

ව්‍යවසායකත්වය සහ කළමනාකරණය

Entrepreneurship and Management

1

ව්‍යවසායකත්වය සහ කළමනාකරණය භැඳීන්වේ

රටක සංවර්ධනය කෙරෙහි නව නිපැයුම් (Inventions) සහ නවතා (Innovations) ඇසුරෙන් ජනිත වන ව්‍යාපාර (Business) අතිමහත් වූ දායකත්වයක් සපයයයි. මෙමගින් රටක ආර්ථිකය සවිමත් වන අතර, ආර්ථික වශයෙන් කඩා වැට්මිවලට බදුන් වීම වළකී. නව ව්‍යාපාර ඇති වීම රට ක්‍රියාත්මක ප්‍රාග්ධනය මෙන් ම විදේශ විනිමය ඉපයීම කෙරෙහි ද එක සේ බලපායි. එසේ ම නව රැකියා උත්පාදනය හේතුවෙන් සමාජීය සංවර්ධනය කෙරෙහි ද නව නිපැයුම් සහ නවතා ඔස්සේ ඇති කෙරෙන ව්‍යාපාර සාපුරු ව බලපායි. භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය හා ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනා සංකාප්තිය ද, නව භාණ්ඩ හා සේවා වෙළඳපොළට එකතු කිරීම හේතුවෙන් වෙළඳපොළ පුළුල් වීම ද, වෙළඳපොළ පුළුල් වීම හේතුවෙන් සැපයුම ඉහළ තැබීම හා සේවාවර කිරීම නිසා භාණ්ඩ හා සේවාවල මිල ගණන් පහළ මට්ටමක හෝ සේවාවර ව පවත්වා ගැනීම ද සිදු වනු ඇත. එසේ ම, එක් ව්‍යාපාරයක දියුණුව තවත් ඒ හා බැඳුණු ව්‍යාපාරවල දියුණුව සඳහා දායක වනු ඇත. මෙය රටක දළ දේශීය නිෂ්පාදනය (Gross Domestic Product - GDP) ඉහළ තැබීමෙහිලා ඉවහල් වනු ඇත.



නව නිපැයුම් හෝ නවතා සිදු කිරීම ඉංජේනේරු විද්‍යාවේ සහ තාක්ෂණවේදයේ ප්‍රතිඵලයක් වූව ද ඒ සඳහා යම් පිරිවැයක් (Expenditure) දැරිය යුතු වේ. එනම් මේ සඳහා ගුමය, කාලය සහ මුදල් අවශ්‍ය වේ. නව නිපැයුම් සහ නවතා සිදු කිරීම එක් පුද්ගලයකු ලෙස හෝ පිරිසක් ලෙස හෝ සම්බන්ධ වී කළ හැකි ය. මෙසේ ගුමයෙන්, කාලයෙන් සහ මුදලින් දායකත්වය ලබා දීමේ ද මේ සඳහා යම් ප්‍රතිලාභයක් (Return) බලාපොරාත්තු වේ.

එසේ ම, නව ව්‍යාපාරයක් සාර්ථක වීම සඳහා අහියෝග (Challenges) රාජියක් ඇති අතර, එනිසා යම් අවදානමක් (Risk) ද පවතී. එම අවදානම බාර ගැනීමට හැකියාව සහ කැමැත්ත ඇත්තවුන් සමාජයෙන් ම බිජි වන අතර, මෙම පිරිස ව්‍යවසායකයන් ලෙස පොදුවේ හැඳින්වේ. රටක ව්‍යවසායකයන් සංඛ්‍යාව වැඩි කිරීම එම රටහි සංවර්ධනය කෙරහි සාපු ව බලපාන අතර එනිසා, මෙසේ අවදානම බාර ගෙන අහියෝග ජය ගැනීමට ප්‍රජාවට ඇති හැකියාව වැඩි කර ව්‍යාපාර බිජි කිරීම රටක රජයේ වගකීම වන්නේ ය. සියලු රාජ්‍යයන් විසින් තම රටවල් ක්‍රුළ ව්‍යවසායකත්ව පර්ධනය සඳහා විවිධ පියවර ගෙන ඇත. පහසුවෙන් ව්‍යාපාර ඇරීම සඳහා අවශ්‍ය වන අධ්‍යාපනය හා පුහුණුව ලබා දීම, අඩු පොලී ගෙය පහසුකම්, බඳු සහන, සහනාධාර, මාර්ග පහසුකම්, ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කෙරහි රජයන්ගේ අවධානය යොමු කරනුයේ ඒ නිසා ය.

ව්‍යවසායකයු බිජි වීම කෙරහි බලපාන්නා වූ විවිධ සාධක ඇත. මෙම සාධක නිවැරදි ව හඳුනා ගැනීම සහ ඒවා කළමනාකරණය රටක දුයුණුව කෙරහි බලපානු ඇත. එබැවින් ව්‍යවසායකයු වීම සඳහා අවශ්‍ය පුද්ගල සාධක, කිසියම් ආර්ථික පරිසරයක් ක්‍රුළ ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක ලෙස පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය වන කළමනාකරණ මූලධර්ම සහ ඒ සඳහා අනුගමනය කළ යුතු කියාවිධි මෙහි දී පලකා බලනු ලැබේ.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිරදේශයේ අවසාන ඒකකය වශයෙන් ඉදිරිපත් කර ඇති අවසාන නිපුණතාව වන්නේ සාර්ථක ලෙස සුළු පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සැලසුම් කිරීම, ව්‍යාපාරයක් ඇරීම හා පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය ව්‍යවසායක කුසලතා ප්‍රදරුණය කිරීම සි.

මේ අනුව මෙම විෂය නිරදේශය සංවර්ධනය කිරීමේ ලා දායක වූ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ මෙම විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරණ දුරවින් උසස් අධ්‍යාපනය සඳහා යොමු වූව ද නොවුව ද අවසානයේ දී තම ඒවන වෘත්තිය තෝරාගැනීමේ දී ව්‍යවසායකයු වීම සඳහා මුවනට අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීමයි. ඒ මගින් රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියා අපේක්ෂා කරමින් සිටිනවා වෙනුවට සමාජයට වැඩගත් වන ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වා ගෙන යැමට ඇති ප්‍රවණතාව වැඩි කිරීමක් බලාපොරොත්තු වේ. ඒ අනුව අනාගතයේ රැකියා ඉල්ලුම්කරුවන් (Job Seekers) වෙනුවට රැකියා සම්පාදකයන් (Job Providers) බිජි කිරීම අපේක්ෂා වේ.

මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, මෙම විෂය ධාරාවේ මෙයට අමතර සියලු නිපුණතා මට්ටම්වලින් මූලික තාක්ෂණික දැනුම සහ කුසලතා ලබා ගත් සිසුවකු එම තාක්ෂණික දැනුම හා කුසලතා හාවිත කරමින් කිසියම් සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යැම අරමුණු කර ගෙන ඇත. ඒ කුළුන් හාණේඩි හා සේවා සම්පාදනය, නව රැකියා අවස්ථා ජනීත කිරීම හා ජාතික ආදායමට දායක වීම අපේක්ෂා කෙරෙයි. ලෝකයේ මේ සඳහා ඇති ප්‍රශ්නය් බොහෝමයකි.

1.1 ➡ ව්‍යවසායකයා සහ ව්‍යවසායකත්වය

වර්තමානයේ නොයෙක් අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල හා පරුයේෂණ ආයතන විභාල වශයෙන් ව්‍යවසායකත්වය හා ව්‍යවසායකයන් පිළිබඳ ගාස්ත්‍රීය අධ්‍යාපන හා පරුයේෂණ සිදු කරයි. සම්පත් සීමා විමත් මිනිස් අවශ්‍යතාව වැඩි විමත් සමග රටවල ආර්ථික වර්ධනය සඳහා ව්‍යවසායකත්ව සංවර්ධනය අත්‍යවශ්‍යතාවක් වී ඇත. ව්‍යවසායකයා පිළිබඳ හැඳින්වීමේ දී විවිධ විද්‍යාත්‍යන් විවිධ හැඳින්වීම් හා අර්ථකථන සපයා ඇත. ව්‍යවසායකයකු පිළිබඳ ව පොදු අර්ථදැක්වීමක් පළ කිරීමට විද්‍යාත්‍යන් අසමත් වී ඇති වූව ද මේ පිළිබඳ ව අවබෝධ කර ගැනීම සඳහා පහත දක්වා ඇති අදහස් සලකා බැලීම වැදගත් වේයි.

1.1.1 ව්‍යවසායකයා (Entrepreneur)

ව්‍යවසායකයා වැශ්වාපත වැඩි නොකරන, ස්වයං සේවාවක තියුණ්‍යක් පුද්ගලයෙකි ([රිච්‍රේඛි කැන්ට්‍රේලන් - \(1734\)](#)).

ව්‍යවසායකයා යනු ආර්ථික සම්පත්, අඩු එලදායකත්වයක සිට වැඩි එලදායකත්වයකට පත් කරන්නෙකි ([ජේ. ඩී. සේ \(1803\)](#)).

ව්‍යවසායකයා යනු ව්‍යාපාර අවස්ථා භදුනා ගැනීමේ දක්ෂතාව ඇති, එම අවස්ථා ව්‍යාපාරික මට්ටම්න් ප්‍රයෝගනයට ගැනීමට අවශ්‍ය වන සම්පත් එකතු කර ගත හැකි හා උවිත උපාය මාර්ග හා උපතුම මගින් සාර්ථකත්වයක් ලබන පුද්ගලයෙකි ([සිං - \(1943\)](#)).

ජෝෂප් මින්ටර (1950) ව්‍යවසායකයා අරථ ගන්වා ඇත්තේ වෙළෙඳපොල අවස්ථා ප්‍රයෝගනයට ගැනීමේ අරමුණීන් යුතුව තාක්ෂණික හා ආයතනික නවෝත්පාදන බිජිකරන්නෙකු වශයෙනි.

ව්‍යවසායකයා යනු ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ අධික පෙළඳීම ඇති, අවදානම් දරන පුද්ගලයෙකි ([ඩේවිච් මැක්ලෙලන්ඩ් - \(1961\)](#)).

ව්‍යවසායකයා යනු වෙනස්කම් සෞයමින්, ඒවා හදුනාගෙන, අවස්ථානුකුල ව ඒවායේ ඉහළ ප්‍රතිඵල ලබන්නෙකි ([පිටර ඩිකර \(1964\)](#)).

ව්‍යවසායකයා යනු වෙනත් කැනක සේවයේ තියුණ්‍යක නොවන, ව්‍යාපාරයක ප්‍රධාන හිමිකරුවා හා කළමනාකරු වන පුද්ගලයෙකි ([බොක්හවුස් \(1982\)](#)).

ව්‍යවසායකයා යනු ව්‍යාපාරික අවස්ථා දැක, එය දියුණු කර ඉදිරියට ගෙන යැම සඳහා සංවිධානයක් ගොඩනගන පුද්ගලයෙකි ([බයිංගේඩ \(1993\)](#)).

ව්‍යවසායකයා යනු නව අදහස් හා නව සෞයා ගැනීම් සාර්ථක ලෙස නව නිපැයුම් බවට පරිවර්තනය කර ව්‍යාපාරික අවස්ථා ගොඩනගන පුද්ගලයෙකි ([රෝනල්ඩ් මේ \(2012\)](#)).

මේ අර්ථදැක්වීම්වලට අනුව ව්‍යවසායකයකු යනු නව අදහස් හා නව සෞයා ගැනීම් සාර්ථක ලෙස නව නිපැයුම් බවට පරිවර්තනය කිරීමට කැමැත්ත හා හැකියාව ඇති පුද්ගලයෙකි. මොහුව විභාල සිහින ඇත. ඔහු විභාල ලෙස අවදානමක් බාර ගෙන නව අදහස් ව්‍යාපාර බවට පත් කරයි.

ව්‍යවසායකයෝ සිහින මවන්නේ වෙති. ඔවුනු අවදානම් දරන්නේ ය. දැඩි ආත්ම ගක්තියකින් හා ආත්ම විශ්වාසයකින් එම සිහින යථාර්ථයක් බවට පත් කරන්නේ ය.

1.1.2 ව්‍යවසායකත්වය (Entrepreneurship)

ව්‍යවසායකත්වය යනු නව සොයා ගැනීම් හා නව ක්‍රම උපයෝගී කර ගනීමින් ආර්ථික වශයෙන් වැදගත් වන හාණේඩ් හා සේවා නිෂ්පාදනය කිරීමට පුද්ගලයකු සතු හැකියාව යි. ව්‍යවසායකත්වයේ ප්‍රධාන කාර්ය හතරක් ඇත. එනම්,


- (i) තත්ත්වතා සම්පාදනය (මිනිස් අවශ්‍යතා හා ව්‍යවමනා ඉටු කිරීමට නව හාණේඩ් හා සේවා නිෂ්පාදනය)
- (ii) නිෂ්පාදන සාධක කාර්යක්ෂම ව යොදා ගැනීම (හුමිය, ගුමුහා හා ප්‍රාග්ධනය යොදා ගනීමින් හාණේඩ් හා සේවා නිෂ්පාදනය)
- (iii) ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම
- (iv) නිෂ්පාදන නැව්‍යකරණය

ත්‍රියාකාරකම 1.1

මෙය පුද්ගලයේ ව්‍යවසායකයකු තෝරාගෙන ඔහු/ ඇය ව්‍යවසායකත්වයේ ප්‍රධාන කාර්යයන්ට අනුගත වී ඇති අයුරු විමසා බලන්න.

• ව්‍යවසායකත්ව ත්‍රියාවලිය

ව්‍යවසායකත්ව ත්‍රියාවලිය ප්‍රධාන අවස්ථා හතරකින් සමන්විත වේ.



1. ත්‍රියාන්තා සම්පාදනය

මෙයින් අදහස් වනුයේ නව ව්‍යාපාර අදහසක් ව්‍යවසායකයෙකු තුළ ඇති විය යුතු ය යන්න ය. එම ව්‍යාපාර අදහසට අනුව හාණේඩ් හා සේවා සම්පාදනය සහ බෙදා හැරීම මගින් ව්‍යාපාරය කළ යුතු ය.

2. ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම

මෙයින් අදහස් වනුයේ නව ව්‍යාපාරයක් බිජි කිරීමට පසුවීම් සාධක සම්පූර්ණ කිරීම ය.

3. ක්‍රියාත්මක කිරීම

මෙයින් අදහස් කරනුයේ නව ව්‍යාපාරීක අදහස් ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම වේ.

4. වර්ධනය

මෙහි දී බිජි කළ ව්‍යාපාරය දිනෙන් දින දියුණු කිරීමට කැප විය යුතු බව අදහස් කරනු ලැබේ.

ක්‍රියාකාරකම 1.2

මල පුදේශයේ සාර්ථක ව්‍යවසායකයු තොරාගෙන ඔහු / ඇය ව්‍යවසායක ක්‍රියාවලියේ ප්‍රධාන අවස්ථා පසුකළ ආකාරය විමසා බෙන්න.

● ව්‍යවසායක අවස්ථා

වර්තමාන සමාජ ආර්ථික සන්දර්භය තුළ දියුණු විමේ ව්‍යවය සහිත ව්‍යවසායක අවස්ථා ආකාර කිහිපයකින් හඳුනා ගැනීමට හැකි ය. මෙවා පහත පරිදි ප්‍රධාන ආකාර 5ක් වෙයි.

(1) නිෂ්පාදනයට අදාළ ව්‍යවසායක අවස්ථා

එළව්ල පලතුරු වගාව, විසිතුරු පැළ නිෂ්පාදන, වතු වගා, සත්ත්ව පාලනය, ඇගලුම්, රබර හා කාර්මික නිෂ්පාදන, ලෝහ කර්මාන්ත හා විදුලි හාණේඩ්, පරිගණක ආශ්‍රිත කර්මාන්ත

(2) අමුද්‍රව්‍ය අලෙවිය

බේජ, පැළ හා රෝපණ ද්‍රව්‍ය, පොහොර, බිත්තර හා පැටවුන්, රසායනික ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, විදුලි උපකරණ,

(3) සේවා ලබාදීම

ණය හා මූල්‍ය පහසුකම්, රක්ෂණ, අධ්‍යාපන, ව්‍යාප්ති සේවා, පර්යේෂණ හා සංවර්ධනය

(4) සැකසුම්කරණය

ආහාරපාන, තේ, රබර, පොල්, ඇගලුම් හා අනෙකුත් නිෂ්පාදන ආශ්‍රිත සැකසුම්කරණය

(5) බෙදාහැරීම හා අලෙවිය

නිෂ්පාදන එකතු කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම හා අලෙවිය



රූපය 1.2 - ව්‍යවසායක අවස්ථා

ත්‍රියාකාරකම 1.3

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය හදාරණ සිසුවක් ලෙස ප්‍රදේශයේ මධ්‍යම ආරම්භ කළ හැකි ව්‍යවසායක අවස්ථා මොනවා ද යන්න සලකා බලමින් සටහන් කරන්න.

සාර්ථක ව්‍යවසායකයෙකු බෙහිවීම, කුඩා බිජාකින් මල්ල ගැන්වූ ගාකයක් බෙහි වීමට සමානයි.



1.2 ➡ ව්‍යවසායකයාගේ පොරුෂ ලක්ෂණ

ව්‍යවසායකයුතු පිළිබඳ වීවිධ අර්ථැක්කේම් අනුව ව්‍යවසායකයුතු යනු නව අදහස් හා නව සොයා ගැනීම් සාර්ථක ලෙස නව නිපැයුම් බවට පරිවර්තනය කිරීමට කැමත්තක් හා හැකියාවක් ඇති පුද්ගලයෙකි. මොහුට විශාල සිහින ඇත. විශාල අවධානමක් යටතේ වුව ද නව අදහස් ව්‍යාපාර බවට පත් කරයි. එසේ ම ව්‍යවසායකයෝ සිහින මවත්තේ ය. අවධානම් දරන්නේ ය. දැඩි ආත්ම ගක්තියක් හා ආත්ම විශ්වාසයකින් එම සිහින යථාර්ථයක් බවට පත් කරන්නේ ය. ව්‍යවසාය සංවර්ධනය වීම සඳහා වීවිධ සාධක හා ව්‍යවසායකයාගේ පොරුෂ ලක්ෂණ බලපාන බව මේ පිළිබඳ හැඳුරු විද්‍යාත්මක විසින් පෙන්වා දී ඇත.

1.2.1 ව්‍යවසායකත්ව සංවර්ධන ක්‍රියාවලියට බලපාන පුද්ගල සාධක

ව්‍යවසායකත්ව සංවර්ධන ක්‍රියාවලියට බලපාන සාධක ප්‍රධාන ආකාර 3ක් හඳුනා ගත හැකි ය. ඒවා නම්, පුද්ගල සාධක, සමාජ විද්‍යාත්මක සාධක හා පාරිසරික සාධක වේ. අපි මෙහි දී පුද්ගල සාධක සලකා බලමු.

පළමු ව ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු ය යන අදහස ඇති වීම අත්‍යවශ්‍ය වෙයි. මේ සඳහා එම ව්‍යවසායකයාගේ පොරුෂ ලක්ෂණ නෙවත් පොදුගලික ගති ලක්ෂණ, ආයාව, කැමත්තක්, කැප වීම, පවුල් පසුවීම, නැදු හිත මිතුරු සහයෝගය හා බලපෑම හේතු වෙයි. මේ අනුව ව්‍යවසායකත්වය සඳහා පුද්ගල ගති ලක්ෂණ හා පොදුගල සාධක බලපායි. ව්‍යවසායක ක්‍රියාවලිය සඳහා බලපාන පොරුෂ ලක්ෂණ ලෙස සිහින (Dreams) පැවතීම, තීරණ ගැනීම (Decisiveness), ක්‍රියාත්මක වීම (Doers), අධිශ්චිතය (Determination), කැපවීම (Dedication), ඇල්ම (Devotion), තොරතුරු සේවීම (Details), ඉරණම/දෙදාවය (Destiny), මූදල්/ දහනය සේවීම සහ බෙදාහැරීම (Distribution) වැනි කරුණු (9 Ds) දැක්විය හැකි ය.

මෙට අමතර ව ආත්ම විශ්වාසය, අවබෝධය, නිරමාණයිලි බව, සුහදයිලි බව, ස්වාධීන බව, නමුදිලි බව, අනිප්‍රේරණය, අවධානම් කළමනාකරණය, සම්පත් සහිත වීම හා දැක්මක් තිබීම හඳුනාගත හැකි ය.

ව්‍යවසායකත්ව සංවර්ධනයට ප්‍රධාන ලෙස ම පුද්ගල ගති ලක්ෂණ බලපෑව ද ඒවා වර්ධනය කර උත්ප්‍රේරණය කිරීම සඳහා පාරිසරික සාධක හා සමාජ විද්‍යාත්මක සාධක බලපායි. පාරිසරික සාධක හා සමාජ විද්‍යාත්මක සාධක ව්‍යවසායකත්ව වර්ධනයට අගතිකාරී ලෙස බලපාන්නේ නම් ව්‍යවසායෝ බිජි තොවති. මෙහි දී පවුල් පසුවීම, පවුල් සහයෝගය, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරගකරුවන්, බැංකු සේවා වැනි සේවා, රාජ්‍ය ප්‍රතිපත්ති ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වය, සමාජ සාර්ථකම, ආගමික බලපෑම යන සාධක ව්‍යවසායකත්ව සංවර්ධනයට සූජු ව බලපායි.

රටක ව්‍යවසායකත්ව ප්‍රවර්ධනයට අවශ්‍ය කරන පසුබීමක් තිබේම අතිශයින් ම වැදගත් වේයි. එවැනි පසුබීමක් නැති රටක සාර්ථක ව්‍යවසායකයෝ බෙහි නොවෙති. රටක ව්‍යවසායකත්ව වර්ධනයට අවශ්‍ය කරන පසුබීම් සාධක මෙලෙස පෙළුගැස්විය හැකි ය.

- (1) ස්ථාවර දේශපාලන පසුබීම
- (2) ව්‍යවසායකත්වයට හිතකර නොතික පසුබීම
- (3) නිදහස් වෙළඳපාල ආර්ථිකය සාර්ථක ව ක්‍රියාත්මක වීම
- (4) ආයෝජනයන් සඳහා ප්‍රශස්ත මූල්‍යය කළමනාකරණ පසුබීම
- (5) ගෙය හා ප්‍රාග්ධන පහසුකම් සඳහා වන දියුණු මූල්‍ය වෙළඳපාල පහසුකම්
- (6) ව්‍යවසායකත්ව වර්ධනය කෙරෙහි ධනාත්මක සමාජ සංස්කෘතික ආකල්ප
- (7) මහා මාරුග, ප්‍රවාහන, දුරකථන, විදුලි, ජල, භුමි හා අනෙකුත් යටිතල පහසුකම් ප්‍රශස්ත ලෙස පැවතීම
- (8) ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යපන හා ප්‍රහුණු පාස්මාලා මගින් ව්‍යවසායකත්ව සංවර්ධනයට කැප වීම
- (9) ව්‍යවසායකත්ව වර්ධනය සඳහා කැප වූ රාජ්‍ය අනුග්‍රහය සහ ජාතික මට්ටමේ වැඩසටහන් හා ප්‍රතිපත්ති

ව්‍යවසායකයන් අසාර්ථක වීම සඳහා ද විවිධ හේතු බලපාන බව ඒ සම්බන්ධයෙන් කරන ලද විවිධ අධ්‍යයන ඇසුරෙන් විද්‍යාත්මක විසින් පෙන්වා දී ඇත. කෙසේ වුව ද ව්‍යවසායකයන් අසාර්ථක වීම සඳහා ප්‍රධාන ලෙස ම පහත දක්වා ඇති හේතු බලපාන බව බොහෝ විද්‍යාත්මක විසින් හඳුනාගෙන ඇත. ඒවා නම්,

- (1) ව්‍යාපාරික දැනුම ප්‍රමාණවත් නොවීම
- (2) මූලික ප්‍රාග්ධනය හිග වීම
- (3) පරායේෂණ හා තාක්ෂණික දැනුම හිග වීම
- (4) නීති රිති හා රාජ්‍ය ප්‍රතිපත්තිවල පවතින දුරවලතා
- (5) යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම හා සේවා සඳහා වන පිරිවැය අධික ලෙස ඉහළ යැම
- (6) වෙළඳපාල සමික්ෂණ අඩු වීම හා වෙළඳපාල හැසිරීම පිළිබඳ මධ දැනුම
- (7) ව්‍යවසායක සංකල්ප ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හෝ ප්‍රායෝගික බව අඩු වීම සහ
- (8) අධිෂ්චානය අඩු වී කැපවීම දුරවල වී යාම වේ.

ව්‍යවසායකයකු වීම නිසා පුද්ගලයකුට වාසි රෝගක් හිමි වෙයි. ඒවා නම්,

- (1) ව්‍යාපාරය තමාගේ නිසා තමාගේ ස්වාමියා තමා ම වීම හෙවත් කිසිවකුට යටත් තැනි ස්වාධීන පුද්ගලයකු වීම
- (2) වෙනත් ආයතනයක සේවය කර ලබන වැටුපට වඩා ඉහළ ලාභයක් තම ව්‍යාපාරයෙන් අත් කර ගත හැකි වීම
- (3) තම ව්‍යාපාරය තමාගේ ම වත්කමක් වීම හේතුවෙන්, තමාගෙන් පසු තම පවුලේ සාමාජිකයන්ට තම කැමැත්ත අනුව එය පැවරිය හැකි වීම
- (4) තමා සතු ව ඇති දැනුම, කුසලතා හා සහජ හැකියාවලින් උපරිම ප්‍රයෝගන ගත හැකි වීම. එසේ ම තමා සතු අධ්‍යාපන හා වෘත්තීය කුසලතාවලින් උපරිම ප්‍රයෝගන ගැනීමට හැකි වීම
- (5) හිත මිතුරු තැදෑ හා අනෙකුත් පිරිස්වලින් උපරිම සේවාවන් ලබා ගැනීමටත් අදාළ අයට සේවා සැලකීමටත් හැකි වීම
- (6) පුදේශයේ, රටේ තරුණ පිරිස් මෙන් ම කාන්තාවන්ට හේ අනෙකුත් සූදුසු පුද්ගලයන්ට රැකියා අවස්ථා සලසා, තවිත් පිරිසකගේ ජ්වන තත්ත්වය නගාසිටුවීමට දායක වීමේ හැකියාව ලැබේම
- (7) අහියෝගවලට මුහුණ දී ජ්වලය ජය ගෙන රටට ලොවට ආදර්ශවත් පුරවැසියකු ලෙස කටයුතු කිරීමට හැකි වීම

ශ්‍රීයාකාරකම 1.4

බල පුදේශයේ සිටින සාර්ථක ව්‍යවසායකයකුට තම ව්‍යාපාරික කටයුතු වඩාත් සාර්ථකව පවත්වාගෙන යැම සඳහා අත්‍යවශ්‍ය වන සාධක මොනවා දියන්න විමසා බලන්න.

1.2.2 සාර්ථක ව්‍යවසායකයකුගේ ලක්ෂණ

ව්‍යවසායකයන් පිළිබඳ හැදැරීමේ දී ඔවුන්ගේ ගති ලක්ෂණ පිළිබඳ ව හැදැරීම වැදගත් වේයි. ව්‍යවසායකයන් තුළ ප්‍රධාන පෙළඳීම් තුනක් ඇති බව ඩේව්ලෝප්මේන්ත් හඳුනාගෙන ඇත. ඒවා නම්,



- (i) ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ පෙළඳීම,
- (ii) බලය ලබා ගැනීමේ පෙළඳීම සහ
- (iii) අනුබද්ධ වීමේ පෙළඳීම වේ.

ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ පෙළඳීම යනුවෙන් මැක්ලේලන්ඩ් විසින් අදහස් කරන ලද්දේ තරගකාරී අවස්ථාවක කිසියම් පුද්ගලයක කිසියම් කාර්යයක් ඉතා සාර්ථක ව සිදු කර ජයග්‍රහණය අත්පත් කර ගැනීමේ අධික ආගාව සි. මෙම ආගාව සහිත පුද්ගලයන් හොඳ ව්‍යවසායකයන් වන බව මැක්ලේලන්ඩ් හඳුනාගෙන ඇත. එසේ ම බලය පිළිබඳ ව හා අනුබද්ධ වීමේ පෙළඳීමේ යන ලක්ෂණ ව්‍යවසායකයන් තුළ පවතී. මෙම ලක්ෂණ සහිත පුද්ගලයන් සාර්ථක ව්‍යවසායකයන් වන අතර, ව්‍යවසායකයන් සතු ව ඇති පහත ලක්ෂණ පහසුවෙන් හඳුනාගත හැකි ය.

- දැඩි ආත්ම ගක්තිය හා ආත්ම විශ්වාසය
- ඉතා මහන්සි වී වැඩ කිරීම
- නිතරම සර්ව ඉහළවාදී ලෙස සිතීම
- උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මහන්සි නොබලා වැඩ කිරීම
- අවදානම් බාර ගැනීම
- නිතර ම ඉහළ ඉලක්ක පිහිටුවා ගැනීම
- අප්‍රත් අදහස් බාර ගැනීම
- වෙනස් වීමට ඇති කැමැත්ත
- අත්දැකීම්වලින් ඉගෙන ගැනීම

- ජය පරාජය යන දෙකට ම වගකිව යුත්තා තමා ලෙස සිතන අතර අන් අයට දොස් පැවරීමෙන් වැළකීම
- තමා වටා ඇති බාහිර අවස්ථා හදුනා ගෙන, ඒවායින් ප්‍රයෝගන ගැනීම
- සැම දෙයක් ම කිරීමට ආශාවක් තිබීම
- අනාගතය ගැන සිතීම
- නිතරම ස්වාධීන ව සිතන, නිදහස් පුද්ගලයකු වීම
- ගහකාල, සතුන් සහ පරිසරයට ආදරය කරන පුද්ගලයකු වීම
- කාලය පිළිබඳ සැලකිලිමත් වන පුද්ගලයකු වීම

ව්‍යවසායකයකු සතු මෙම ලක්ෂණ උපතින් ලැබෙන්නේ ද නැත හොත් පසුව වර්ධනය වන්නේ ද යන්න පිළිබඳ ව පර්යේෂකයන් විවිධ අධ්‍යයන සිදු කර තේරුම් ගැනීමට උත්සාහ දරා ඇති අතර, මූල්කාලීන අධ්‍යයනයන්ගෙන් පෙනී යන ලද්දේ ව්‍යවසායක ලක්ෂණ උපතින් ලැබෙන බවයි. කෙසේ වුව ද ව්‍යවසායකත්ව ලක්ෂණ උපතින් ලැබෙන්නක් නො ව, අත්දැකීම්, පළපුරුද්ද, දැනුම හා හැකියාව ලබා ගැනීමෙන් දියුණු වන බව පෙන්වා දී ඇත. තව ද රටක ව්‍යවසායකයන් ඇති වන්නේ ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, දේශපාලන හා මනේෂ් විද්‍යාත්මක කරුණු සමුහයක අනෙක්නා සම්බන්ධතාවක් මත බව හදුනාගෙන ඇත. මේ නිසා පුද්ගලයකු ව්‍යවසායකත්වය පිළිබඳ ව පුහුණු කිරීමෙන්, දැනුම ලබාදීමෙන් හා අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබාදීමෙන් දියුණු කළ හැකි අතර ව්‍යවසායකයන් බිඟි කිරීම මගින් ව්‍යාපාර බිඟි කළ හැකි ය.

ව්‍යවසායකත්ව ලක්ෂණ හදුනාගැනීම සඳහා පිරික්සුම් ලැයිස්තුව හා ක්‍රියාකාරකම් පාදක ක්‍රමය උපයෝගී කරගත හැකි ය.

● ව්‍යවසායකත්ව ලක්ෂණ ස්වතක්සේරුව සඳහා පිරික්සුම් ලැයිස්තුව

1.1 වගවේ සඳහන් පිරික්සුම් ලැයිස්තුව ආධාරයෙන් ඔබ සතු ව්‍යවසායකත්ව ලක්ෂණ පිළිබඳ ව අවබෝධයක් ලබා ගත හැකි ය. ව්‍යවසායකත්ව ලක්ෂණ අධ්‍යයනය සඳහා සකසා ඇති මෙම පිරික්සුම් ලැයිස්තුව සඳහා පාදක කරගෙන ඇත්තේ ව්‍යවසායකයකු සතු අරමුණු ලුගා කර ගැනීමේ ආයාව, අනිප්‍රේරණය, තීරණ ගැනීමේ කුසලතාව, අවදානම් දැරීමේ හැකියාව, වෙනස් වීමට ඇති ලැදියාව, කාලය හා සම්පත් කළමනාකරණයේ දක්ෂතාව, මානව සම්බන්ධතා පවත්වා ගැනීමේ හැකියාව හා කළමනාකරණයේ දක්ෂ හාවය සි.

එ් එ තීරණයක සඳහා වන වාක්‍යයක් මෙම ද්රැශකය තුළ පවතින අතර, එවැනි වාක්‍ය 25ක් මෙහි ඇතුළත් වෙයි. එ එ වාක්‍ය සඳහා 0 සිට 4 දක්වා ලකුණු ලබා දිය හැකි අතර, එකග නොවීම සඳහා 0ක් ද ඉහළ එකගතාවක් සඳහා උපරිම ලකුණු 4ක් ද ලබා දිය හැකි ය.

අදාහරණ වශයෙන් පළමු වාක්‍යය කියවා තේරුම් ගත් පසු එහි අරුතට ඔබගේ එකගත්වය ඉතා ඉහළ නම් උපරිම ලකුණු 4ක් ලබා දිය හැකි ය. රට වටා අඩු නම් ලකුණු 2ක් ලබාදිය හැකි ය. එකග නොවී නම් ලකුණු 0ක් ලබා දිය හැකි ය. එම ලකුණු රවුම් කරන්න. මේ ලෙස වාක්‍ය 25 සඳහා ම ඔබගේ එකගත්වය සඳහා ලබා දෙන වටිනාකම අදාළ ලකුණු රවුම් කර ලබා දෙන්න. එ එ වාක්‍ය සඳහා ලකුණු ලබා දීමේ දී ඔබගේ අවංකභාවය, තිබුරදිහාවය හා ස්වාධීනත්වය ඉතා වැළගත් යැයි සලකන්න.

වගුව 1.1 - ව්‍යවසායකත්ව ලක්ෂණ ස්වතක්සේරුව සඳහා පිරික්සුම් ලැයිස්තුව

දැරූකෙය	එකග නොවම්	මධ්‍යස්ථාව එකග වෙම්	හොඳින් එකග වෙම්	
1. සැම විටම මම නව තොරතුරු, තාක්ෂණයන් හා ක්‍රම පිළිබඳව අවධානයෙන් සිටින අතර එම තොරතුරු පිළිබඳ අධ්‍යයනය කරමි.	0	1	2	3
2. අධ්‍යයනය කරන නව තොරතුරු, තාක්ෂණයන් හා ක්‍රම හාවිතයට අත්හදා බැලීමට මම සැම විටම උත්සාහ දරමි.	0	1	2	3
3. හාවිත කරන තාක්ෂණීක ගුණාගයන්, ක්‍රම හා දේවල් තව දුරටත් දියුණු කිරීමට හා වෙනස් කිරීමට ආශ්‍යාතක් ඇති අතර ඒ සඳහා අත්හදා බැලීම් කරමි.	0	1	2	3
4. සාම්ප්‍රදායික ආකල්ප, සිරිත් විරිත්, තාක්ෂණ හා තොරතුරුවලට මා ගරුකරන අතර ඒවායේ අන්ධානුකරණයෙන් එල්බගෙන සිටීමේ පුරුද්දක් මට නැත.	0	1	2	3
5. කළ යුතු කාර්යයන් නිම කිරීමට මට සැම විටම වෙහෙස නොබලා උත්සාහ දරමි.	0	1	2	3
6. කිසියම් කටයුත්තක් සිදු කරන විට පළමුව පහසු හා සරල කාර්ය කෙරෙහි අවධානය යොමු කර, ඒවා නිම කළ පසු සංකීරණ කටයුතු කෙරෙහි අවධානය යොමු කරමි.	0	1	2	3
7. අපහසු හා සංකීරණ කටයුතු ඇති විට වුව ද මම උදාසීන හෝ පසුබට හෝ නොවම්.	0	1	2	3
8. අපහසු/ සංකීරණ කටයුත්තක් සිදු කිරීමේදී වුව ද මට කිසිවකුගේ උපකාර හෝ දිරිගැනීම් නොතිබුණ ද එය තනිව ම හෝ කිරීමට කැප වෙම්.	0	1	2	3

දරුණකය	ඒකග නොවම්	මධ්‍යස්ථාව ඒකග වෙම්	හොඳින් ඒකග වෙම්		
9. අන් අය විවේචනය කළ ද හෙලා දුටුව ද කළ යුතු දෙයක් වේ යැයි මට හැගෙයි නම් එය මම කරමි.	0	1	2	3	4
10. යමක් කිරීමේ දී එය කළ යුතු යැයි මා තීරණය කරනුයේ ඒ පිළිබඳ ව ගැඹුරින් සිතා බැලීමෙන් පසුවය.	0	1	2	3	4
11. දෙමාලියන්, ගුරුවරුන්, වැඩිහිටියන් හෝ විශේෂයායන් ලබාදෙන උපදෙස් හා අවවාද පිළිගැනීමට මම කිසිවිටක පසුබට නොවම්.	0	1	2	3	4
12. හාන්චි මිල දී ගැනීමේ දී සැමූ විටම තොරතුරු, මිල ගණන් හා ප්‍රයෝගනය පිළිබඳ හොඳින් සිතා බලා පමණක් මිල දී ගනීමි.	0	1	2	3	4
13. ආවේශිකිලි හෝ හැඟීම් සහගත අවස්ථාවල දී මම තීරණ ගැනීමෙන් වැළකී සිටිමි.	0	1	2	3	4
14. සමබර තීරණ ගැනීමට මම සැමූ විටම උත්සාහ දරමි.	0	1	2	3	4
15. අපහසු හා අවදානම්, එසේම අන් අය නොකරන දේවල් කිරීමේ ආගාවක් හා අවශ්‍යතාවක් මට ඇත.	0	1	2	3	4
16. අපහසු හා අවදානම් දේ කිරීමෙන් සිදු වන පාඩු හෝ අවාකීදායක අවස්ථාවල දී කණ්ගාටු නොවී සිටිමේ හා දරා ගැනීමේ ගක්තිය මට ඇත.	0	1	2	3	4
17. අවස්ථාව අනුව හැඩැගැසී කටයුතු කිරීමේ හැකියාව මා සතුව පවතී.	0	1	2	3	4
18. මම සැමූ විටම කාලය පිළිබඳ ව සැලකිලිමත් වෙම්.	0	1	2	3	4

දැරූකාය	එකග නොවම්	මධ්‍යස්ථාව එකග වෙම්	හොඳින් එකග වෙම්		
19. කාලය අපතේ යන කටයුතු පිළිබඳ මා තුළ දැඩි අකැමැත්තක් පවතී.	0	1	2	3	4
20. මගේ කටයුතු කිරීම සඳහා අන් අයගේ රද්ධි ගැනීම හෝ ඔවුන් හැඩිගස්වා ගැනීමේ හැකියාව මා සතුව පවතී.	0	1	2	3	4
21. කිසියම් කටයුත්තක් කිරීමේ දී ඒ පිළිබඳ හොඳින් සිතා මනාව සැලසුම් කිරීමේ පුරුදේක් මා සතුව පවතී.	0	1	2	3	4
22. කිසියම් කටයුත්තක් කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය වන සම්පත් හා උපකාර ලබා ගත හැකි පිරිස් හා දව්‍ය පිළිබඳ වමම සැම විටම අවධානය යොමු කරමි.	0	1	2	3	4
23. කිසියම් කාර්යයක් නිමා කළ පසු එය අපේක්ෂා කළ පරිදි සාර්ථකව සිදු කිරීමට ප්‍රථම වූයේ ද යන්න අයය කිරීමේ පුරුදේක් මට පවතී.	0	1	2	3	4
24. අපේක්ෂිත ප්‍රතිඵල මා හට ලබා ගැනීමට නොහැකි වූයේ තම් ඒ පිළිබඳ ව කණාටු නොවන අතර, අඩුපාඩු වූයේ කෙසේ ද යන්න පිළිබඳ ස්වයං අධ්‍යාපනයක් කර එය මගහරවා ගැනීමේ පුරුදේ මට ඇත.	0	1	2	3	4
25. පාසල් අධ්‍යාපනයෙන් පසු මාගේ ඉදිරි ජීවිතය පිළිබඳ පැහැදිලි අදහසක්, සිහිනයක් හා අරමුණක් මා සතුව පවතී.	0	1	2	3	4

ගණනය කිරීම:

එක් එක් කරුණට ලබාදුන් ලකුණු එකතු කර මූල් ලකුණු ගණන සෞයන්න. මෙම දැරශකයට අනුව මෙයින් ලබා ගත හැකි උපරිම මූල් ලකුණු සංඛ්‍යාව (සැම කරුණකට ම ලබාදෙන ලකුණු 4 වන විට) 100 වන අතර (සැම කරුණකට ම ලකුණු 0 ලබාදුන් විට) අවම ලකුණු 0 වෙයි. මේ අනුව ඔබගේ මූල් ලකුණු මට්ටම 100ක් 0ක් අතර විය යුතු ය. ඔබගේ ව්‍යවසායකත්ව හැකියාව පිළිබඳ පැහැදිලි කිරීම පහත දැක්වෙන පරිදි වේ.

1. මූල් ලකුණු 91ට වඩා වැඩි නම් ව්‍යවසායක ලක්ෂණ ඉහළින් පිහිටා ඇති අතර, ව්‍යවසායකයු වීමේ ඉහළ විභවයක් ඇත.
2. මූල් ලකුණු 76ට වඩා වැඩි හා 91ට අඩු වූ විට ව්‍යවසායක ලක්ෂණ පිහිටන අතර, එම ලක්ෂණ තවදුරටත් දියුණු කර ගැනීමෙන් අනාගතයේ ව්‍යවසායකයු වීමේ හැකියාව වැඩි දියුණු කර ගත හැකි ය.
3. මූල් ලකුණු 45ට වැඩි හා 76ට අඩු වූ විට ව්‍යවසායකත්ව ලක්ෂණ පවතින්නේ සුළු වශයෙන් වන අතර, ව්‍යවසායකයු වීමට නම් මෙම ලක්ෂණ බොහෝ දියුණු කර ගත යුතුවෙයි.
4. මූල් ලකුණු 45ට අඩු වන විට ඉතා දුරටත් පොරුෂ ලක්ෂණ සහිත පුද්ගලයකු වන අතර, ඉහළ කුපවීමකින් මේ දුරටත් මගහරවා ගැනීම සඳහා කටයුතු කළ යුතු ය.

● ක්‍රියාකාරකම් පාදක ක්‍රමය

ව්‍යවසායකත්ව කුසලතා හඳුනාගැනීමේ මෙවලමක් ලෙස පිරික්සුම් ලැයිස්තුව (ප්‍රශ්නාවලිය) පිළිබඳ ව ඉහත විස්තර කරන ලදී. රේ අමතරව ක්‍රියාකාරකම් (විවිධ අභ්‍යාස) ක්‍රමය දැඟෙන්ගේ කර ගනීමින් ව්‍යවසායකත්ව කුසලතා හඳුනා ගැනීමේ හැකියාව පවතී.

මෙහි දී සිදු කරනුයේ පුද්ගලයින් කණ්ඩායමකට (පුද්ගලයින් 5-10) හෝ තනි පුද්ගලයකුට කිසියම් ක්‍රියාකාරකමක් කිරීමට උනන්දු කිරීමයි. මෙම ක්‍රියාකාරකම සඳහා කිසියම් ද්‍රව්‍ය (පාට කඩ්සි/කාර්බි බේඩ් පෙවිට්/බැලුන් හෝ වෙනත් යමක්) ප්‍රමාණයක් ලබා දී විනාඩි 20ක්දී පමණ කිසියම් නිර්මාණයක් කිරීමට උපදෙස් දීමයි. ඉන්පසු ඉදිරිපත් වන එම නිර්මාණ පෙළගස්වා පහත සඳහන් නිර්ණායක මත හොඳම නිර්මාණය දෙවන නිර්මාණය හා තෙවන නිර්මාණය ආදි වශයෙන් තෝරා ගන්න. ඒ අනුව නිර්මාණයේ නව නිපැයුමක් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇති කණ්ඩායම් සමග සාකච්ඡා කර ඇගයීමකට ලක්කර ඔවුන් සතුව ඇති ව්‍යවසායකත්ව ලකුණු හඳුනා ගැනීම සඳහා උත්සාහ කළ හැකි ය.

නිර්මාණ ඇගයීමේ දී උපයෝගී කර ගත හැකි නිර්ණායක

- නිර්මාණයේ නිර්මාණයිලිනාවය හා නවසනාවයකින් යුත්ත බව
- නිපැයුමෙන් ලබා ගත හැකි ප්‍රයෝගන හෝ ප්‍රයෝගනවත් බව
- නිර්මාණයේ වට්නාකම හෝ ඒ සඳහා වැය වන සම්පත් හෝ පිරිවැය

- නිර්මාණයට පවතින වටිනාකම හා මිලක් තීරණය කර ඇලෙවී කිරීමේ හැකියාව
- නිර්මාණය සඳහා කටයුතු කිරීමේ දී සිදු වී ඇති අපතේ යැමි ප්‍රමාණය හෝ අපතේ යැමි අවම කිරීමට ගන්නා ලද උත්සාහයන්
- නිර්මාණය තවදුරටත් වැඩි දියුණු කිරීමට ඇති හැකියාව
- ව්‍යවසායකත්වයේ නියුතු පුද්ගලයන් සඳහා වන පිරික්ෂූම් ලැයිස්තු
(Check lists) හාවිතය

දැනටමත් ව්‍යවසායන් පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් පිළිබඳ ක්‍රමාණුකුල අධ්‍යයනයකින් ඒ සඳහා වන විශේෂිත පිරික්ෂූම් ලැයිස්තුවක් ආධාරයෙන් මෙය සිදු කළ හැකි ය.

මෙහි දී පළමුව හොඳින් දින්නා ව්‍යවසායකයන් කිහිපයදෙනෙකු තොරා ගෙන ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු හා පෙන්දුගලික ක්‍රියාකාරකම් නිරික්ෂණය කෙරෙයි. මෙහි දී ඔවුන්ගේ හැසීරීම ව්‍යාපාරික ක්‍රියාකාරකම් තීරණ ගන්නා ආකාරය සිතන පතන ආකාරය පිළිබඳ විමසීම අවශ්‍ය ය. ඒ අනුව පහත වගුව සම්පූර්ණ කළ හැකි ය.

ව්‍යවසායකයාගේ නම	වෙළඳපොළට ඉදිරිපත් කරන හාන්ධිය තොළ සේවාව	ඉටු කරන කාර්යය
1.		
2.		
3.		
4.		
5.		

ඉහත වගුව පදනම් කරගෙන තොරා ගන්නා ලද එක් එක් ව්‍යවසායකයාගේ දක්නට ලැබෙන ව්‍යවසායක ගති ලක්ෂණ අතරින් එකිනෙකා වෙතින් වඩාත් කුපි පෙනෙන ගති ලක්ෂණ ඉදිරියෙන් සුදුසු පරිදි පහත වගුවෙහි ලකුණු යොදන්ත. මෙහි දී ලකුණු 10 හෝ 100 ලබා දීම වඩා පහසු ක්‍රමය වේ. මෙසේ තොමැතිනම් ✓ ලකුණ යොදීම වුව ද ප්‍රමාණවත් වේ.

ව්‍යවසායකත්ව ගති ලක්ෂණ	ව්‍යවසායකයන්				
	1	2	3	4	5
නිරමාණයීලිත්වය					
ව්‍යාපාරික අවස්ථා සෙවීම					
අඛණ්ඩ උත්සාහය					
වැඩිට ඇති කුපෙවීම					
ගුණාත්මක බව					
කාර්යක්ෂමතාවය					
විධිමත් බව, සැලසුම්කරණය හා ආධික්ෂණය					
තොරතුරු විමසා බැලීම					
සම්බන්ධතා ගෞචිනැගීම හා ජාලගත (Networking)					
වීමට ඇති නැමියාව					
ආත්ම විශ්වාසය					


වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් හෝ ✓ ලකුණු ලබා ගත් ව්‍යවසායකයාගේ ලක්ෂණ පිළිබඳ වැඩි දුරටත් අධ්‍යයනය කර එම ලකුණ දියුණු කරගත හැකි ආකාරය විමසා බැලීය හැකි ය.

1.2.3 ව්‍යවසායකයු වීමට උත්සාහ දරන අයකු අවධානය යොමු කළ යුතු කරුණු

නුත්තන ව්‍යාපාරික ලෝකය ගතික වෙයි. නව තාක්ෂණය, හාණ්ඩ් හා සේවා, පාරිභෝගික ආකල්ප, ආශාවන් සහ වුවමනාවන් දිසුයෙන් වෙනස් වෙයි. එක් හාණ්ඩ්යක් වෙනුවට ආදේශ කළ හැකි හාණ්ඩ් වර්ග දිසුයෙන් වෙළෙඳපාල ආක්මණය කරයි. මේ නිසා වෙනස් වන සූලු වෙළෙඳ ලෝකයක ව්‍යාපාර පවත්වා ගැනීමේ හැකියාව ව්‍යවසායකයන් සතු ව තිබිය යුතු ය.

එසේ ම ලෝකයේ දිසුයෙන් දැනුම පදනම් කර ගත් ව්‍යාපාර බිජි වෙයි. කුමන ව්‍යාපාරයකට වුව ද මේ කරුණ පොදු ය. මේ නිසා ව්‍යවසායකයු වීමට උත්සාහ දරන අයකු අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් හඳුනා ගත හැකි අතර, ඒවා පහත පරිදි විස්තර කළ හැකි ය.

- | | |
|--------------------------|---------------------------|
| (i) වෙනස | (Change) |
| (ii) තොරතුරු | (Information) |
| (iii) තරගය | (Competition) |
| (iv) විවිධාංගිකරණය | (Diversification) |
| (v) ප්‍රාජ්‍ය බව | (Vastness) |
| (vi) විද්‍යාව හා තාක්ෂණය | (Science and Technology) |
| (vii) රාජ්‍ය මැදිහත් වීම | (Government Intervention) |
| (viii) ගේලීයකරණය | (Globalization) |
| (ix) නිදහස් ආර්ථිකය | (Free Economy) |



රූපය 1.3 - ව්‍යවසායකයෙහි වීමට උත්සන දරන අයකු අවධානය යොමු කළ යුතු කරුණු

● වෙනස

වර්තමාන වෙළඳ ලේකය තුළ සිසුයෙන් අලෙවි කළ හැකිකේ හඳුනා ගන්නා ලද වෙනසකි. උදාහරණ ලෙස: ජ්‍යෙගම දුරකථන නිෂ්පාදන ආයතන තොකවා සිදුකරන නවීකරණයන් තුළින් විශාල වශයෙන් වෙනස්කම් සිදු කරයි. එම වෙනස්කම් තුළින් නිෂ්පාදන අලේවිය සිදු කරයි. පවතින භාණ්ඩ හා සේවාවලට සාපේක්ෂ වෙනස් භාණ්ඩ හෝ සේවා පහසුවෙන් ආර්ථිකයක් තුළ අලෙවි කළ හැකි අතර, රටක ව්‍යවසායකයන්ට ඒ තොරතුරු ලබා ගැනීමේ උපකුම අවශ්‍ය වේයි.

● තොරතුරු

සිසු ලෙස වෙනස් වන වෙළඳපාල රටාවක් තුළ පැවැත්ම ස්ථීරසාර කිරීම සඳහා නිවැරදි තොරතුරු නිවැරදි වේලාවට ලබා ගැනීමේ හැකියාව වැදගත් වේයි. වර්තමානයේ වඩාත් වටිනා වත්කම ලෙස තොරතුරු හා දැනුම හඳුනාගෙන ඇත්තේ මේ හේතුවෙනි.

ශ්‍රීලංකා ලෙස: ජ්‍යෙගම දුරකථන හා සේවා සපයන ආයතන සැම්බුවීම පාරිභෝගික අවශ්‍යතා හා උච්චතාවන් සහ වෙළඳපාල පිළිබඳ නිරතුරු තොරතුරු සෞයාබලා ජ්‍යෙගම දුරකථන නවීකරණය කරයි.

● තරගය

වෙළඳපොලට ශිසුයෙන් තරගකරුවේ ඇතුළත් වෙති. ගෝලීයකරණය හා නිදහස් වෙළඳාම නිසා නිෂ්පාදනවලට ඇති වන තරගය ඉතා ඉහළ ය. මේ නිසා අඩු පිරිවැය හා ඉහළ කාර්යක්ෂමතාව තුළින් තරගයට මූහුණ දීමේ හැකියාව ඇති කර ගැනීම ව්‍යාපාරිකයන් සඳහා අත්‍යවශ්‍ය වේයි.

උදාහරණ ලෙස: ජ්‍යෙෂ්ඨ දුරකථන නිෂ්පාදන ව්‍යාපාර සඳහා විවිධ සන්නාම යටතේ අධික තරගයක් ඇති අතර, එම තරගය තුළ තව තාක්ෂණ නිෂ්පාදන හා අලෙවිකරණ ක්‍රම යොදා ගනිමින් කටයුතු කරයි.

● විවිධාංගිකරණය

තරගයට මූහුණදීමේ ප්‍රමුඛ උපතුමයක් ලෙස විවිධාංගිකරණය හඳුනාගත හැකි ය. විවිධ හාන්ඩ් හා සේවා නිෂ්පාදනය කර වෙළඳපොලට සැපයීමෙන් තරගයට සාර්ථක ව මූහුණ දිය හැකි ය.

එක ම හාන්ඩයක විවිධ ස්වරුපයෙන් යුතු ව හෝ විවිධ හාන්ඩ් වර්ග නිෂ්පාදනය කර වෙළඳපොලට ඉදිරිපත් කළ හැකි අතර ඒ මගින් ආයතනයේ විවිධාංගිකරණය වැඩි කළ හැකි ය.

උදාහරණ ලෙස: ජ්‍යෙෂ්ඨ දුරකථන නිෂ්පාදන ආස්‍රිත ව්‍යාපාරයක එකිනෙකට වෙනස් ජ්‍යෙෂ්ඨ දුරකථන නිෂ්පාදන මෙන්ම ටැබ් වැනි වෙනත් නිෂ්පාදන ද නිපදවා වෙළඳපොලට ඉදිරිපත් කිරීම පෙන්වා දිය හැකි ය.

එසේම යෝගවී වැනි නිෂ්පාදන සැලකු විට ව්‍යුවසායකයුට කිරී යෝගවී, පලතුරු මිශ්‍ර යෝගවී, ජේල් මිශ්‍ර යෝගවී හා විවිධ ප්‍රමාණයේ යෝගවී නිපදවා වෙළඳපොලට යොමු කිරීම පෙන්වා දිය හැකි ය.



රුපය 1.4 - අලෙවිකරණයේ විවිධාංගිකරණය

විවිධාංගිකරණය නිසා ලාභය වැඩි කිරීම, තරගයට මූහුණ දීමට අවස්ථා විවර වීම හා ආදායම වැඩි කර ගැනීමේ හැකියාව ලැබේයි.

● පුළුල් බව

මහා පරිමාණ නිෂ්පාදනයේ සිට අලෙවිකරණය දක්වා වන පුළුල් පරාසයක් තුළ ව්‍යාපාර ආයතන කටයුතු කිරීමට පෙළඳී ඇත. මේ සඳහා තාක්ෂණය දියුණු වීම, නව ශිල්ප ක්‍රම බිජි වීම හා ප්‍රවාහනය දියුණු වීම හේතු වී ඇත. මේ නිසා ව්‍යවසායකයා සැම විටම වඩාත් පුළුල් ලෙස පැනිරී යන ව්‍යාපාරයක් ඇති කිරීමට උත්සාහ කළ යුතු ය.

උදාහරණ ලෙස: ජ්‍යෙෂ්ඨ දුරකථන නිෂ්පාදන ව්‍යාපාරය කළාපීය වශයෙන් මෙන්ම ලෝක මට්ටමෙන් ව්‍යාප්ත වීම පෙන්වා දිය හැකි ය.

● විද්‍යාව හා තාක්ෂණය

විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව ව්‍යාපාරයක සියලු අංශවල ප්‍රගමනයට හේතු වී ඇත. මේ නිසා ව්‍යාපාරවල දිසු දිසුණුවට විද්‍යාවේ හා තාක්ෂණයේ උපකාර ලබා ගත හැකි ය. මේ නිසා ව්‍යවසායකයන් විද්‍යාවේ හා තාක්ෂණයේ කාලීන දියුණුව මෙන් ම අනාගත වෙනස් වීම පිළිබඳ ව ද පුළුල් අවබෝධයකින් යුතු ව ක්‍රියා කර, ඉන් නිසි එල ලබා ගැනීමට කටයුතු කළ යුතු වෙයි.

උදාහරණ ලෙස: විද්‍යාව හා තාක්ෂණයේ නව සොයාගැනීම් උපයෝගී කර ගනීමින් ජ්‍යෙෂ්ඨ දුරකථන නිෂ්පාදනය තව දුරටත් නිවිකරණය කිරීම පෙන්වා දිය හැකි ය.

● රාජ්‍ය මැදිහත් වීම

මිනැම රත්ක ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට රඟය මැදිහත් වීම සිදු කරයි. පාරිභෝගිකයාගේ ආරක්ෂාව සඳහා විශේෂයෙන් ම රඟය මැදිහත් වෙයි. මේ හේතුවෙන් ව්‍යාපාරවලට රඟයෙන් සාර්ථක හා වතු බලපැශීලී පැනනාගියි. මෙහෙයින් ව්‍යවසායකයන් නිරතුරු ව රාජ්‍ය මැදිහත් වීමෙන් සිදු විය හැකි වෙළඳපොල වෙනස්කම පිළිබඳ ව හොඳ අවබෝධයකින් සිටීම අත්‍යවශ්‍ය වෙයි.

● ගෝලීයකරණය

ලෝක පාලන බලවෙශයක් ලෙස ගෝලීයකරණය හඳුනාගත හැකි ය. රටරටවල ප්‍රාග්ධනය, තාක්ෂණය, සංස්කෘතිය, භාෂාව ඇතුළු අනෙකුත් සමාජ ආර්ථික පාරිසරක හා අනුසන්තර කටයුතු හැසිරවීමට ගෝලීයකරණය බලපැමි කරයි. මේ නිසා වෙළඳ, අලෙවිකරණ හා නිෂ්පාදන යන සියලු කාර්යයන් ගෝලීයකරණ ක්‍රියාවලියට අනුගත ව සිදු කළ යුතු ය. විශේෂයෙන් ම ව්‍යවසායකයන් ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ කෙසේ තම ව්‍යාපාරික කටයුතු සිදු කරන්නේ ද යන්න අවබෝධ කර ගැනීම වැදගත් වේ.

● නිදහස් ආර්ථිකය

දේශීය ව්‍යවසායකත්වය බහුල ව මූහුණ දෙන අනියෝගයක් වන්නේ නිදහස් ආර්ථික ක්‍රමයෙන් ඇති කරන බලපැමි වේ. මේ නිසා නිෂ්පාදන දිසුයෙන් වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ගලා එයි. එබැවින් ව්‍යවසායකයන් මිල හා ඉහළ ගුණාත්මක නිෂ්පාදනවලින් ඇති කරන තරගයට මූහුණදීමේ ගක්තිය ගොඩනගාගත යුතු ය.

ත්‍රියාකාරකම 1.5

සාර්ථක ව්‍යවසායකයකුට තිබේ යුතු ගති ලක්ෂණ ඇසුරෙන් සකසන ලද 12 වන පිටුවේ දී ඇති පිරික්සුම් ලැයිස්තුවේ සහයා ඇති ප්‍රශ්න මාලාව මගින් ඔබගේ ව්‍යවසායකත්ව ලක්ෂණ ඇගයීමකට භාජනය කරන්න.

ත්‍රියාකාරකම 1.6

මෙම පුදේශයේ සාර්ථක ව පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයක හිමිකරුවකු සතු ව පවතින ව්‍යවසායක ගති ලක්ෂණ පිළිබඳ ව සාකච්ඡා කර 16 වන පිටුවේ විස්තර කර ඇති ආකාරයට වගුගත කරන්න.

1.3 ➤ ව්‍යවසායකයා හා කළමනාකරණය

ව්‍යවසායකයා ආයතනයක් ආරම්භ කරන්නකු වන අතර කළමනාකරු ආයතනය පවත්වාගෙන යන්නෙක් වෙයි. මේ නිසා ව්‍යවසායකයකුට ආයතනයක් පවත්වාගෙන යැමි සඳහා කළමනාකරණ හැකියාව වැදගත් වෙයි. මෙහි දී ව්‍යවසායකයා ව්‍යාපාරික අවස්ථා හඳුනාගන්නා අතර, කළමනාකරු ආයතනය පවත්වාගෙන යන විට ඇති වන ගැටු හඳුනාගෙන විසඳුම් සෞයයි.

සම්පත් කාර්යක්ෂමවත් ස්ථාලයිවත් යොදා ගනිමින් සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සැලසුම් කිරීම (Planning), සංවිධානය කිරීම (Organizing), මෙහෙයුම් (Leading) සහ පාලනය (Controlling) සිදු කිරීම කළමනාකරණය නම් වේ. කළමනාකරුවකු වන්නේ මේ කාර්යය ඉටු කළ හැකි තැනැත්තෙකි.

1.3.1 ව්‍යාපාර කළමනාකරණය

ව්‍යවසායකයකු තමා විසින් අරඹන ව්‍යාපාරික ආයතනයක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එය මානාව කළමනාකරණය කළ යුතු ය. ආයතනයක ප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීම සඳහා එම ආයතනයේ ඇති මානාව හා අනෙකුත් සම්පත් කාර්යක්ෂම හා එලදායක ලෙස සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයුම් හා පාලනය කිරීම යන ත්‍රියාවලිය කළමනාකරණය ලෙස විග්‍රහ කළ හැකි ය. වෙනස්වෙමින් පවතින පරිසරයක ඇති සීමිත සම්පත් කාර්යක්ෂම ව යොදා ගනිමින් එලදායී ලෙස ආයතනයක අරමුණු හා පරමාර්ථ ලෙගා කර ගැනීම සඳහා අන් අය ලබා කාර්යයන් කරවා ගැනීම කළමනාකරණය ලෙස තවදුරටත් පැහැදිලි කළ හැකි ය.


● කළමනාකරණයේ අවශ්‍යතාව

පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වර්තමානයේ ව්‍යාපාර සඳහා නිවැරදි කළමනාකරණය ඉතා වැදගත් වී ඇත.

- සීමිත සම්පත් කාර්යක්ෂම ව හා එලදායී ලෙස ව්‍යාපාරවලට යොදා ගැනීම
- ආයතනයක ප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීම
- ආයතනයක පාලනය සරල ව හා පහසුවෙන් කිරීම
- තරගකාරී හා අනියෝගාත්මක තත්ත්වයන්ට පහසුවෙන් මූහුණ දී ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කිරීම
- ආයතනික අරමුණු ඉටු කර ගැනීම
- සේවා හේවක සහයෝගිතාව තහවුරු කිරීම
- ආයතනයක පැනතැනින ගැටුලු විසඳීම සඳහා තීරණ ගැනීම
- වෙනස් වන පරිසරයට අනුව නම්‍යයිලි හා නිර්මාණාත්මක තීරණ ගැනීම
- ව්‍යාපාරික අවදානම් තත්ත්වයනට මූහුණ දීම
- සමාජමය වශයෙන් දුරමින් යහපත් කළමනාකරණයක් ඇති කිරීම

1.3.2 ව්‍යාපාර කළමනාකරණයේ දී පැහැදිලි කර ගත යුතු ප්‍රධාන සංකල්ප

කළමනාකරණ ක්‍රියාවලිය පහසු කාර්යයක් නො වෙයි. එබැවින් කළමනාකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම අදාළ ආයතනය පිළිබඳ ව පවතින තත්ත්වය මෙන් ම ආයතනික කළමනාකරණයට අදාළ මූලික සංකල්ප පිළිබඳ ව අවබෝධ කර ගැනීම වැදගත් වෙයි. කළමනාකරණයේ දී පහත සඳහන් සංකල්ප හාවිත කෙරේ.



රුපය 1.5 - ව්‍යාපාර කළමනාකරණයේ දී පැහැදිලි කර ගත යුතු ප්‍රධාන සංකල්ප

- ආයතනය හා සංවිධානය
- අරමුණු, පරමාර්ථ හා ඉලක්ක
- සම්පත්
- සංලදායකත්වය
- කාර්යස්ථමතාව
- එලදායකත්ව
- කළමනාකරු සහ කළමනාකරණ ක්‍රියාවලිය

● ආයතනය හා සංවිධානය

ව්‍යාපාර ආයතනයක් හෝ සංවිධානයක් යනු පොදු අම්මතාර්ථ ලගා කර ගැනීම සඳහා කෙටුව කරන පුද්ගලයන්ගේ එකතුවකි. මේ අනුව ව්‍යාපාර ආයතනයක හෝ සංවිධානයක විවිධ සංවිධාන ව්‍යුහ සහ අම්මතාර්ථ ඇත.

ව්‍යාපාර විවිධ නිරණයක අනුව විවිධ අයුරින් වර්ග කළ හැකි ය.

- (1) පරිමාණය අනුව (කුඩා පරිමාණ ව්‍යාපාර, මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා මහා පරිමාණ ව්‍යාපාර)
- (2) අරමුණ අනුව (ලාභ ලබන, ලාභ නොලබන - හාන්ච් සපයන හා සේවා සපයන)
- (3) කාර්යය අනුව (නිෂ්පාදනයේ යෙදෙන, සේවා සපයන, බෙදාහරින, අලෙවිකරණයේ යෙදෙන, සැකසුම්කරණයේ යෙදෙන)
- (4) අයිතිය අනුව (පොද්ගලික, පොදු ව්‍යාපාර, රාජ්‍ය ව්‍යාපාර)

මේ අනුව ව්‍යාපාරයක් යනු නිෂ්පාදනයේ යෙදෙමින් හෝ සේවා සපයමින් ලාභ ලබා හෝ ලාභ නොලබා සේවා සපයමින් අරමුණු කර ගත් ආයතනයකි.

● අරමුණු, පරමාර්ථ හා ඉලක්ක

ආයතනයක සංවිධානයක් හෝ ව්‍යාපාරයක් හෝ කෙටි කාලීන ව හෝ දිගු කාලීන ව හෝ ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අප්‍රේක්ෂා අරමුණු, පරමාර්ථ හා ඉලක්ක ලෙස භදුනා ගත හැකි ය. මේ කරුණු ආයතනයකට හෝ ව්‍යාපාරයකට සම්බන්ධ විවිධ පුද්ගලයන් අනුව පහත දැක්වෙන අයුරු වෙනස් වෙයි.


- (i) අයිතිකරුවන්ගේ අරමුණු, පරමාර්ථ හා ඉලක්ක වන්නේ
 - ලාභය උපරිම කිරීම
 - විකුණුම් උපරිම කිරීම
 - වෙළෙඳපොල කොටස වැඩි කිරීම
 - ව්‍යාපාරය පවත්වා ගැනීම
 - ආයතනයක අඛණ්ඩ වර්ධනය වැනි කරුණුය.

- (ii) සේවකයන්ගේ අරමුණු, පරමාර්ථ හා ඉලක්ක වන්නේ
- සේවා සුරක්ෂිත බව
 - ඉහළ වැටුප
 - උසස්වීම් ලබාගැනීම
 - රකියා සංවර්ධනය වැනි කරුණු ය.
- (iii) ගෙවෙනු කරුවන්ගේ අරමුණු, පරමාර්ථ හා ඉලක්ක වන්නේ
- සාධාරණ මිල
 - ගුණාත්මක හා නේච් හා සේවා ලබාගැනීම
 - අවංක හා ආවාරියිලි සේවය
 - කාර්යක්ෂමතාව වැනි කරුණු.
- (iv) සමස්ත සමාජයක අරමුණු, පරමාර්ථ හා ඉලක්ක වන්නේ
- ආවාරධර්මවලට හා නිතිරිතිවලට අනුව කටයුතු කිරීම
 - පරිසර සිරස්සෙනය
 - සමාජ සුහාදනය
 - රකියා සැපයීම වැනි සමාජය කරුණු ය.

● සම්පත්

අප්‍රේක විද්‍යාවේ නිෂ්පාදන සාධක ලෙස තුමිය, ගුමිය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය හැදින්වෙයි. කළමනාකරණයේ දී යෙදුවුම් ලෙස යොදා ගන්නා ඕනෑම දෙයක් සම්පත් ලෙස හැදින්වෙයි. පහත දක්වා ඇති පරිදි මෙය ඉංග්‍රීසියේ දී 5M ලෙස හැදින්වෙයි. 5M නම්,

Men	-	මානව සම්පත
Money	-	මුදල
Machines	-	යන්ත්‍ර
Materials	-	ද්‍රව්‍ය
Methods	-	තාක්ෂණ හෝ ක්‍රම



රුපය 1.6 - කළමනාකරණයේදී යොදා ගැන්නා යෙදුම් (5M)

එහෙත් 21 වන සියවසේදී ආයතනයක සම්පත් මෙයට වඩා පූජල් ව හඳුනා ගෙන ඇත. ඒවා නම් තොරතුරු, කාලය, වෙළෙඳපොල සංකල්ප හා නව අදහස් ය. සාර්ථක ව්‍යවසායයන් කළමනාකරණය සඳහා සාම්ප්‍රදායික කාර්මික රටාවෙන් බැහැර ව කටයුතු කිරීමට අත්වැලක් වන නව සංකල්ප, තොරතුරු හා කාල කළමනාකරණය වැදගත් වෙයි.

● සෑලදායකත්වය (Effectiveness)

සෑලදායකත්වය යනු අපේක්ෂිත අරමුණක් ඒ ආකාරයෙන් ම ඉටු කර ගැනීම වෙයි. නැත හොත් 'නිවැරදි දේ කිරීම' යි.

● කාර්යක්ෂමතාව (Efficiency)

කාර්යක්ෂමතාව යනු කිසියම් කාර්යයක් අපේක්ෂිත ආකාරයෙන් කිරීමට සම්පත් නිවැරදි ව යොදා ගැනීම හා එමගින් පිරිවැය අවම කිරීම වෙයි. නැත හොත් 'කළ යුතු දෙය නිවැරදි ව කිරීම' යි. මෙහි දී යෙදුම් සහ නිමැවුම් අතර අනුපාතය සලකා බැලෙයි. ඉහළ කාර්යක්ෂමතාවක් ඇති කළ විට අඩු යෙදුම් ප්‍රමාණයකින් වැඩි නිමැවුමක් ලැබේ.

● එලදායකත්වය (Productivity)

එලදායකත්වය යනු ආයතනයක හෝ සංවිධානයක නිශ්චිත කාලයක් තුළ හාවිත වන යෙදුම් හා නිමැවුම් අතර පවතින අනුපාතය ය. අඩු යෙදුමකින් ඉහළ නිමැවුමක් ලබාගැනීමෙන් ආයතනයක් ඉහළ එලදායකත්වයක් අත් කර ගනියි.


ආයතනයක සම්පත් අපතේ යැවීම අවම කරමින්, එනම් වැඩි කාර්යක්ෂමතාවකින් යුතු ව කටයුතු කර, ඉහළ සෑලදායිකාවකින් අපේක්ෂිත අරමුණු සහ ඉලක්ක කරා උගා වීමට උත්සාහ කළ යුතු ය. මේ නිසා ආයතනයක එලදායිකාව වැඩි වී සම්පත් අපතේ යැම අවම වන අතර, ඉලක්ක සාක්ෂාත් කර ගැනීම හොඳින් සිදු වෙයි.

● කළමනාකරු සහ කළමනාකරණ ක්‍රියාවලිය

කළමනාකරණ ක්‍රියාවලිය මෙහෙයවන්නා කළමනාකරු වේයි. එසේ ඔහු ආයතනයක අරමුණු ලගා කර ගැනීම සඳහා මගපෙන්වීමේ වගකීම දරන පුද්ගලයා වේයි. මේ අනුව ආයතනයක අරමුණු ලගා කර ගැනීම සඳහා සම්පත් හා කාර්යයන් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය සිදු කරන පුද්ගලයා කළමනාකරු වේයි. ව්‍යවසායකයන් තම ආයතනයේ අරමුණු ලගා කර ගැනීමට මග පෙන්වන නිසා ව්‍යවසායකයෝද බොහෝ ව්‍යාපාරික ආයතනවල කළමනාකරුවන් ලෙස කටයුතු කරති.

1.3.3 කළමනාකරණය හා තීරණ ගැනීම

කළමනාකරණය හා තීරණ ගැනීම එකිනෙකට ඒකාබද්ධ ව පවතී. කළමනාකරුවන් විසින් නිතර ම තීරණ ගැනීම කළ යුතු සි. තීරණ ගැනීම යනු පවතින තොරතුරු මත විවිධ නිගමනයන්ට එළඹීම සි. ව්‍යාපාර කළමනාකරණයේ දී තීරණ ගැනීමට නිවැරදි තොරතුරු නිවැරදි වේලාවට සපයා ගත යුතු සි. තොරතුරු අධික වූ විට තීරණ ගැනීම අපහසු වේයි. එසේ ම තොරතුරු මද වූ විට ගන්නා තීරණ වැරදි විය හැකි ය.



රුපය 1.7 - නිවැරදි තීරණ ගැනීම සඳහා තොරතුරු අවශ්‍ය වීම

කළමනාකරණ තීරණ ගැනීම යනු අවදානමකට මූහුණ දෙන කටයුත්තකි. එබැවින් කළමනාකරුවන් අවදානම අඩු තීරණ ගැනීම කළ යුතු ය.

කිසියම් නිශ්චිත ගැටුවක් විසඳීම සඳහා ගත යුතු විකල්ප විසඳුම් හඳුනා ගැනීමත්, තෝරා ගැනීමත් ඇතුළත් ක්‍රියාවලිය ලෙස තීරණ ගැනීම (Decision Making) ලෙස හැදින්වේයි.

තීරණ ගැනීම පියවර කිහිපයකින් සිදු කළ යුතු ක්‍රියාවලියකි. එනම්,

පියවර 1 ➤ ගැටලුව හඳුනා ගැනීම

ගැටලුවට හේතුව
සෙවීම

පියවර 2

පියවර 3 ➤ විකල්ප විසඳුම් සෙවීම

විකල්ප විසඳුම්
අැගයීම

පියවර 4

පියවර 5 ➤ වඩා සුදුසු විකල්ප විසඳුම්
තෝරා ගැනීම

ක්‍රියාත්මක කිරීමට
සැලසුමක් සැකසීම

පියවර 6

පියවර 7 ➤ විසඳුම ක්‍රියාත්මක කිරීම

පසු පෝෂණය

පියවර 8

රුපය 1.8 - තීරණ ගැනීමේ පියවර

තීරණ ගැනීමේ බලය ඉහළ මට්ටමේ කළමනාකරුවන් සතු ව ඇති විට එය මධ්‍යගත කිරීම ද, එමගින් තීරණ ගැනීමේ බලය පහළ මට්ටමේ කළමනාකරුවන් අතරට බෙදී යන පරිදි කටයුතු කිරීම ද විමධ්‍යගතකරණය ලෙස හැඳින්වේ. තීරණ ගැනීමේ බලය ඉහළ කළමනාකරුවන් සතු වන විට නිලතන්ත්‍රවාදී ව්‍යුහයක් (Bureaucratic organization) ඇති වෙයි. කුඩා පරිමාණ ව්‍යාපාරයන්හි තීරණ ගැනීමේ බලය බොහෝ දුරට ව්‍යවසායකයා සතු ව ඇත.

1.3.4 ව්‍යවසායකයා මූහුණ දෙන අවධානම

ව්‍යවසායකත්වය යනු ඉහළ අවධානමකට මූහුණ දෙන කටයුත්තකි. විශාල අවධානමකට මූහුණ නොදී ව්‍යවසායකත්වයක් දියුණු නො වේ. ව්‍යවසායකයන් මූහුණ දෙන අවධානම් තත්ත්ව පිළිබඳ අවබෝධය ලබා ගැනීම ව්‍යවසායයන් සාර්ථක කරගැනීම සඳහා පිටුවහලක් වෙයි.

ව්‍යවසායකයන් මූහුණ දෙන අවධානම් තත්ත්ව ආකාර කිහිපයක් ලෙස හඳුනාගත හැකි ය.

- (1) මිල ගණන්වල විවෘතනය නිසා වන අවධානම
- (2) සේවක උද්‍යෝගය, ඉහළ ඉල්ලීම් හා වැඩ වැශීම් නිසා වන අවධානම

- (3) ගබඩා කිරීම්, බෙදාහැරීම් හා අලේවිකරණයේ දී විය හැකි හානි නිසා වන අවදානම
 - (4) සෞරසතුරු හානිවලින් වන අලාභ ආදි අවදානම
 - (5) ප්‍රජා උද්‍යෝගීළත් නිසා වන අවදානම
 - (6) තරගකරුවන්ගේ ඇති වන තර්ජනයන් හා වෙළෙඳපාල බිඳවැටීම් නිසා වන අවදානම
 - (7) ගෝලියකරණයේ ඇති කරන බලපෑම් නිසා වන අවදානම
 - (8) දේශපාලනික වෙනස් වීම් හා අස්ථ්‍යාවරත්ව නිසා වන අවදානම
 - (9) ආර්ථික බිඳවැටීම් නිසා වන අවදානම
 - (10) නීති හා රෙගුලාසිවල සිදු වන වෙනස් වීම නිසා වන අවදානම
 - (11) දේශගුණීක හා කාලගුණීක බලපෑම් නිසා වන අවදානම
 - (12) රෝග හා පළිබේද නිසා වන අවදානම
- ව්‍යවසායකයන් මූහුණ දෙන ඉහත අවදානම් තත්ත්ව ප්‍රධාන වගයෙන් ආකාර තුනකි.
- එනම්,
- (1) අවදානම (Risk)
 - (2) නොපැහැදිලි බව (Ambiguity)
 - (3) අවිනිශ්චිත බව (Uncertainty)

● අවදානම

අවදානම සංඛ්‍යාත්මකව සම්භාවිකතාවයක් ලෙස තක්සේරු කළ හැකි ය.

● නොපැහැදිලි බව

නොපැහැදිලි බව පිළිබඳ ව යථා තොරතුරු නොමැති නිසා ඇති වන බැවින් එය සංඛ්‍යාත්මකව ගණනය කිරීම ඉතා අසිරු ය.

● අවිනිශ්චිත බව

අවිනිශ්චිත බව පිළිබඳ තොරතුරු ප්‍රරෝගිතය කළ නොහැකි බැවින් සංඛ්‍යාත්මකව ගණනය කිරීම ඉතාම අසිරු හෝ නොහැකි ය.

මෙම අවදානම් තත්ත්වයන්ට මූහුණ දීමේ හැකියාව නිරන්තරයෙන් ම සාර්ථක ව්‍යවසායකයු සතු ව පැවතිය යුතු අතර, මෙම තත්ත්වයන්ට බිය එමෙන් කිසිදු ලෙසකට සාර්ථක ව්‍යවසායකයු විය නොහැකි වේ. දිරිස කාලයක් ව්‍යවසායකයු ලෙස කටයුතු කිරීමෙන් ලබන දැනුම හා අත්දැකීම් ආගුයෙන් මෙවැනි අවදානම් අවස්ථා හඳුනාගැනීමේ හැකියාව හෙවත් 'සහජ ඉවක්' ව්‍යවසායකයන්ට හිමිවෙයි. එයට මූහුණ දීමේ උපක්‍රම පිළිබඳ ව ද අවබෝධය එමගින් හිමි වේ.

● අවදානම කළමනාකරණය

ව්‍යාපාර කළමනාකරණයේ දී අවදානම කළමනාකරණය ඉතා වැදගත් වෙයි. මේ සඳහා උපක්‍රම තුනකි. ඒවා නම්,

- (1) ආරක්ෂිත කුම හාවිතය

ඉඩම්, මුදල්, යන්ත්‍රප්‍රසාද, ද්‍රව්‍යයන්, තොරතුරු, කාලය, වෙළෙඳපාල සංකල්ප හා නව අදහස් වැනි වත්කම් එකතු කිරීම, අවදානම අඩු කරන තීරණ ගැනීම හා නිෂ්පාදන විවිධාංගිකරණය ආරක්ෂිත කුම වේ.

(2) රස්සන උපකුම


රස්සනය කිරීම, අනෝන්ස උපකාරය හා පුවමාරුව, දායක හා අනුග්‍රහක සම්බන්ධතා, සෙය ගැනීමේ උපකුම මෙහිලා සඳහන් කළ හැකි ය.

(3) හැඩගැසීම

වෙළඳපාල ආක්‍රමණය, සංක්‍රමණය හා තව වෙළඳපාල කරා ගමන් කිරීම මෙවැනි උපකුම වේ.

● **අවදානම යටතේ තීරණ ගැනීමේ දී අනුගමනය කළ යුතු පියවර**

ව්‍යාපාර කළමනාකරණයේ දී අවදානම යටතේ තීරණ ගැනීම ඉතා අපහසු කාර්යයකි. අවදානම යටතේ දී නිවැරදි තීරණ ගැනීමට නිවැරදි තොරතුරු නිවැරදි වෙළාවට තිබීම පමණක් ප්‍රමාණවත් නො වෙයි. මේ නිසා අවදානම යටතේ දී නිවැරදි තීරණ ගැනීම සඳහා පහත පියවර අනුගමනය කිරීම වැදගත් වෙයි.



රුපය 1.9 - අවදානම යටතේ තීරණ ගැනීමේ දී අනුගමනය කළ යුතු පියවර

1.4 ➡ කළමනාකරණ ක්‍රියාවලිය සහ කළමනාකරණ ලිඛිත පිළිගියා පිළිගියා පිළිගියා

කළමනාකරණය නිර්වචනය කිරීමේ දී කළමනාකරණය ක්‍රියාවලියක් ලෙස හැදින්වෙයි. කළමනාකරණය, යොදුම් නිමැවුම් බවට පත් කරන ක්‍රියාවලියක් ලෙස හැදින්වෙයි. මෙය සැලසුම් කිරීම (Planning), සංවිධානය කිරීම (Organizing), මෙහෙයුම (Leading) හා පාලනය කිරීම (Controlling) යන ක්‍රියාකාරීත්වයන් 4න් සංයුත්ත වන ක්‍රියාවලියක් ලෙස තවදුරටත් පැහැදිලි කළ හැකි ය. මෙම ක්‍රියාකාරීත්වයන් කළමනාකරණ ලිඛිත වශයෙන් දැක්වෙයි.

1.4.1 සැලසුම්කරණය (Planning)

සැලසුම්කරණය, කළමනාකරණ ක්‍රියාවලියේ පළමු පියවර වෙයි. ආයතනයක අරමුණු තීරණය කිරීමත් එම අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය වන උපක්‍රම හා ක්‍රියාමාර්ග තීරණය කිරීමත් සැලසුම්කරණය ලෙස හඳුන්වනු ලැබේ.

මේ අනුව සැලසුම්කරණය යනු වර්තමානයේ සිට අනාගතය පිළිබඳ සිතීම ලෙස සරල ව හැදින්වය හැකි ය. කළමනාකරණයේ වැදගත් ම පියවර සැලසුම්කරණය යි.

සැලසුම්කරණය සමග ම කළමනාකරණයේ අනෙකුත් කාර්යයන් ඇරෙහෙන අතර, ඒ සියලු කාර්යයන්ගේ සාර්ථකත්වය තීරණය වන්නේ සැලසුම්කරණයේ සාර්ථකත්වය මත යි.

සැලසුම්කරණයේදී,

- අරමුණු හා පරමාර්ථ
- අවශ්‍ය ක්‍රියාකාරකම් හා ක්‍රියාවලි සහ
- මූල්‍ය හා හෝතික සම්පත් පිළිබඳ ව නිවැරදි තීරණ ගැනීම කෙරෙයි.

නිවැරදි සැලසුම්කරණයකින් තොර ව කිසිදු කාර්යයක් සාර්ථක තො වේ. මේ නිසා සැලසුම්කරණය වැඩි අවධානයක් යොමු කර, වැඩි කාලයක්, පරිග්‍රැමයක් හා පිරිවැයක් යොදා සිදු කළ යුතු කාර්යයකි.

● සැලසුම්කරණයෙහි වැදගත්කම

පහත දැක්වෙන අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහා සැලසුම්කරණය වැදගත් වේ.

- ඉඩම්, ගුමය, මුදල් හා අනෙකුත් සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝගන ගැනීම
- අවිනිශ්චිත හා වෙනස් වන පරිසරයක සාර්ථක ව ව්‍යාපාර කටයුතු කිරීම
- අනාගතය පූර්ණයෙන් කර අපේක්ෂිත අරමුණු කරා ලැඟා වීමට පහසු කිරීම
- කළමනාකරණයේ අනෙකුත් කාර්ය පහසු කිරීම
- ආයතනයේ සාර්ථකත්වය හා පැවැත්ම තහවුරු කිරීම

● සැලසුම්කරණය මගින් ගනු ලබන තීරණ

- අරමුණු හා පරමාර්ථ තීරණය කිරීම
- අරමුණු හා පරමාර්ථ ඉෂේධ කර ගැනීම සඳහා අවශ්‍ය වන සම්පත් පිළිබඳ තීරණය කිරීම
- පවතින සම්පත් උපයෝගී කර ගනිමින් අරමුණු හා පරමාර්ථ ඉෂේධ කර ගැනීම සඳහා කළ යුතු මෙහෙයුම් කටයුතු පිළිබඳ ව තීරණය කිරීම හා ව්‍යුහගත කිරීම

● සැලසුම්කරණ ක්‍රියාවලිය

සැලසුම්කරණය පියවර 9කින් යුත්ත ක්‍රියාවලියකි. එම පියවර නම්,

- අරමුණු හා පරමාර්ථ ස්ථාපන කිරීම

- ඉලක්ක සේවාපිත කිරීම
- පරමාර්ථ හා උපායමාර්ග හඳුනා ගැනීම
- ආයතනික පරිසරය විගුහ කර හඳුනා ගැනීම
- පවතින සම්පත් පිළිබඳ විශ්ලේෂණය
- ව්‍යාපාරික අවස්ථා හා තරේතන හඳුනා ගැනීම
- උපතුම හා උපායමාර්ග තීරණය කිරීම
- උපතුම හා උපාය මාර්ග ව්‍යුහගත කිරීම
- සාර්ථක හෝ අසාර්ථක බව සඳහා නිර්ණායක නිගමනය කිරීම

පියවර 1 අරමුණු හා පරමාර්ථ සේවාපිත කිරීම

ඉලක්ක සේවාපිත කිරීම

පියවර 2

පියවර 3 පරමාර්ථ හා උපායමාර්ග හඳුනා ගැනීම

ආයතනික පරිසරය විගුහ කර හඳුනා ගැනීම

පියවර 4

පියවර 5 පවතින සම්පත් පිළිබඳ විශ්ලේෂණය

ව්‍යාපාරික අවස්ථා හා තරේතන හඳුනා ගැනීම

පියවර 6

පියවර 7 උපතුම හා උපායමාර්ග තීරණය කිරීම

උපතුම හා උපාය මාර්ග ව්‍යුහගත කිරීම


පියවර 8

පියවර 9 සාර්ථක හෝ අසාර්ථක බව සඳහා නිර්ණායක නිගමනය කිරීම

ඉලක්ක ස්ථාපිත කිරීම

සැලසුම්කරණ ක්‍රියාවලියේ පළමු පියවර ඉලක්ක ස්ථාපිත කිරීම වෙයි. මේ සඳහා පහත සඳහන් අවශ්‍යතා ඉටු කර ගැනීම අවශ්‍ය වේ.

- දරුණනය (Vision)
- මෙහෙවර (Mission)
- ඉලක්ක (Aims)
- අරමුණු (Objectives)
- ප්‍රතිපත්ති (Policies)
- උපායමාර්ග (Strategies)
- ක්‍රියාමාර්ග (Procedures)
- නීතිමිති (Rules)



● සැලසුම්කරණයේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

සාර්ථක සැලසුම්කරණයක් සඳහා අනුගමනය කළ යුතු වැදගත් මූලධර්ම කිහිපයකි. එනම්,

- (i) සැලසුම්කරණය ආයතනයේ පරමාර්ථ මත පදනම් වුවක් විය යුතු ය.

- (ii) සැලසුම්කරණය නිසා ආයතනයේ කාර්යක්ෂමතාව වැඩි විය යුතු ය.
- (iii) සැලසුම්කරණය මගින් සකසන සැකසුම ආයතනය තුළ ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ හැකි විය යුතු ය.
- (iv) සැලසුම්කරණය නිශ්චිත කාල රාමුවකට අදාළ විය යුතු ය.
- (v) සැලසුම්කරණය සඳහා සියලු මට්ටම්වල කළමනාකරුවන් සහභාගී විය යුතු ය.
- (vi) සැලසුම තමු විය යුතු ය.
- (vii) සැලසුම සරල හා පැහැදිලි විය යුතු ය.
- (viii) සැලසුම්කරණය සාර්ථක වීම සඳහා සියලු සේවකයන් කැප වී වැඩි කළ යුතු ය.

● ආයතනික සැලසුම

ආයතනයක අරමුණු ඉටු කර ගැනීම සඳහා සකසන වැඩිසටහන ආයතනයේ සැලසුම වෙයි. සැලසුම්කරණය හා සැලසුම අතර ප්‍රාථමික වෙනසක් ඇත. එනම්, සැලසුම්කරණය ක්‍රියාවලියක් වන අතර එහි අවසාන එලය සැලසුම වෙයි.

● සැලසුම වර්ග

සැලසුමේ ස්වභාවය අනුව සැලසුම වර්ග කළ හැකි ය. එනම්,

උපාය මාර්ගික සැලසුම	- (Strategic Plans)
උපක්‍රමික සැලසුම	- (Tactical Plans)
අවස්ථානුකූල සැලසුම	- (Contingency Plans)

උපාය මාර්ගික සැලසුම (Strategic Plans)

උපාය මාර්ගික සැලසුම ආයතනයේ ඉහළ කළමනාකරුවන් විසින් සැකසයි. මෙවා දිගුකාලීන සැලසුම වන අතර, ආයතනයේ ඉලක්ක හා පරමාර්ථ ඉටු කර ගැනීමේ අරමුණීන් සැකසයි.

උපක්‍රමික සැලසුම (Tactical Plans)

මෙම සැලසුම ආයතනයේ මධ්‍ය කළමනාකරුවන් විසින් සැකසයි. මෙවා මධ්‍ය කාලීන හෝ කෙටි කාලීන සැලසුම වන අතර, ආයතනයේ නිෂ්පාදනය, අලෙවිකරණය වැනි විශේෂ කරුණු ඉටු කර ගැනීමේ අරමුණීන් සකසනු ලැබයි.

අවස්ථානුකූල සැලසුම (Contingency Plans)

අවස්ථානුකූල සැලසුම ආයතනයේ ඉහළ හා මධ්‍ය කළමනාකරුවන් විසින් විශේෂ අවස්ථා හා ගැටුපුකාරී අවස්ථාවල දී සැකසයි.

ව්‍යාපාරයක සාර්ථක්වයට ප්‍රශ්න සැලැස්මක් තිබීම අනිවාර්ය යි. සැලැස්මක් නැති විට සියලු කාර්යයන් අසාර්ථක වෙයි. මේ නිසා හොඳ ප්‍රතිඵලයක් ද අත් කර ගත නොහැකි වි යයි. එබැවින් 'සැලසුම කිරීමට අසමත් වීම යනු අසාර්ථකත්වය සැලසුම කිරීම' ලෙස ප්‍රකාශ කළ හැකි ය.

1.4.2 සංවිධානය කිරීම (Organizing)

සංවිධානය කිරීම යනු ආයතනයක ඉලක්ක කාර්යක්ෂම හා සජ්ලදායී ලෙස ඉටු කර ගැනීම සඳහා සේවකයන්, සම්පත්, කාර්යයන් හා වගකීම් අතර විධිමත් සම්බන්ධිකරණයක් ඇති කරමින් සම්බන්ධතාවක් ගොඩනැගීම යි.

සරල ව සඳහන් කළ හොත් 'කවුරු කුමක් කරන්නේ ද?' යන්න පිළිබඳ ව සොයා බැලීමකි. සංවිධානකරණයේ පළමු පියවර ලෙස රැකියා හඳුනා ගැනීම, රැකියා නිර්මාණය සහ ගුම් විභජනය පිළිබඳ සලකා බැලෙයි. සිදු කළ යුතු කාර්යයන් හඳුනා ගැනීම සහ ඒවා නිශ්චිත රාමුවකට ගොනු කිරීම රැකියා හඳුනා ගැනීම ලෙස සැලකිය හැකි ය. එසේ ම ඉටු කළ යුතු යුතු කම් හා වගකීම් හඳුනා ගැනීම රැකියා නිර්මාණය ලෙසත් හඳුනාගත හැකි ය.


ගුම් විභජනය යනු ව්‍යාපාරයක වැඩි බෙදා ගෙන කටයුතු කිරීම වන අතර, ඒ ඒ සේවකයන්ට පහසුවෙන් කළ හැකි කාර්යයන් බෙදා දී දිගට ම කිරීමට සැලැස්වීම යි. මේ නිසා එම සේවකයා එම කාර්යය පිළිබඳ ව විශේෂ ප්‍රාගුණ්‍යයක් හිමි කර ගනියි.

සංවිධානකරණයේ මේලු පියවර ලෙස දෙපාර්තමේන්තුකරණය හඳුනා ගත හැකි ය. ආයතනයක කටයුතු විවිධ අංශවලට බෙදා ඒවායේ ඇති පොදු ලක්ෂණ අනුව කාර්යයන් හෝ රැකියා වරිග කිරීම දෙපාර්තමේන්තුකරණය ලෙස හඳුනා ගත හැකි ය.

සංවිධාන ව්‍යුහය ඇති කිරීම මගින් ආයතනයේ තිබෙන විවිධ අංශ හා තනතුරු අතර අන්තර් සම්බන්ධතාවක් ඇති කර වගකීම් හා බලතල බෙදා දෙන ආකාරය පැහැදිලි කළ හැකි ය. ඕනෑම ව්‍යාපාරයක හොඳ සංවිධාන ව්‍යුහයක් තිබීම වැළැත් වෙයි.

ව්‍යාපාරයක් සඳහා ප්‍රාස්ථාන සංවිධාන ව්‍යුහයක් සැකසීමේ දී ව්‍යාපාර කටයුත්තේ ස්වභාවය, අරමුණු හා ඉලක්ක, ව්‍යාපාරයේ විශාලත්වය, අයිතියේ ස්වභාවය, වත්කම් හා මූල්‍ය තත්ත්වය, ව්‍යාපාරයට බලපාන අභ්‍යන්තර හා බාහිර පරිසරය කළමනාකරණය හා ව්‍යාවසායකයාගේ නායකත්ව ගොලිය, දක්ෂතා වැනි කරුණු පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය.

සංවිධාන ව්‍යුහයක් සැකසීමෙන් පසු සංවිධාන සටහනකින් ව්‍යාපාරයේ පාලන අවකාශය, ඒකියභාවය, විධාන ලබාදීමේ දාමය, පාලන දුරාවලිය, බලතල හා වගකීම් ප්‍රමාණයන් හා ඒවා පැවරී ඇති ප්‍රදේශයන් මෙන් ම තීරණ ගැනීමේ මධ්‍යගත බව හෝ විමධ්‍යගත බව, තනතුරු, බලතල, වගකීම් හා තොරතුරු බෙදී යන අයුරු නිරැපණය කළ හැකි ය.



රුපය 1.12 - සංවිධාන ව්‍යුහය සඳහා උදාහරණයක්

සම්පත් බෙදා හැරීම සංවිධාන ක්‍රියාවලියේ වැදගත් කාර්යයක් වෙයි. කාර්යයන් ඉටු කිරීම සඳහා අවශ්‍ය මානව, හොතික, මූල්‍ය සම්පත් සැපයීම හා අදාළ තොරතුරු නිවැරදි ලෙස නිවැරදි වෙළාවට ලබාදීම ව්‍යාපාරවල සහ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය කාර්යයක් වෙයි.

සමායෝජනය, මෙම ක්‍රියාවලියේ දී වැදගත් වන තවත් කාර්යයක් වෙයි. ආයතනයේ සියලු කටයුතු හා සම්පත් එම ආයතනයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා යොමු කරමින් සියලු කාර්යයන් මනාව සමායෝජනය කිරීම අවශ්‍ය වෙයි.

රැකියා විස්තරය, රැකියා පිරිවිතර හා කාර්යය ඉටු කිරීමට අවශ්‍ය පරිදි නීති රිති හා ක්‍රියාපටිපාටි සකස් කිරීම ද වැදගත් වෙයි. මෙහි දී කුමක්, කෙසේ, කවුරුන් විසින්, කවර අවස්ථාවේ කළ යුතු ද යන ගැටුලු පිළිබඳ ව සලකා බැඳීම මගින් ප්‍රමිතින් සකස් කිරීම මගින් සංවිධානකරණය පහසුවෙන් කළ හැකි ය.

1.4.3 මෙහෙයුම් (Leading)

මෙහෙයුම් ලෙස අදහස් කරනුයේ ආයතනයක අරමුණු ලගා කර ගැනීම සඳහා ආයතනයේ මානව සම්පත් හා අනෙකුත් සම්පත් කෙරෙහි මගපෙන්වීම හා පෙළමුවීමයි. ආයතනයක හොඳ සැලසුමක් හා සංවිධානයක් තිබුණු ද ගක්තිමත් මෙහෙයුම්කින් තොර ව අරමුණු ලගා කර ගත නොහැකි ය.

සාර්ථක මෙහෙයුමක් සඳහා,

- (i) නායකත්වය (Leadership)
- (ii) සන්නිවේදනය සහ (Communication)
- (iii) අභිජ්‍යතාවය (Motivation) යන කරුණු වැදගත් වෙයි.

ආයතනයක සාර්ථකත්වයට කළමනාකරණය වැදගත් වන්නේ යම් සේ ද, කළමනාකරුවන් නායකයන් වීම ද ඒ හා සමාන ව වැදගත් වෙයි. ආයතනයකට කුමන සම්පත් තිබුණ ද නායකත්වයක් නැතිවිට එම ආයතනය අසාර්ථක වෙයි.

සන්නිවේදනය යනු එක් පාර්ශ්වයක සිට තවත් පාර්ශ්වයකට තොරතුරු සහ පණිවිඩ ලබා දීමත් ඒවා මැනවින් තේරුම් ගෙන රට ප්‍රතිචාර දැක්වීමත් යන ද්විමාර්ගික ක්‍රියාවලියක් වෙයි. කළමනාකරණයේ ද සන්නිවේදනය තරම් වැදගත් කාර්යයක් නැත. කළමනාකරුවන්ගේ සියලු කාර්යයන්වල සාර්ථකත්වය තීරණය වන්නේ සන්නිවේදනයේ එලදායීතාව මත සි. මෙහි දී කළමනාකරුවන් විසින් වාචික හා ලිඛිත සන්නිවේදනය සූදුසු පරිදි උපයෝගී කර ගත යුතු ය.

අහිප්‍රේරණය යනු සේවකයාගේ හැකියාව උපරිමයෙන් ව්‍යාපාරයට ලබා ගැනීම සඳහා සේවකයන් උනානුෂ්‍යවෙන්, උද්යෝගයෙන් හා තාප්තියෙන් වැඩ කිරීමට සැලැස්වීම සි. නැත හොත් සේවකයන් සිය කැමැත්තෙන් වැඩ කිරීමට පෙළඳවීම සි. මෙහි දී නිශ්චිත ලෙක්ක ලාභ කර ගැනීමට සේවකයන් පෙළඳවීම සිදු කරයි. මේ අනුව අහිප්‍රේරණය යනු,

- අභ්‍යන්තර හැඟීම් පිළිබඳ සංකල්පයකි.
- මණාධ්‍යාත්මක ක්‍රියාවලියකි.
- සේවකයාගේ අවශ්‍යතා තාප්තිමත් කිරීම හා සම්බන්ධ කාර්යයකි.

සේවකයන් අහිප්‍රේරණය කළ හැකි ක්‍රම හෙවත් අහිප්‍රේරක ලෙස මූල්‍ය ක්‍රම වන වැටුප්, ප්‍රසාද දීමනා, ලාභ කොටස්, කොටස් හිමිකාරීත්වය සහ අමතර දීමනා ලබාදීමෙන් සේවකයන් අහිප්‍රේරණය කළ හැකි ය. එසේ ම මූල්‍ය තොවන ක්‍රම වන ප්‍රහුණුව හා සංවර්ධනය, උසස් වීම්, රැකියා සූරක්ෂිත බව, සූබසාධන පහසුකම්, සේවක අදහස් විමසීම, යෝගා ආයතනික පරිසරය, සේවකයන්ගේ කටයුතු අගය කිරීම වැනි කටයුතු මගින් ද කළ හැකි ය.

1.4.4 පාලනය (Controlling)

ව්‍යාපාරයක පරමාර්ථ ඉටු කර ගැනීමට සකස් කරන ලද සැලසුම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න පරීක්ෂා කර, වෙනස්කම් ඇත් නම් ඒවා හඳුනා ගෙන නිවැරදි කිරීම සඳහා සූදුසු ක්‍රියාමාර්ග ගෙන කටයුතු කිරීම පාලනය ලෙස හැදින්වේයි.

මනා ලෙස සැලසුම් කරන ලද, සංවිධානය කරන ලද හා සාර්ථක ව ඉදිරියට යැමු සඳහා මෙහෙය වන ලද ඕනෑම ම කාර්යයක් ව්‍යවද ප්‍රමාණවත් සහ ස්ථාලදායක කාර්යය පාලන පද්ධතියකින් තොර ව සාර්ථක නො වෙයි.

සාර්ථක පාලන ක්‍රියාවලියක් සඳහා පහත පියවර සපුරාලිය යුතු සි.

- (i) ප්‍රමිති ස්ථාපනය කිරීම හා නිර්ණායක තීරණය කිරීම
- (ii) කාර්යය සාධනය මැනීම
- (iii) ප්‍රමිති හා කාර්ය සාධනය සංසන්දනය කිරීම සහ වෙනස්කම් මැනීම
- (iv) පිළියම් යෙදීම

ප්‍රමිති ස්ථාපනය කිරීම හා නිර්ණායක තීරණය කිරීම

ප්‍රමිති ස්ථාපනය කිරීම හා නිර්ණායක තීරණය කිරීම ආයතනයක අරමුණු අනුව වෙනස් වෙයි.

උදා: අලෙවිය 20%කින් වැඩි කිරීම, ලාභය 10%කින් වැඩි කිරීම

කාර්ය සාධනය මැතිශීලි

මේ සඳහා සුදුසු නිර්ණායක සකසා ගත් පසු කාර්ය සාධනය මැතිශීලි නොකළවා සිදු වන කාර්යකි.

ප්‍රමිති හා කාර්ය සාධනය සංසන්දනය කිරීම හා වෙනස්කම් මැතිශීලි

කාර්යය සාධනය මැතිශීලෙන් පසු ව එය කොපමෙන් දුරකට ස්ථාපිත ප්‍රමිතින්ගෙන් ඉවතට විවෘත වී ඇත්ද? යන්න සෞයා බැලිය යුතු ය. මෙසේ විවෘත වී ඇත්තේ කුමක් නිසා ද යන්න සෞයා බැලිය යුතු ය.

පිළියම් යෙදීම

නිවැරදි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රථම විවෘතයට හේතු වූ කරුණු අධ්‍යයනය කළ යුතු ය. මෙම වෙනස සිදු වීමට හේතු වශයෙන් සැලසුම් දේප, ප්‍රමිතින්ගේ පවතින අඩු පාඩු, ක්‍රියාත්මක කිරීමේ දී සිදු වී ඇති අඩු පාඩු, පාලනයේ දී සිදු වන අඩු පාඩු හෝ ඇගයීමේ කාර්යයයේ සිදු වූ අඩු පාඩු වශයෙන් විවිධාකාර විය හැකි ය. ඒ හේතුවෙන් අඩු පාඩුව නිවැරදිව හඳුනාගෙන පිළියම් යෙදීය යුතු ය.



අන්තර්ගතය

- (1) වාණිජ ව්‍යාපාරයක් තුළ ව්‍යවසායකත්වයේ සහ කළමනාකාරීත්වයේ භුමිකාවන් අතර වෙනස පැහැදිලි කරන්න.
- (2) ඔබ ප්‍රදේශයේ සාර්ථක ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ව්‍යවසායකයුගේ සාර්ථකත්වයට හේතුපාදක වූ සාධක සෞයාගෙන විවේචනාත්මක ව සාකච්ඡාවට භාජනය කරන්න.

2.1 ➤ ව්‍යාපාර

මිනිසා සැම විට ම උත්සාහ කරනුයේ යහපත් හා සැපවත් ජ්‍යෙන තත්ත්වයක් පවත්වා ගැනීමට වන අතර, හෙතෙම ඒ සඳහා විවිධාකාරයෙන් කටයුතු කරයි. මිනිසා මෙයින් අපේක්ෂා කරනුයේ ජ්‍යෙනයට සමෘද්ධියක් ලබා ගැනීමට උත්සාහ දැරීම සි. මෙහි දී ඔහු සැම විට ම සිය අවශ්‍යතා (Needs) හා ව්‍යවමනා (Wants) සපුරා ගැනීමට කටයුතු කරයි.

මිනිසාගේ ජ්‍යෙන පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික සාධක වන ආහාර, ජලය, ඇදුම් පැලුදුම්, නිවාස හා වාසස්ථාන, ආරක්ෂාව වැනි දේ අවශ්‍යතා (Needs) ලෙස සැලකිය හැකි ය. මෙම අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරන ආකාරය මත ව්‍යවමනාවන් (Wants) ඇති වෙයි. මිනිස් ව්‍යවමනාවන් විවිධ වන අතර එය කාලය, ප්‍රදේශය, සංස්කෘතිය, ආදායම් තත්ත්වය, සමාජය තත්ත්වයන් හා පුද්ගල ආකල්ප වැනි විවිධ කරුණු මත පදනම් වෙයි. මිනිස් අවශ්‍යතා හා ව්‍යවමනා අතර වෙනස තබුරටත් පහත උදාහරණයෙන් පැහැදිලි කළ හැකි ය.

පුද්ගලයෙකුට පිපාසය ඇති වූ විට එය සංසිදුවා ගැනීම අවශ්‍යතාවකි. එම අවශ්‍යතාව සඳහා ඔහු හෝ ඇය ජලය හෝ වෙනත් සුදුසු පානයක් ලබා ගත යුතු ය. ජලය (හෝ වෙනත් පානයක්) ලබාගෙන පිපාසය සංසිදුවා ගැනීම නිසා අවශ්‍යතාව ඉෂේධ වීම සිදු වෙයි. එහෙත් මේ පුද්ගලයාට සිය පිපාසය සංසිදුවා ගැනීම සඳහා ලිං ජලය වෙනුවට බේතල් ජලය හෝ සිසිල් බීම, පලනුරු බීම වැනි පාන (ද්‍රව්‍ය) වර්ගයක් තෝරාගැනීම ව්‍යවමනාව ලෙස හඳුනා ගත හැකි ය. මේ අනුව පිපාසය සංසිදුවා ගැනීම සඳහා ජලය (හෝ වෙනත් පානයක්) ලබා ගැනීම “අවශ්‍යතාවක්” වන අතර ඒ සඳහා විශේෂ පානයක් (බේතල් ජලය, සිසිල් බීම, පලනුරු බීම) ලබා ගැනීම “ව්‍යවමනා” ලෙස හැඳින්වේ.

මිනිසාට ව්‍යවමනා විකාල ප්‍රමාණයක් ඇත. එසේ ම එම ව්‍යවමනා අතර වඩා යෝගා විකල්පය තෝරා ගැනේ. ඉහත උදාහරණය අනුව පිපාසය සංසිදුවා ගැනීමේ ව්‍යවමනාව ඉෂේධ කර ගැනීම සඳහා අවශ්‍ය පානය තෝරා ගැනීමේ දී එම පුද්ගලයා සතු කැමැත්ත, ආදායම වැනි මෙයට පෙර විස්තර කර ඇති විවිධ කරුණු එකක් හෝ කිහිපයක් බලපායි. මේ අනුව අවශ්‍යතා හා ව්‍යවමනා ඉටු කර ගැනීම සඳහා හාන්ච් හෝ සේවා පාරිභෝගිකය කෙරේයි.

මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා හාන්ච් හා සේවා නිෂ්පාදනය කළ යුතු ය. හිග සම්පත්වලින් හාන්ච් හා සේවා නිෂ්පාදනයේ දී පිරිවැයයක් දැරීමට සිදු වෙයි. පිරිවැයක් දරමින් හාන්ච් හා සේවා නිපදවීම නිෂ්පාදන ක්‍රියාවලිය ලෙස හැඳින්වෙයි. නිෂ්පාදන ක්‍රියාවලියෙහි යෙදෙන්නා නිෂ්පාදකය (Producer) වන අතර, නිෂ්පාදන ක්‍රියාවලියෙන් නිපදවන නිපැයුම නිෂ්පාදනය (Product) වෙයි.

සිල්ලර අලවිසල්, හෝටල්, රෙඛිපිලි අලවිසල්, ගොඩනැගිලි ද්‍රව්‍ය අලවිසල් යන ආදිය හාන්ච් ආස්‍රිත ව්‍යාපාර ලෙස හැඳින්වීය හැකි ය. එමෙන් ම ගුවන් විදුලි ආයතන, බැංකු, රසක්ෂණ සහ දුරකථන වැනි සේවා ද ව්‍යාපාර සඳහා උදාහරණ වෙයි. මේ අනුව හාන්ච් හා/හෝ සේවා සපයන ව්‍යාපාර සමාජයේ වැදගත් ආයතන වෙයි. ව්‍යාපාර ආයතන සමාජයට වැදගත් වන්නේ සමාජයේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා, අවශ්‍ය හාන්ච් හා සේවා

නිපදවීම, සැපයීම හා බෙදාහැරීම නිසා සි. එසේ ම ව්‍යාපාර ආයතන නව තොරතුරු සහ අදහස් ලබාදීම ද සිදු කරයි. ව්‍යාපාර සමාජයට වැදගත් වන්නේ ඒ මගින් රකියා අවස්ථා සම්පාදනය කිරීම හේතුවෙනි. මේ අනුව ව්‍යාපාරවලින් තොර ආර්ථික වර්ධනයක් හා සංවර්ධනයක් මෙන් ම රටක හෝ සමාජයක පැවැත්මක් නැති තරම් ය.

සමාජයට අවශ්‍ය හා ගේවා සැපයීම සඳහා ක්‍රියාත්මක වන සාමූහික සංවිධානාත්මක ප්‍රයෝගක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාර බිජි වෙයි. පාරිභෝගිකයාගේ අවශ්‍යතා (Need) හා ව්‍යවමනා (Wants) තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාරික අපේක්ෂා ඇති වන අතර, ඒ අනුව ව්‍යාපාර බිජි වෙයි.

2.1.1 ව්‍යාපාර බිජි වීමට පැවතිය යුතු තත්ත්ව

ව්‍යාපාර බිජි එම සඳහා අවම ලෙස පහත තත්ත්ව නිසි පිරිදි පැවතිය යුතු බව විවිධ පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.

නිෂ්පාදන සඳහා වෙළඳපොල

මෙහි දී කාර්මික හෝ කෘෂිකාර්මික නිෂ්පාදන සාධාරණ මිලකට, නියමිත වෙළාවට, සුදුසු ස්ථානයක දී පහසුවෙන් අලෙවි කර ගැනීමේ හැකියාව තිබිය යුතු සි.

ණය

නිෂ්පාදන ව්‍යාපාරය ව්‍යාපාරික මට්ටමීන් පුළුල් කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා අඩු පොලී සහිතව ඣය ලබා ගැනීමේ පහසුකම තිබිය යුතු සි.

යෙදුවුම් කාර්යක්ෂම ලෙස බෙදා හැරීම

කාර්මික යෙදුවුම් සහ පොහොර, රසායනික ද්‍රව්‍ය වැනි අනෙකුත් යෙදුවුම් ග්‍රාමීය ප්‍රදේශ හෝ කෘෂිකාර්මික ක්ෂේත්‍ර දක්වා පුළුල් ලෙස බෙදාහැරීම

පර්යේෂණ

ව්‍යාපාරිකයන් මූහුණ දෙන තාක්ෂණික ගැටලු සඳහා පර්යේෂණ සිදු කර පායෝගික විසඳුම් සෙවීම වැදගත් වෙයි. මේ සඳහා නොකඩවා සිදු කරන පර්යේෂණ වැදගත් වෙයි.

ව්‍යාප්තිය, අධ්‍යාපනය හා ප්‍රහුණුව

ව්‍යවසායකයන් මූහුණ දෙන ක්ෂේත්‍ර ගැටලු පිළිබඳ තොරතුරු කාර්යක්ෂම ලෙස පර්යේෂණ ආයතනවලට රැගෙන යැමත් විසඳුම් නැවත ව්‍යාපාරිකයන්ට ලබාදීම සඳහාත් කාර්යක්ෂම ව්‍යාප්ති හා කාර්මික අධ්‍යාපන සේවයක් තිබීම වැදගත් වෙයි. එසේම නව තාක්ෂණයන් හාවිතයට ගැනීම සඳහා ව්‍යවසායකයන් ප්‍රහුණු කිරීම හා අධ්‍යාපනය ලබා දීම වැදගත් වෙයි.

ප්‍රතිපත්ති හා වැඩසටහන්

ව්‍යාපාර දියුණු කිරීම සහ ආර්ථිකය සංවර්ධනය සඳහා ස්ථීරසාර ප්‍රතිපත්තියක් තිබේ හා එය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රශ්නයේ වැඩසටහන් සැලසුම් කිරීම වැදගත් වෙයි.

යටිතල පහසුකම්


ව්‍යවසායකත්වය දියුණු වීම සඳහා යටිතල පහසුකම් තිබේ වැදගත් වෙයි. මෙහි දී පහත දැක්වෙන දැනු වැදගත් වේ.

- මාරුග පහසුකම්
- ප්‍රවාහන පහසුකම්
- ගබඩා පහසුකම්
- විදුලි, දුරකථන හා රක්ෂණ සේවා
- වාරි මාරුග හා ජල පහසුකම්

ව්‍යාපාර දියුණු වීම නිසා නිෂ්පාදන ක්‍රියාවලිය එලදායක හා කාර්යක්ෂම වන අතර, යෙදවුම් හා නිෂ්පාදන බෙදාහැරීම හා අලේවිකරණය කාර්යක්ෂම වෙයි. මේ නිසා ම කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදනවලට වටිනාකමක් ලැබෙන අතර, පාරිභෝගිකයාගේ අවශ්‍යතා හා ව්‍යවමනා ඉටු වේ, පාරිභෝගික තාක්ෂණික ඉහළ යයි.

2.1.2 ව්‍යාපාර වර්ගීකරණය

ව්‍යාපාර වර්ගීකරණය එහි ප්‍රමාණය, අරමුණ, කාර්යය සහ අයිතිය වැනි විවිධ නිර්ණායක අනුව සිදු කළ හැකි ය.



රුපය 2.1 - ව්‍යාපාර වර්ගීකරණය

● ව්‍යාපාරයක ප්‍රමාණය අනුව ව්‍යාපාර වර්ගීකරණය

ව්‍යාපාර වර්ගීකරණය එහි ප්‍රමාණය අනුව පහත දැක්වෙන ලේස් සිදු කළ හැකි ය.

- (1) ක්‍රුඩ ව්‍යාපාර
- (2) සුළු පරිමාණ ව්‍යාපාර
- (3) මධ්‍ය පරිමාණ ව්‍යාපාර
- (4) මහා පරිමාණ ව්‍යාපාර

ක්‍රුඩ පරිමාණ ව්‍යාපාරවල ලක්ෂණ

නිෂ්පාදන බෙදාහැරීම හා අලෙවිය කුඩා ප්‍රමාණයෙන් සිදු කරනු ලැබේ. කාර්ය බොහෝ විට අවිධිමත් ය. සේවකයන් සංඛ්‍යාව 10ට අඩු ය.



රූපය 2.2 - ක්‍රුඩ පරිමාණ ව්‍යාපාර

සුළු පරිමාණ ව්‍යාපාර

සේවකයන් සංඛ්‍යාව 11 සිට 50 දක්වා ඇති ව්‍යාපාර සුළු පරිමාණ ව්‍යාපාර ලේස් සාමාන්‍යයෙන් හැඳින්වේ. මෙහි කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් ය.



රූපය 2.3 - සුළු පරිමාණ ව්‍යාපාර

මධ්‍ය පරිමාණ ව්‍යාපාර

සේවකයන් සංඛ්‍යාව 50 සිට 300 දක්වා ඇති ව්‍යාපාර මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ. මෙහි කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් ය.

මහා පරිමාණ ව්‍යාපාර

ජාතික හා ජාත්‍යන්තර තත්ත්වයේ ව්‍යාපාර වේ. සේවකයන් සංඛ්‍යාව 100ට වැඩි වෙයි. කළමනාකරණ ක්‍රියාවලිය ඉතා විධිමත් වේ. ඉහළ තාක්ෂණ යොදා ගෙන නිෂ්පාදනය සහ සේවා ලබාදීම සිදු කරනු ලැබේ.



රුපය 2.4 - මහා පරිමාණ ව්‍යාපාර

● ව්‍යාපාරයක අරමුණ සහ කාර්යය අනුව ව්‍යාපාර වර්ගීකරණය

අරමුණ අනුව ව්‍යාපාර වර්ගීකරණයේ දී ලාභ ලබන හෝ ලාභ නොලබන හාන්චි හෝ සේවා සපයන ව්‍යාපාර ලෙස වර්ගීකරණය සිදු කළ හැකි ය.

ව්‍යාපාර කාර්යය අනුව වර්ගීකරණයේ දී නිෂ්පාදනයේ යෙදෙන, සේවා සපයන, බෙදුහරින, අලෙවිකරණයේ යෙදෙන, සැකසුම්කරණයේ යෙදෙන යනා දී ලෙස වර්ගීකරණය සිදු කළ හැකි ය.

● ව්‍යාපාරයක අයිතිය අනුව ව්‍යාපාර වර්ගීකරණය

ව්‍යාපාර වර්ගීකරණය එහි අයිතිය අනුව පොද්ගලික ව්‍යාපාර, පොදු ව්‍යාපාර සහ රාජ්‍ය ව්‍යාපාර ලෙස සිදු කළ හැකි ය.

2.1.3 ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල දක්නට ලැබෙන පොදු ලක්ෂණ

ශ්‍රී ලංකාව වැනි දියුණු වන ආර්ථිකයක් සහිත රටක කූලු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දක්නට ලැබෙන පොදු ලක්ෂණ ගණනාවක් ඇත. එවා සමහරක් පහත දැක්වේ.

- (1) ව්‍යාපාරවල අයිතිය හිමිකාරීත්වය හා කළමනාකරණය තති පුද්ගලයකු හෝ පවුලක් සතු ව පවතී.
- (2) මූල්‍ය දායකත්වය හා ආයෝජනය සාපේශී ව කුඩා ය.
- (3) ව්‍යාපාර බොහෝ විට ගුම් සූක්ෂම වෙයි.

- (4) ක්‍රේද්, සුල් භා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල රාජ්‍ය බඳු දායකත්වය ඉතා කුඩා හෝ බද්දෙන් නිදහස් ය.

2.1.4 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ව්‍යාපාර දැක්වන දායකත්වය

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෘෂිකර්මය දැක්වන දායකත්වය කුමයෙන් අඩු වී යන අතර, වර්තමාන ලෝක ආර්ථික සහ සමාජීය තත්ත්ව යටතේ ශ්‍රී ලංකාකිකයාගේ සම්ප්‍රදායික කෘෂිකර්මය මත පදනම් ව වර්ධනය වූ සමාජ සංස්කාතික හා ආර්ථික සාර්ථකයන්ගේ දිසු වෙනස්කම් සිදු වන අතර වර්තමාන ආර්ථික සන්දර්භය තුළ කරමාන්ත මෙන් ම සේවා සපයන ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ විශාල කාර්යභාරයක් ඉටු කරයි. මේ අනුව ව්‍යාපාරවල දායකත්වය පිළිබඳ ව ප්‍රධාන කරුණ කිහිපයක් පහත ඉදිරිපත් කර ඇතේ.

- (1) ජාතික නීත්පාදනයට දායක වීම
 - (2) ග්‍රාමීය හා නාගරික ජනතාවට රැකියා අවස්ථා සැපයීම මගින් ජ්‍වන තත්ත්වය උසස් කිරීමට දායක වීම
 - (3) රටක ආදායම් විෂමතාව ය අඩු කිරීමට දායක වීම
 - (4) ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම
 - (5) ප්‍රදේශීය පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට දායක වීම
 - (6) කාර්මික අංශයට අවශ්‍ය වන අමුදව්‍ය හා යෙදුම් සැපයීම මගින් මහා පරිමාණ ව්‍යාපාරවල පැවැත්ම තහවුරු කිරීම
 - (7) කෘෂිකර්මාන්තයේ පවතින අතිරික්ත හා අඩු එලදායක ගුමය, එලදායක ගුමයක් බවට අනුහුරු කිරීම
 - (8) ග්‍රාමීය ප්‍රදේශයන්හි පවතින භූමිය ජලය වැනි ස්වාභාවික සම්පත් එලදායක ලෙස නීත්පාදන ක්‍රියාවලියට එක් කර ගැනීම
 - (9) නාගරිකරණයට හා නාගරික ජනගහන තබදුවය අඩු කිරීමට දායක වීම
 - (10) ව්‍යවසායකත්ව සංවර්ධනයට දායක වීම
 - (11) අපනයනයන් මගින් විදේශ විනිමය ඉපයෝග කිරීම

2.1.5 ශ්‍රී ලංකාවේ සමහර ව්‍යාපාර දියණු නොවීමට හෝ

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටක ව්‍යාපාර දියුණු තොවීමට හේතු සාධක විගාල සංඛ්‍යාවක් බලපායි. එවා පහත දැක්වෙන ලේස් සරල ව විශාල හැකි ය,

- (1) එලදායිතාව අඩු වීම

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා කාර්මික අංශය සලකා බැලීමේදී රටේ ගුම හා ප්‍රාග්ධන එලදායීතාව ඉතා පහළ මට්ටමක පවතී. මෙලෙස ගුමයේ හා ප්‍රාග්ධනයේ එලදායීතාව අඩු වීම නිසා ව්‍යවසායකයේ වැඩි ආයෝජනයක් සිදු කර ව්‍යවසාය දියුණු කිරීමට උත්සාහ නොදරති.

අඩු එලදායිකාව සඳහා බලපා ඇත්තේ හුමිය කුඩා වීම, වැඩි දියුණු කළ රෝපන ද්‍රව්‍ය හිගය, කාර්මික යෙදුවුම් හිගකම හා ඒවායේ ගුණාත්මකභාවය අඩු වීම, තාක්ෂණය හිග කම, පරෝශණ, අධ්‍යාපනික හා ව්‍යාපෘති සේවයේ උරවුලතා වැනි හේතු ය.

(2) අඩු පරිමාණීය අවාසි

හුමිය කුඩා වීම නිසා හෝ ව්‍යාපාරය කුඩා වීම නිසා අඩු පරිමාණීය අවාසි හේතුවෙන් එලදායීතාව පහත මට්ටමක පවතී.

(3) පසුගාමී තාක්ෂණය

ගෝලීය වශයෙන් සැලකු විට අධික වේගයකින් තාක්ෂණය දියුණු වන අතර, රීට සාපේක්ෂ ව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල භාවිත වන තාක්ෂණයේ ඇති දියුණුව ඉතා පසුගාමී මට්ටමක පවතී. මේ නිසා විශාල වශයෙන් දියුණු වන තොරතුරු තාක්ෂණය, ජාන තාක්ෂණය හා නැනේ තාක්ෂණය මගින් දේශීය ව්‍යාපාරවල ප්‍රගමනයට දායකත්වය ලබා ගැනීමට විධීමත් වැඩිහිටිවෙළක අවශ්‍යතාව පවතී.

(4) ප්‍රාග්ධනය හිග වීම

කාමිකාර්මික හා කාර්මික අංශයේ ව්‍යාපාර බිජි වීමේ ප්‍රධාන බාධකයක් වී ඇත්තේ ආයෝජන ප්‍රාග්ධනය හිග වීම සි. සූඩ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායික ප්‍රජාවට ඉහළ ආදායමක් හිමි නොවීම නිසා ඉතිරි කිරීම් අඩු වීමත්, ගය ලබාගැනීමේ පහසුකම් අඩු වීමත් නිසාත් ප්‍රාග්ධනය ප්‍රධාන සීමාකාරී සාධකයක් වී ඇත. විශේෂයෙන් ම ගය දෙන ආයතන හා බැංකු මගින් ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට, නිසි වේලාවට සහ අඩු පොලියට ගය ලබාදීමට මැලිකමක් දක්වයි.

(5) ගුණාත්මකභාවය අඩු වීම හා වෙළෙදපොල අරමුණු කර නොගත් නිෂ්පාදන ක්‍රියාවලිය

ව්‍යාපාර පවත්වා ගැනීමේ දී සැම විට ම පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනා පිළිබඳ ව අවධාරණය කළ යුතු සි. පාරිභෝගිකයා අරමුණු කර ගත් නිෂ්පාදනයන්හි යෙදීමට සහ කාර්යක්ෂම අලෙවිකරණය හා ඉහළ ගුණාත්මකභාවයකින් යුතු නිෂ්පාදන වෙළෙදපොලට යොමු කිරීමට අපොහොසත් වීම ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රබල ගැටුවකි. දුර්වල නිෂ්පාදන රටාව, දේශගුණික බලපෑම, රෝග, ප්‍රාග්ධනය හානි, අඩු තාක්ෂණය හා ආකල්ප දුර්වල වීම නිසා ගුණාත්මකභාවය හා වෙළෙදපොල අරමුණු කරගත් නිෂ්පාදනයක යෙදීමේ නොහැකියාව පෙන්නුම් කරනු ලැබේ.

(6) නිෂ්පාදන සඳහා වන අඩු මිල, මිල උච්චාවචනය හා විදේශීය හාන්ච් ආයතනය

ශ්‍රී ලංකාව මෙන් ම බොහෝ සංවර්ධනය වන රටවල ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටුවක් වන්නේ දේශීය වශයෙන් නිපදවන ආහාර ඇතුළු කාමිකාර්මික හාන්ච් හා කාර්මික හාන්ච්වලට ආදේශක වශයෙන් හාවිත කළ හැකි අඩු මිල හාන්ච් විදේශීය රටවලින් ආනයනය කිරීම සි. ලෝක ආර්ථිකයේ හැසිරීම, විවෘත ආර්ථික තත්ත්වය හා WTO, ISFTA වැනි නොයෙකත් වෙළඳ ගිවිසුම් කරණ කොටගෙන විදේශීය කාමිකාර්මික හා කාර්මික හාන්ච් දේශීය වෙළෙදපොලට අඩු මිලකට ලැබෙන අතර මෙම මිල හා තරගකාරී ලෙස දේශීය ව්‍යවසායකයාට හාන්ච් නිෂ්පාදනය කළ නොහැකි ය.

(7) නිෂ්පාදන පිරිවැය ඉහළ යැම

මෙලෙස විදේශීය නිෂ්පාදන ආනයන නිසා මිල පහළ හිය ද කාෂිකාර්මික හා කාර්මික නිෂ්පාදනවල අමුදව්‍ය හා යෙදුම් මිල ඉහළ යැම, ගැඩිම් ජලය යන යෙදුම්වල ආච්ච්‍රීක පිරිවැය ඉහළ යැම හා ගුම්ය, විදුලිබලය, ප්‍රවාහනය හා සන්නිවේදන අවශ්‍යතා සඳහා වන පිරිවැය ඉහළ යැම නිසා ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන පිරිවැය කුමයෙන් ඉහළ යයි. මේ තත්ත්වය නිෂ්පාදකයා හා ව්‍යාපාරිකයන් අධේර්යවත් කරයි. මේ නිසා රටක ව්‍යවසායකයන්ට හා ආර්ථික සංවර්ධනය කෙරෙහි අහිතකර බලපෑම් ඇති වෙයි.

(8) යටිතල පහසුකම්වල දුර්වලතා

නිෂ්පාදනයට වැදගත් වන භූමිය, ජලය හා වාරිමාර්ග, ණය සහනාධාර, වෙළෙඳපොල තොරතුරු, යෙදුම් බෙදාහැරීමේ කාර්යක්ෂම ජාල යනාදිය නැති වීමත් දේශගුණික හා කාලගුණික තොරතුරු හා අනෙක් තොරතුරු ලබාදීමේ කාර්යක්ෂම කුමවේදයක් නැති වීම මෙන් ම අලේවිකරණය කාර්යක්ෂම ලෙස සිදු කිරීමට වැදගත් වන මාර්ග, ප්‍රවාහනය, ගබඩා ඇසුරුම් පහසුකම්, දුරකථන, විදුලිය වැනි සේවා ප්‍රමාණවත් ලෙස නැති වීමත් හේතුවෙන් ව්‍යාපාර අප්සේකීත ලෙස දියුණු නො වේ.

(9) දේශගුණික වෙනස් වීම්

දේශගුණික හා කාලගුණික විපර්යාස වර්තමානයේ ප්‍රමුඛ පාරිසරික ගැටුවක් වන අතර, එය ගෝලිය වශයෙන් පිළිතුරු සේවිය යුතු අර්බුදයක් වී ඇතේ. ගෝලිය උෂ්ණත්වය ඉහළ යැම, වර්ෂා රටාවන් වෙනස් වීම, අනවශ්‍ය කාලයන්හි අධික වර්ෂාව, අධික තීව්‍යතාවකින් කෙටි කාලයක දී ඇදහැමෙන වර්ෂාව, දිගුකාලීන නියගයන්, සුළු සුළං හා කුණාටු, අකුණු සැර වැදිම්, පස සේද්‍යායැම් හා නායායැම්, ජලමාර්ග ගොඩ වීම හා ගංවතුර වැනි තත්ත්ව වර්තමානයේ ඉතා ප්‍රවාන ස්වභාවික උවදුරු වෙයි. මේ තත්ත්ව නිෂ්පාදන ක්‍රියාවලිය කෙරෙහි බලපාන අතර, ව්‍යවසායකයන්ට හා ආර්ථික සංවර්ධනය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි.

2.1.6 ශ්‍රී ලංකාවේ ව්‍යාපාර දියුණු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාව වැනි දියුණු වන රටක ව්‍යාපාර දියුණු නොවීමට හේතු සාධක විශාල සංඛ්‍යාවක් ඉහත විගුහ කර ඇති අතර, පහත විස්තර කර ඇති ක්‍රියාමාර්ග අනුගමනය කර කුඩා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම සහ ඒවායේ පැවැත්ම වැඩි දියුණු කළ හැකි ය.

- (1) කාක්ෂණික හා කළමනාකරණ දැනුම, කුසලතා හා අත්දැකීම් ලබා දීමෙන් ව්‍යාපාර හා ව්‍යවසායකත්වය දියුණු කිරීම
- (2) වෙළෙඳපොල සෞයා ගැනීම, ව්‍යාපාර ජයග්‍රහණ ලබා ගැනීම හා ව්‍යාපාර ස්ථාවරත්වය ලබා ගැනීම සඳහා රජය උපකාර වීම
- (3) ව්‍යාපාර හා ව්‍යවසායකත්වය දියුණුව සඳහා අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම් වන ජලය, විදුලිය, දුරකථන, අය, වෙළෙඳපොල, අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් රජය මැදිහත් වී දියුණු කිරීම
- (4) ව්‍යාපාර හා ව්‍යවසායකත්ව අප්සේකීත මට්ටමට දියුණු වන තෙක් හෝ සාධාරණ කාලසීමාවක් සඳහා බුදු සහන ලබා දීම

2.2 ➔ ව්‍යාපාර කළමනාකරණයේ දී වැදගත් වන ව්‍යාපාර සූක්ෂ්ම පරිසරය හා සාර්ව පරිසරය

ව්‍යාපාර කළමනාකරණයේ දී ව්‍යාපාරය සාර්ථක ව කර ගෙන යැම සඳහා ඒ වටා පවතින ව්‍යාපාරික පරිසරය පිළිබඳ ව සැලකිලිමත් වීම වැදගත් වේ. ව්‍යාපාරයක පරිසරය සූක්ෂ්ම පරිසරය හා සාර්ව පරිසරය ලෙස පුළුල් කොටස් දෙකකට වෙන් කර හඳුනා ගත හැකි ය.

2.2.1 ව්‍යාපාර කළමනාකරණයේ දී වැදගත් වන ව්‍යාපාර සූක්ෂ්ම පරිසරය

සූක්ෂ්ම පරිසරය යනු ආයතනයකට පැහැදිලි ම සම්බන්ධ වන හා ආයතනයේ පැවැත්මට කෙළින් ම බලපාන තත්ත්ව වෙයි. ඒවා නම් ආයතනික ප්‍රතිපත්ති, ආයෝජකයේ, පාරිභෝගිකයේ, සේවකයේ, සැපයුම්කරුවේ හා තරගකරුවේ වෙති.

● ආයතනික ප්‍රතිපත්ති

ආයතනික ප්‍රතිපත්ති මත ආයතනයේ අනාගතය හා ක්‍රියාකාරිත්වය තීරණය වෙයි. ප්‍රතිපත්ති යනු ආයතනය විසින් පිහිටුවා ගන්නා අරමුණු හා පරමාර්ථ සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය මිණුපාන දේශකය සි. ආයතනික අභ්‍යන්තර පරිසරය සඳහා බලපාන ප්‍රධානතම සාධකය ආයතනික ප්‍රතිපත්ති වෙයි.

● ආයෝජකයේ

සූක්ෂ්ම පරිසරයේ දක්නට ලැබෙන වැදගත් සංසටහිකය් ලෙස ආයෝජකයන් හඳුනාගත හැකි ය. ව්‍යාපාර ආයතනයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කරනු ලබන්නේ ආයෝජකයන් විසිනි. ආයෝජන ප්‍රමාණය හා දායකත්වය අනුව ආයතනයක දියුණුව සහ පැවැත්ම රඳා පවතී.

● පාරිභෝගිකයේ / ගණදෙනුකරුවේ

ව්‍යාපාරික ආයතනයක දියුණුව සඳහා අතිශයින් ම වැදගත් ක්ෂේච්‍යාම පාරිභෝගිකයේ වෙති. ව්‍යාපාරික ආයතන විසින් හාණ්ඩ් හෝ සේවා නිපදවන්නේ පාරිභෝගිකයන්ගේ වුවමනා අවශ්‍යතා ඉෂේය කිරීම සඳහා බැවැනි ව්‍යාපාරවල පැවැත්ම සඳහා පාරිභෝගිකයා උපරිම අයුරින් සතුව කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ව්‍යාපාරයක දියුණුව හා සංවර්ධනය සඳහා සිටින පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම මෙන් ම නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම වැදගත් වෙයි.

● සේවකයේ

ව්‍යාපාරික ආයතනයක දියුණුව සඳහා සහභාගි වන ක්ෂේච්‍යාමක් ලෙස සේවකයන් හඳුනාගත හැකි ය. ව්‍යාපාරික ආයතනයක පැවැත්ම සඳහා සේවක පිරිස ද සේවකයන්ගේ පැවැත්ම සඳහා ආයතනය ද එකිනෙකා හා අනෙක්නා වශයෙන් බලපායි. එබැවැනි සේවක කළමනාකරණයේ දී සේවකයන් වෙනුවෙන් ආයතනය විසින් සිදු කළ යුතු යුතුකම් හා වගකීම් ද ආයතනය වෙනුවෙන් සේවකයන් විසින් සිදු කළ යුතු යුතුකම් හා වගකීම් ද

පිළිබඳ ව පුළුල් අවබෝධයක් පැවතීම වැදගත් වෙයි. මේ අනුව සේවකයන් ආයතනය කුල තාප්තියෙන් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය ආයතනය කුල පවත්වාගැනීම වැදගත් වන අතර, මෙමගින් සේවකයන්ගෙන් ඉහළ ප්‍රතිලාභයක් ආයතනයට උපයාගත හැකි වෙයි.

● සැපයුම්කරුවේ

ව්‍යාපාර ආයතනයක අරමුණ වන්නේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ වූවමනා ඉෂේය කර ගැනීමට අවශ්‍ය හාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කර බෙදාහැරීම බව මෙයට ප්‍රථම පෙන්වා දෙන ලදී. හාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අවශ්‍ය යෙදුවුම් නියමිත පරිදි නියමිත ගණන්මකහාවයෙන් යුතු ව නියමිත වෙළාවට ලබාදීමේ වගකීම පවතින්නේ සැපයුම්කරුවන් වෙත වෙයි. එබැවින් ආයතනයක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මෙන් ම නිෂ්පාදන හාණ්ඩ හා සේවාවල ගණන්මකහාවයට සාපුරු ව ම සැපයුම්කරුවන්ගේ කාර්යය බලපායි. මේ අනුව ව්‍යාපාරික ආයතනයක සූක්ෂ්ම පරිසරය සඳහා සැපයුම්කරුවේ ද සාපුරුව ම බලපාති.

● තරගකරුවේ

ව්‍යාපාරික ආයතනයක පැවැත්ම සඳහා සාපුරු ව මෙන් ම වතු ව ද බලපාන කණ්ඩායමක් ලෙස තරගකරුවන් හඳුන්වා දිය හැකි ය. ඕනෑම ව්‍යාපාරික ආයතනයකට තරගකරුවේ සිටිති. ව්‍යාපාරයක තරගකරුවන් යනු එම ව්‍යාපාරික ආයතනය විසින් නිපදවන හෝ බෙදාහරින හාණ්ඩ හෝ සේවාවන්ට සමාන හෝ විකල්ප හාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන හෝ බෙදාහරින ව්‍යාපාරික ආයතන වෙයි. එවැනි ආයතන හේතුවෙන් ව්‍යාපාරයක පැවැත්මට තරගකාරී ලෙස බලපෑම් ඇති කරයි. එබැවින් ඕනෑම ව්‍යාපාරික ආයතනයක් සිය තරගකරුවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙන් ම ඔවුන්ගේ හැසිරීම හා කටයුතු පිළිබඳ උනන්දු විම වැදගත් වෙයි.

ව්‍යාපාරික තරගකරුවේ ප්‍රාථමික තරගකරුවන් හා ද්විතීයික තරගකරුවන් වගයෙන් කොටස් දෙකකි. ප්‍රාථමික තරගකරුවේ වන්නේ ව්‍යාපාරය විසින් නිපදවන හාණ්ඩය හෝ සේවාවට සමාන හාණ්ඩ හෝ සේවා නිපදවන ආයතන යි. ද්විතීයික තරගකරුවේ වන්නේ ව්‍යාපාර ආයතනය නිපදවන හාණ්ඩ හෝ සේවාවට සමාන නොවන මූත් ජ්වාට විකල්ප වගයෙන් හාවිත හැකි හාණ්ඩ හෝ සේවා නිපදවන ව්‍යාපර ආයතන වෙයි. පහත උදාහරණය මගින් ව්‍යාපාර ආයතනයකට පවතින ප්‍රාථමික හා ද්විතීයික තරගකරුවන් මතාව පැහැදිලි වෙයි.

ව්‍යාපාර ආයතනය	ප්‍රාථමික තරගකරුවේ	ද්විතීයික තරගකරුවේ
නැවුම් මල් අලෙවිය සිදුකරන ආයතනයකි.	වෙනත් නැවුම් මල් අලෙවි කරන අලෙවිසල්	කෘතිම මල් අලෙවි කරන අලෙවිසල්

මෙම උදාහරණයට අනුව සලකන ආයතනයක් වගයෙන් නැවුම් මල් අලෙවි කරන, ආයතනයක් හෝ අලෙවිසලක් සැලකිය හැකි ය. මේ අලෙවිසලට පවතින ප්‍රාථමික තරගකරුවේ වන්නේ එම පුදේශයේ පවතින වෙනත් නැවුම් මල් අලෙවි කරන අලෙවිසල් වෙයි. එසේ ම මෙම අලෙවිසලට බලපාන ද්විතීයික තරගකරුවේ වන්නේ කෘතිම මල් අලෙවිකරන අලෙවිසල් වෙයි.

● බෙදාහැරීමේ මාරුග

ආයතනයක නිෂ්පාදන, අවසාන පාරිභෝගිකයා දක්වා යෙනෙන යාමට සම්බන්ධ වන අතරමැදියන් බෙදාහැරීමේ මාරුග ලෙස සලකනු ලැබේ.

ක්‍රියාකාරකම 2.1

පුදේශයේ පවතින ව්‍යාපාරික ආයතනයක් තෝරා ගන්න. එම ආයතනයේ අයිතිකරුවන් සමග එම ආයතනයට බලපාන සූක්ෂ්ම පරිසරයේ සංසටක පිළිබඳ සාකච්ඡා කර අවබෝධයක් ලබා ගන්න. ඒ අනුව පහත වගුව පුරවන්න.

ආයතනයේ නම	
පරමාර්ථ	
සූක්ෂ්ම පරිසරය විගුහ කිරීම	
ආයතනික ප්‍රතිපත්ති	
ආයෝජකයේ	
පාරිභෝගිකයේ	
සේවකයේ	
සැපයුම්කරුවේ	
තරගකරුවේ	

2.2.2 ව්‍යාපාර කළමනාකරණයේ දී වැළැඳුණු වන ව්‍යාපාර සාර්ව පරිසරය

සාර්ව පරිසරයට අයත් ව්‍යුහයේ ආයතනයට ලැබුන් ම සම්බන්ධ නොවන, ආයතනයේ පැවැත්මට සූදු ව ම බලපෑමක් තැකි හා ආයතනයට පහසුවෙන් පාලනය කළ නොහැකි තත්ත්ව වෙයි.

මෙවා නම් රජය හා නීති රෙගුලාසි, සමාජ හා සංස්කෘතික (ප්‍රජා මූලික) පරිසරය, ආර්ථික පරිසරය, තාක්ෂණික පරිසරය හා ජාත්‍යන්තර පරිසරය වෙයි.

● රජය හා නීති රෙගුලාසි

ව්‍යාපාරයකට පැවැත්ම සඳහා සූදු ව මෙන් ම වකුව බලපාන සාධකයක් ලෙස රජය හා එහි නීති රිති රෙගුලාසි සඳහන් කළ හැකි ය. ආයතනයක් සැම විට ම මෙම නීති රෙගුලාසිවලට යටත් ව කටයුතු කළ යුතු වෙයි. මෙහි දී ආයතන ලියාපදිංචියේ සිට පාරිභෝගික ආරක්ෂාව දක්වා මෙන් ම, බඳු ගෙවීමේ සිට සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දක්වා ද වන විවිධ නීතිරිති හා රෙගුලාසිවලට යටත් ව ව්‍යාපාර කටයුතු කළ යුතු යි.

● සමාජ හා සංස්කෘතික (ප්‍රජා මූලික) පරිසරය

ව්‍යාපාරික ආයතනයක් සිය ව්‍යාපාරය සිදු කිරීමේ දී එම ව්‍යාපාරික ආයතනය කටයුතු කරන හොතික පරිසරය හා සමාජ සංස්කෘතික පරිසරය තුළ පවතින මූලිකාංගවලට අනුගත ව කටයුතු කළ යුතු වෙයි. එසේ නොවූ විට අදාළ ආයතනවල පැවැත්මට අහිතකර ලෙස සමාජ විවේචන, ප්‍රතික්ෂේප කිරීම හෝ උද්ධේශ්‍යන් පැතිනැගයි.

● ආර්ථික පරිසරය

ව්‍යාපාරයක පැවැත්ම සඳහා රටේ ආර්ථික පරිසරය සාපු ව මෙන් ම වතුව බලපායි. අදාළ ව්‍යාපාර ආයතනයේ කටයුතු කෙරෙහි එම ආයතනය ක්‍රියාත්මක වන්නේ විවෘත ආර්ථිකය තුළ ද සංවාත ආර්ථිකය තුළ ද යන්න බොහෝ සේ බලපායි. එසේම අදාළ ආර්ථිකය තුළ හාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදාහැරීම හා පාරිභෝෂනයට සාර්ව ආර්ථික තත්ත්වයන් මෙන්ම සුක්ෂ්ම ආර්ථික තත්ත්වයන් ද බලපායි. මේ අනුව ව්‍යාපාරයක පැවැත්ම සඳහා ආර්ථික පරිසරය බලපායි.

● තාක්ෂණික පරිසරය


තාක්ෂණික පරිසරය ආයතනයක පැවැත්මට බලපාන තවත් සාර්ව පරිසර සංරච්ඡයකි. තාක්ෂණය ආයතනයක එලදායීතාව වැඩි වීමට හේතු වෙයි. එබැවින් සැම විට ම ව්‍යාපාරික ආයතන තව තාක්ෂණයන් පළ ප්‍රයෝගන ලබා ගැනීමට කටයුතු කළ යුතු සි. ආයතනයක පිරිවැය අඩු කරමින් එලදායීතාවය වැඩි කිරීම සඳහා තව තාක්ෂණය ඉවහල් වෙයි. එබැවින් තාක්ෂණික පරිසරය ආයතනයකට බලපායි.

● අන්තර්ජාතික පරිසරය

වර්තමාන ව්‍යාපාරික ලෝකය අන්තර්ජාතිකය හා බද්ධ වී පවතී. විවෘත ආර්ථිකය නිසා හාණ්ඩ හා සේවා අන්තර්ජාතික වෙළෙඳපිළින් දේශීය වෙළෙඳපළට දිසුයෙන් පැමිණෙයි. මේ නිසා ව්‍යාපාරවලට බලපාන සාර්ව පරිසර සාධකයක් ලෙස අන්තර්ජාතික පරිසරය ද සඳහන් කළ හැකි ය. විවෘත ආර්ථිකය මෙන් ම, ගෝලීයකරණය, කළාපියකරණය, අන්තර්ජාතික ගිවිසුම් වැනි තත්ත්වයන්ගෙන් වන බලපැමි ව්‍යාපාර සඳහා සාපු ව මෙන් ම වතු ව ද බලපායි.

ආයතනයට බලපාන සුක්ෂ්ම හා සාර්ව පරිසරය මනාව කළමනාකරණය කිරීම සාර්ථක කළමනාකරුවන්ගේ කාර්යයක් වෙයි. ව්‍යාපාර කළමනාකරණයේ දී ව්‍යාපාරය සාර්ථක ව කරගෙන යැමි සඳහා සුක්ෂ්ම හා සාර්ව පරිසරය මෙන් ම හොතික පරිසරය ද මනා ව කළමනාකරණය කළ යුතු සි.

ව්‍යාපාර ආයතනයකට බලපාන සුක්ෂ්ම හා සාර්ව පරිසරයේ විවිධ සංසටක සාධක 2.5 රුපයෙන් දැක්වෙන ලෙස නිරුපණය කරනු ලැබේ.



ක්‍රියාකාරකම 2.2

මෙට ප්‍රථම ක්‍රියාකාරකම 2.1 සඳහා ඔබ තොරාගත් ව්‍යාපාර ආයතනය සඳහා බලපාන එක් එක් සාර්ව පාරිසරික සංස්ටක හඳුනාගෙන පහත වැළැව සම්පූර්ණ කරන්න.

සාර්ව පරිසර සංස්ටක විග්‍රහ කිරීම	
රජය / නීති රීත් හා රෙගුලාසි	
සමාජ හා සංස්කෘතික පරිසරය	
ආර්ථික පරිසරය	
තාක්ෂණික පරිසරය	
ව්‍යාපාර පරිසරය	

නව ව්‍යාපාර බිජි වන්නේ ව්‍යවසායකයෙකුගේ අධික කැප වීමක ප්‍රතිඵලයෙනි. සාර්ථක ව්‍යාපාරයක් බිජි වීම සඳහා දැඩි කැප වීම, උත්සාහය, ඉවසීම හා ප්‍රතිඵල ලබා ගැනීමේ නොහිමි ආශාව අවශ්‍ය වෙයි. මේ නිසා ව්‍යවසායකයෙකු වීමට ප්‍රථම ව්‍යාපාරයක නියැලීමට ඇත්ත වශයෙන් ම අවශ්‍ය දැයි තීරණය කළ යුතු අතර, පහත ප්‍රශ්නවලට සාර්ථක පිළිතුරු ඇත් නම් පමණක් ව්‍යාපාරයක් ඇරුණීම සූදුසු ය.

- (1) ව්‍යාපාරයක නියැලිය යුත්තේ ඇයි?
- (2) අරඹන ව්‍යාපාරය කුමක්ද?
- (3) ව්‍යාපාරය සිදු කරන්නේ කොහො දු?
- (4) අවශ්‍ය මූදල, දැනුම, හැකියාව, ගුමය හා කාලය වැනි සම්පත් පවතී ද?
- (5) ව්‍යාපාරය කුමන පාරිභෝගික පිරිසක් සඳහා ද?
- (6) ව්‍යාපාරය අරඹන්නේ කවරදා ද?
- (7) ව්‍යාපාරය අරඹන්නේ කෙලෙස ද?

මේ නිසා සාර්ථක ව්‍යාපාරයක් ඇරුණීමේ දී ව්‍යාපාරය පිළිබඳ, දේශනයක් (Vision), මෙහෙවර (Mission), ඉලක්ක (Aims), අරමුණු (Objectives), ප්‍රතිපත්ති (Policies), උපායමාර්ග (Strategies), ක්‍රියාමාර්ග (Procedures), නීතිරිති (Rules), වැඩසටහන (Programmes), ව්‍යාපෘති (Projects) තිබේ වැදගත් වෙයි. ව්‍යාපාරයක් ඇරුණීම අවදානම් සහගත කාර්යයක් බව මෙයට ප්‍රථම පැහැදිලි කරන ලදී.

ඉහත ගැටුවලට ප්‍රශ්නක් පිළිතුරු පවතී නම් ව්‍යාපාරික සැලසුම්කරණයේ දී සැලකිය යුතු පහත කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතු ය.

- (1) තම හැකියාව, පළපුරුද්ද, අනාගත අපේක්ෂා මෙන්ම විහවය පිළිබඳ හිතාබලා ව්‍යාපාරය තෝරාගත යුතු සි.
- (2) තරගකාරීන්වය සහ අහිසේග අඩු ව්‍යාපාර තෝරා ගැනීමෙන් වැළකිය යුතු සි.
- (3) දීර්ශකාලීන වාසි හා පැවැත්ම තහවුරු කරන ව්‍යාපාර තෝරා ගත යුතු සි.
- (4) සූදුසු ම අවස්ථාවල දී නිසි තීරණවලට එළාමෙන් පසු ක්‍රියාත්මක විය යුතු සි.
- (5) සමාජ, ආර්ථික දේශපාලනික හා ගේලිය තත්ත්ව පිළිබඳ අවධානය යොමු කළ යුතු සි.



3.1 ➡ ව්‍යවසායකයෙකු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථම අවධානය යොමු කළ යුතු කරණු

ව්‍යවසායකයෙකු වීම අභියෝගාත්මක කාර්යයකි. මේ සඳහා විශාල මහන්සියක්, කැප වීමක් හා අවධානයක් යොමු කිරීම අවශ්‍ය වේයි. මේ නිසා ව්‍යවසායකයෙකු විසින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථම පහත කරුණු ගැන අවධානය යොමු කිරීම වැදගත් වේයි.

● දෙරෙයසම්පන්න වීම

මෙයින් අදහස් වන්නේ ව්‍යවසායකත්වය පිළිබඳ සහජ බුද්ධියක් හා තොකච්චා කරගෙන යැම සඳහා අවශ්‍ය ගැක්තියත් තිබිය යුතු ය යන්න මෙන් ම තමන්ගේ ම ව්‍යාපාරයක් දියුණු කිරීමට අවශ්‍ය යයන දැඩි හැඟීම යි. මම ඉලක්කය වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වීමට දෙරෙයය හා ගැක්තිය තිබිය යුතු ය.

● හැකියාව

සුදුසු අධ්‍යාපන පසුබෑමක් මෙන් ම ව්‍යවසායකත්වය පිළිබඳ ‘හැකියාව’ වැදගත් වේයි. සාර්ථක ව්‍යවසායකයෙකු වීමට නම්, ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාර සැලැස්ම පිළිබඳ ව කටයුතු කිරීම සම්බන්ධ ව දැනුම තිබිය යුතු ය. ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර අදාළ පළපුරුද්ද සමග සාමාන්‍ය දැනුම, බුද්ධිය, නුවණ හා පසු විපරම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේයි.

● ප්‍රාග්ධනය

බොහෝ ව්‍යාපාර කුඩා පරිමාණයෙන් හා සුළු ආයෝජනයකින් ආරම්භ කළ හැකි ය. ඉන් පසු ව්‍යාපාරය වර්ධනය වන විට සහ අත්දැකීම් ලබා ගන්නා විට ව්‍යාපාරයේ මූදල් ගලනය අනුව ව්‍යාපාර වර්ධනය සඳහා යොදාගත හැකි ය. එහෙත් පළමු වසර සඳහාවත් ප්‍රමාණවත් මූදල් ගලනයක් පවත්වා ගැනීම සඳහා සරිලන ආරම්භක මූදල් ප්‍රමාණයක් තිබිය යුතු යි.

● සේවකයේ

ආරම්භයේ දී සියලු කටයුතු තනි ව ම සිදු කර ගැනීම සුදුසු ය. පුද්ගලයන් ක්‍රියට ගැනීම අවශ්‍ය තොවන අතර, තනි ව ම කර ගැනීම නිසා ව්‍යාපාරයේ සියලු දේ පිළිබඳ ව ඉගෙන ගැනීමටත් පසු කළක දී අනෙකුත් පුද්ගලයන්ට වැඩ පැවරීම සඳහා වඩා සුදුස්සකු බවට පත්වීමටත් හැකියාව ලැබේයි. එහෙත් ආයෝජනයේ ප්‍රමාණය, ව්‍යාපාරයේ සේවකයාවය හා වැඩ ප්‍රමාණය මත පදනම් ව සේවකයන් බැඳවා ගැනීම පිළිබඳ ව තීරණය කළ හැකි ය.

3.2 ➡ ව්‍යාපාරය තෝරා ගැනීමේ උපායමාරුග

වැරදි ව්‍යාපාරය තෝරා ගැනීම ආරම්භක ව්‍යවසායකයින් නිරන්තරයෙන් සිදුකරනු ලබන වරදකි. මේ නිසා ව්‍යාපාරය වික දිනක දී අසාර්ථක වී වැසි යයි. සාර්ථක ව්‍යාපාරයක් තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු හා තොරතුරු රාඛියකි. එබැවින් සාර්ථක ව්‍යාපාරයක් තෝරා ගැනීමේ දී විමසිලිමත් විය යුතු කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේයි.

● සාක්ෂිමක සිතුවීලිවලට ඉඩ නොදෙන්න

ව්‍යාපාරය තෝරා ගැනීම පිළිබඳ ව අවධානම පිළිබඳ ව සිතා බැලිය යුතු අතර ඒ පිළිබඳ අධික බියක් ඇති නොවිය යුතු ය. ඒවා පිළිබඳ දැන සිටීමත් ඒවාට කළින් මූහුණ දීම සඳහා සූදානම් වීමත් වැදගත් වෙයි. ප්‍රතිචාර දැක්වීමට පෙර සූදානම වැදගත් බව සිතෙහි තබා ගැනීම හොඳ ව්‍යවසායක ලක්ෂණයකි.

● අධික විශ්වාසයට ඉඩ නොදෙන්න

තමන් පිළිබඳව අධික විශ්වාසය තබා ගැනීමෙන් වැළකිය යුතු ය. ව්‍යාපාරයක් තෝරා ගැනීමේ දී නිසි පරිදි විශ්ලේෂණය නොකර තෝරා ගැනීම හෝ කෙටි විශ්ලේෂණයකින් කරන තෝරා ගැනීම නිවැරදි නැත. මේ නිසා කෙටි කාලයක දී ව්‍යාපාරය අසාර්ථක වී යයි.

● නොගුවකිලීමත් බව

ව්‍යාපාරයක් තෝරා ගැනීමට කළබල නොවීම වැදගත් වේ. කළබල නොවී නිවැරදි ව්‍යාපාර තෝරා ගැනීමෙන් හොඳ ප්‍රතිඵ්‍යුතු ලබාගත හැකි ය. එසේම ඉහළ ප්‍රතිඵ්‍යුතු, අධි ලාභ සහිත නිෂ්පාදන හෝ වෙළඳාම සඳහා ඉක්මන් නොවිය යුතු සි. ඉවසීමෙන් ඉදිරිය කරා ලාභාවීමට කටයුතු කළ යුතු සි. සැම විටම “ඉක්මන කොටය” යන්න සිහි-යේ රඳවා ගැනීම වැදගත් වේ.

● යථාර්ථවාදී වන්න

සත්‍ය අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතු සි. යථාර්ථය නිසි පරිදි අවබෝධ කර ගැනීම වැදගත් වෙයි. ව්‍යාපාරයක් අදුක්‍රීමට හෝ ප්‍රාථමික කිරීමට ප්‍රථම ව්‍යාපාරයේ පවතින සියලු තත්ත්වයන් එනම් සැපයුම්, වෙළඳපොල ඉල්ලුම තරගකරුවන්ගේ බලපෑම, මිල ගණන් උච්චාවචනය හා රුපුදී බලපෑම යනාදී තත්ත්ව පිළිබඳ නිසි අවබෝධය ලබා ගැනීම වැදගත් වෙයි.

● ඉලක්කය හඳුනා ගැනීම

දිගුකාලීන හා කෙටිකාලීන ඉලක්ක පිහිටුවා ගැනීම වැදගත් වේ. ඒවා පිළිබඳ නිසි අවබෝධයක් තිබීම වැදගත් වෙයි. ඉලක්ක පැවැත්ම ඕනෑම ව්‍යාපාරයක් මෙන්ම කාර්යයන් සාර්ථකීය සඳහා ඉතා වැදගත් වේ. නිසි ඉලක්ක නොමැතිවීම නිසා ව්‍යාපාර කෙටි කාලයක දී අසාර්ථක වීම සිදු වේ.

මේ නිසා සාර්ථක ව්‍යාපාරයක් ඇරැකිමේ දී,

- ව්‍යාපාර පිළිබඳ ද්‍ර්යනය (Vision)
- මෙහෙවර (Mission)
- ඉලක්ක (Aims)
- අරමුණු (Objectives)
- ප්‍රතිපත්ති (Policies)
- උපායමාර්ග (Strategies)
- ක්‍රියාමාර්ග (Procedures)
- නිතිරිති (Rules)
- වැඩසටහන් (Programmes)
- ව්‍යාපාර (Projects) තිබීම වැදගත් වෙයි.



3.2.1 ව්‍යාපාරය සාර්ථකත්වයට පත්වීම

ව්‍යාපාරය සාර්ථකත්වයට පත්වීමට නම් ව්‍යාපාරයට ඇති ගක්තින් හා දුරවලතා සහ අවස්ථා හා තරජන (යුදුඅත) පිළිබඳ සිතිය යුතු ය. එසේ ම ව්‍යාපාරයට සිටින පාරිභෝගිකයන් පිළිබඳ ව මෙන් ම තරගකරුවන් පිළිබඳ ව ද දැන සිටිය යුතු ය. එසේ නමුත් ව්‍යාපාරිකයේ බොහෝ දෙනෙක් තරගකරුවෙක් පැමිණ නව ව්‍යාපාරයක් අරඹා තම ලාභයට බලපැමි කරන තුරු ඔවුන් කළ ද? ඔවුන් කරන්න යන්නේ කුමක් ද? යන්න සෞයා බැලීමක් තොකරති.


මෙහි දී ව්‍යාපාරය පිළිබඳ ව ගුදුඅත විශ්ලේෂණයක් හා තරගකාරී විශ්ලේෂණයක් කළ යුතු ය. ගුදුඅත විශ්ලේෂණයක් හා තරගකාරී විශ්ලේෂණයක් මගින් ව්‍යාපාරයේ තරගකරුවන් හඳුනා ගැනීමටත් ඔවුන්ගේ හැසිරීම් ගක්තින් හා දුරවලතා ඇගුමට ලක් කිරීමට ඉඩ ලබා දෙයි. එසේම තරගකරුවාගේ ක්‍රියාකාරකම් දැනගැනීම හරහා තම ව්‍යාපාරය විසින් කළ යුතු හාන්චි හා සේවා මොනවා ද? ඒවා වඩා කාර්යක්ෂම ලෙස නිෂ්පාදනය හා අලේවි කළ හැකි ද යන්න පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලැබෙනු ඇත.

3.2.2 ගුදුඅත විශ්ලේෂණය (SWOT Analysis)

ගුදුඅත විශ්ලේෂණයක දී නිරන්තරයෙන් ම ව්‍යාපාරය හෝ ව්‍යවසායකයා පිළිබඳ ව හා තරගකරුවන් පිළිබඳ ව හැදැරිය හැකි ය.

ගුදුඅත විශ්ලේෂණයක දී ව්‍යාපාරය තුළ පවතින ගක්තින්, දුරවලතා මෙන් ම ව්‍යාපාරයට බාහිරව පවතින අවස්ථා සහ තරජන පිළිබඳ විශ්ලේෂණය කෙරෙයි. මෙහි පදනම් වී ඇත්තේ අභ්‍යන්තර හා බාහිර තත්ත්ව මගින් ඇතිකරන බලපැමි විශ්ලේෂණය කරමින් ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙකුගේ දියුණුවට හෝ පරිභානියට බලපාන සාධක හඳුනා ගැනීම ය.

ගුදුඅත විශ්ලේෂණය 3.1 රුපයේ සඳහන් උදාහරණ මගින් සරල ව නිරුපණය කළ හැකි ය.



රුපය 3.1 - ගුදුඅත විශ්ලේෂණය

● ව්‍යාපාරයක අභ්‍යන්තර සාධක විශ්ලේෂණය කිරීම

මෙහි දී ව්‍යවසායකයාගේ හෝ ව්‍යාපාරයේ අභ්‍යන්තර ගක්තීන් සහ දුර්වලතා විශ්ලේෂණය කෙරෙයි. තමන්ගේ ගක්තීන් හා දුර්වලතා අභ්‍යන්තරව පවතින සාධක මත තීරණය වේ. ගක්තීන් තීරණය කර ගක්තීන් ලැබේ ඇත්තේ කෙසේ ද යන්න සෞයා බලා ඒවා තව දියුණු කිරීමට උත්සාහ දැරිය යුතු සි.

දුර්වලතා ඇති වී ඇත්තේ කෙසේ ද යන්න සෞයා බලා ඒවා තැනිකර ගන්නේ කෙසේ ද යන්න සෞයා බැලිය යුතු සි. දුර්වලතා ව්‍යාපාරයට බාධා කරයි.

● අවස්ථා හා තර්ජන විශ්ලේෂණය කිරීම

මෙහි දී ව්‍යාපාරයේ දියුණුවට පවතින අවස්ථා හා තර්ජන පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කෙරෙයි. මෙවා බාහිර සාධක නිසා ඇති වේ. ගක්තීන් හා දුර්වලතා ව්‍යවසායකයා සතුව ඇති පාලනය කළ හැකි කරුණු වන නමුත් අවස්ථා සහ තර්ජන බාහිර සාධක නිසා ඇති වේ. ගක්තීන් හා දුර්වලතා ව්‍යවසායකයා සතුව ඇති පාලනය කළ හැකි කරුණු වන නමුත් අවස්ථා හා තර්ජන පාලනයෙන් බැහැර සාධක ලෙස හඳුනාගත හැකි සි. තර්ජන පාලනය කළ තොහැකි බැවින් මගහැරීමට උත්සාහ කිරීම වැදගත් වේ. තවද, අවස්ථා සහ තර්ජන පුළුල් පරාසයක පැවතිරුණු තත්ත්ව වේ. එයට හේතුව අවස්ථා සහ තර්ජන සඳහා හේතු තාක්ෂණික දියුණුව, රාජ්‍ය දේශපාලන හෝ තීතිමය ක්‍රියාමාර්ග, ආර්ථික හා සමාජීය සාධක මෙන්ම තව තරගකරුවකු ද විය හැකි වීමයි.

ව්‍යවසායකයාගේ පාලනයට යටත් ව්‍යවසායකයා සතුව පවතින ගක්ති හා දුර්වලතා සඳහා උදාහරණ කිහිපයක් මෙහි දැක්වේ.

ගක්තීන්

1. තාක්ෂණික විශේෂයෙන් වය
2. නිෂ්පාදනය, බෙදාහැරීම, අලෙවිකරණ හැකියාව
3. කළමනාකරණ දක්ෂතාවය
4. මානව සම්පත් කළමනාකරණ හැකියාව
5. අධික කැපවීම

දුර්වලතා

1. නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අඩු දැනුම
2. නූපුණුණු සේවකයන් සිටීම
3. අඩු අත්දැකීම
4. මූල්‍ය කළමනාකරණය පිළිබඳ මධු දැනුම
5. සේවකයන් පිළිබඳ දුර්වල ආකල්ප

ව්‍යවසායකයාගේ පාලනයෙන් බැහැර බාහිර පරීසරයෙන් ඇති කරන වාසි දායක අවස්ථා හා අවාසි දායක තර්ජන පිළිබඳ උදාහරණ කිහිපයක් පහත දක්වේ.

අවස්ථා

1. වර්ධනය වන වෙළඳපොල ඉල්ලුම
2. පාරිභෝගිකයන්ගේ අධික රුවීය
3. අඩු තරගකාරීන්ටය
4. රාජ්‍ය අනුග්‍රහය
5. යෙදෙවුම් සුලභතාවය

තරජන

1. රාජ්‍ය මැදිහත්වීම, නිති රිති හා රෙගුලාසි
2. ස්වභාවික උච්චරිතය
3. සේවක හා ප්‍රත්‍යා උද්‍යෝගීකාරීන්
4. විදේශීය හා දේශීය තරගකාරී හාන්ඩ වෙළඳපොලට ඇතුළුවීම
5. අමුදව්‍ය පිරිවැය ඉහළ යැම

ව්‍යවසායකයුගේ හෝ ව්‍යාපාරය සතුව පවතින ගක්තින් හා අවස්ථාවන්ගෙන් වාසි ලබාගැනීමටත් පවතින දුරවලතා හා තරජන මගහරවා ගැනීමටත් සූදුසු කුම හඳුනාගෙන කටයුතු කිරීම සාර්ථක ව්‍යවසායකයුගේ හෝ ව්‍යාපාරයක වැදගත් ලක්ෂණයක් වේ. එසේම ව්‍යාපාරයට සිටින තරගකරුවන් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිට තොරතුරු රස්කළ යුතු ය. මෙහි දී ව්‍යාපාරික තරගකරුවන්ගේ නිෂ්පාදන, ප්‍රකාශන, පොත්පත්, අත්පොත් සහ වෙබ් අඩවි විමර්ශනය කරමින් ඔවුන්ගේ නිෂ්පාදන ලබා ගනිමින් තොරතුරු විමර්ශනය කළ යුතු ය. එසේම නිෂ්පාදන කුමෙල්පාය හා අලෙවි කුමෙලේද අධ්‍යයනය කරමින් ඔවුන් පිළිබඳ ව හැදුරිය යුතු ය. තරගකාරී හාන්ඩ සේවා පිළිබඳ පාරිභෝගිකයන්ගේ අදහස් හා ආකල්ප පිළිබඳ අධ්‍යයනය කරමින් පාරිභෝගික උච්චරිතය පිළිබඳ අධ්‍යයනය කරමින් සැමුවිට ම ව්‍යාපාරික තරගකරුවන්ට වඩා ඉදිරියෙන් සිටීමට උත්සාහ දැරිය යුතු ය.

● තරගකාරීන්ට විශ්ලේෂණය

තරගකරුවන් හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ගක්තින් හා දුරවලතා හඳුනාගත යුතු අතර පාරිභෝගිකයන් ඔවුන්ගේ නිෂ්පාදන මිල දී ගන්නේ ඇය ද යන්න සොයා බැලිය යුතු ය. එසේම තරගකරුවන්ගෙන් හාන්ඩ මිල දී ගැනීමේ දී පාරිභෝගිකයන් අවධානය යොමු කරන්නේ කුමන කරුණුවලට ද යන්න සොයා බැලිය යුතු යි. මෙහි දී හාන්ඩයේ මිල, වටිනාකම, සේවාව, පහසුකම, කිරීති නාමය වැනි සාධක පිළිබඳ අවධානය යොමු කළ යුතු යි.

තරගකාරීන්ට විශ්ලේෂණය යනු ගෙවෘත විශ්ලේෂණයට වඩා ඉදිරියට යන ක්‍රියාවලියකි. මෙය නොකඩවා සිදු කළ යුතු ක්‍රියාවලියකි. තරගකාරීන්ට විශ්ලේෂණයක දී ව්‍යාපාරිකයාට සාපේක්ෂව තරගකරුවන් කොනොක් දුරට තරගකාරීන්ටයට සූදානම් ද යන්න අධ්‍යයනය කරයි. ව්‍යවසායකයෙකුට ප්‍රාථමික හා ද්විතීයක වශයෙන් තරගකරුවන් දෙකොට්ඨායකයක් සිටියි. ප්‍රාථමික තරගකරුවෙට් සමාන හාන්ඩ නිෂ්පාදනය කරන අතර ද්විතීයක තරගකරුවෙට් විකල්ප හාන්ඩ නිෂ්පාදනය කරති. තරගකාරීන්ට විශ්ලේෂණයක දී මේ දෙපිරිස ආශ්‍රිත ගැටුපු පරීක්ෂා කර බැලීම වැදගත් වේයි.

ඁක්තීන් සහ දුර්වලතා යනු ව්‍යාපාරයෙහි පාලනයට යටත්ව පවතින තත්ත්ව බව මේ පෙර පැහැදිලි කරන ලදී. තරගකාරීන්ට විශ්ලේෂණයක දී ව්‍යවසායකයාට සාපේක්ෂ ව තරගකරුවන් කොතෙක් දුරට මෙම තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වන්නේ ද යන්න විශ්ලේෂණය කර බැලිය යුතු ය.

එශේම ව්‍යාපාරික අවස්ථා හා තර්ජන යනු ව්‍යවසායකයාගේ පාලනයෙන් බැහැර සාධක බව පැහැදිලි කරන ලද අතර ව්‍යාපාරයට පවතින තරගය සලකා ව්‍යවසායකයා මෙම කාර්යයන් කොතෙක් දුරට හසුරුවා ගැනීම සඳහා සූදානම් ද යන්නත් අනෙකුත් තරගකරුවන් එම තත්ත්වයන්ට කෙසේ ප්‍රතිචාර දක්වන්නේ ද යන්නත් විශ්ලේෂණය කර බැලිය යුතු ය. අවස්ථා හා තර්ජන, තාක්ෂණික දියුණුව, නීතිමය ක්‍රියාමාර්ග, ආර්ථික සාධක, ගෝලිය සාධක හෝ නව තරගකරුවන් ක්ෂේත්‍රයට පැමිණීම ද විය හැකි ය. නිදුසුනක් ලෙස ව්‍යාපාර ස්ථන්හිවේදන පහසුකම් සපයන ආයතනයක් නම්, එහි තරගකරුවන් අන්තර්ජාල, දුරකථන හෝ වෙනත් ඩිජිටල් තාක්ෂණික මෙවලම් සමග කටයුතු කිරීමේ සූදානම පිළිබඳ අධ්‍යයනය කර දැනගැනීම අවශ්‍ය වේ. මේ කරුණු විශ්ලේෂණය කර බැලිය යුතු අතර ඔවුන් ඒ සඳහා සූදානම් නම් තම ව්‍යාපාර ද එමෙස තරගකාරී ලෙස කටයුතු කිරීම කළ යුතු ය.

මෙම විශ්ලේෂණයෙහි ප්‍රතිඵල මගින් තම ව්‍යාපාරයේ තත්ත්වය හා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව පැහැදිලි වනු ඇත. එශේම තම ව්‍යාපාරයේ ඁක්තීන්, දුර්වලතා සහ අවස්ථා හා තර්ජනවලට සාපේක්ෂ ව තරගකරුවන්ගේ එම තත්ත්වයන් පිළිබඳ ගැටුරින් බැලීමටත් එය සලකා බලමින් අනාගත දියුණුවට අවස්ථාවක් සලසා ගැනීමට හැකියාව ලැබේ.

ක්‍රියාකාරකම

මෙගේ ප්‍රධේශයේ තොරාගත් ව්‍යාපාරික ආයතනයක කළමණාකරුවන් සමග සාකච්ඡා කර එම ව්‍යාපාරයට අදාළ ඁක්ති, දුර්වලතා, අවස්ථා සහ තර්ජන හඳුනා ගන්න.

3.3 ➤ වෙළෙඳපොල පරෝශන (Market research) සහ සමික්ෂණ (Market survey)

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථම සැම ව්‍යවසායකයා විසින් ම කළ යුතු කාර්යයක් ලෙස වෙළෙඳපොල සමික්ෂණ හා පරෝශන සඳහන් කළ හැකි ය. වෙළෙඳපොල පරෝශන සිදු කිරීම නිසා ව්‍යාපාරිකයාට වෙළෙඳපොල පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබේ. එහි දී විශ්ලේෂණයේ ම වෙළෙඳපොල ප්‍රමාණය, භූගෝලීය ව්‍යාපිතිය, ගනුදෙනුකරුවන්ගේ සටහන්, ආර්ථික පැතිකඩ්, අවශ්‍යතා සහ උවමනාවන්, අනාගත වෙළෙඳපොල විභවයන්, ගනුදෙනුකරුවන්ගේ හැසිරීම වැනි තොරතුරු ලබාගත හැකි ය. එම තොරතුරු මත පදනම් ව හාන්ච් හෝ සේවා නිෂ්පාදනය, ව්‍යාපාරය සැලසුම් කිරීම හෝ අලෙවි උපතුම සැලසුම් කිරීම සිදුකළ හැකි ය.


3.3.1 වෙළඳපොල පරයේෂණ ක්‍රියාවලිය

වෙළඳපොල පරයේෂණයක් යනු වෙළඳපොල සහ අලෙවිකරණයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා අරමුණු පිහිටුවා ගැනීම, අරමුණුවලට අනුව අවශ්‍ය තොරතුරු එක්ස් කිරීම, විශ්ලේෂණය කිරීම, ඇගයීම හා ඉදිරිපත් කරමින් නිගමනවලට එළඟීම වේ.

මේ අනුව වෙළඳපොල පරයේෂණ මගින් පාරිභෝගිකයාගේ තොරතුරු, අලෙවිය සම්බන්ධ තොරතුරු හා එයට අදාළ ක්‍රියාකාරකම්, ව්‍යාපාරික අවස්ථා හා ගැටුළු හඳුනා ගැනීමටත් ව්‍යාපාරික අනාගතය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් උපකාරී වේ.

එසේම වෙළඳපොල පරයේෂණ සිදු කිරීම මගින් ව්‍යාපාර කටයුතුවල හා අලෙවි කටයුතුවල ප්‍රවත්තන අවධානම අඩු කර ගැනීමේ හැකියාව ද ලැබේ.

වෙළඳපොල පරයේෂණය ව්‍යිය ක්‍රියාවලියකි. එහි ප්‍රධාන පියවර හතරක් අන්තර්ගත වෙයි.



රුපය 3.2 - වෙළඳපොල පරයේෂණ ක්‍රියාවලිය

● පියවර 1 : වෙළඳපොල ගැටුළුව හඳුනාගනීමින් අරමුණු පිහිටුවා ගැනීම

මෙහි දී වෙළඳපොල පරයේෂණය සිදු කරන්නේ කුමක් නිසා ද යන ගැටුළුවට පිළිතුරු ලැබේ. වෙළඳපොල ගැටුළුව කුමක් ද? යන්න පළමුව මැනවීන් අවබෝධ කරගත යුතු සි. මෙලෙස හඳුනා ගන්නා ගැටුළුව අනුව පරයේෂණ අරමුණු පිහිටුවා ගත යුතු සි.

වෙළඳපොල පරයේෂණ අරමුණු වශයෙන් සලකනු ලබන්නේ පරයේෂණයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිඵලය වේ. මෙහි දී වෙළඳපොල පරයේෂණ අරමුණු පිහිටුවා ගැනීමේ දී එම අරමුණු විශේෂීවීම (specify), මැනිය හැකිවීම (measurable), සාර්ථක කරගත හැකිවීම (achievable), පරයේෂණ ගැටුළුවට අදාළ වීම හා යථාර්ථවාදී වීම (realistic) හා නිශ්චිත කාලයනට ගැලපෙන හා කාලයක දී සාර්ථක කර ගත හැකි වීම (timeliness) විය යුතු සි.

● පියවර 2 : පර්යේෂණ සැලසුම් සංවර්ධනය කිරීම

වෙළඳපොල පර්යේෂණය සිදු කරන්නේ කෙසේද යන්න මෙහි දී සලකා බැලෙයි. මෙම පියවරේ දී අරමුණු අනුව තොරතුරු රස් කිරීම, තීරණය කිරීම, නිවැරදි හා කාර්යක්ෂම ව අවශ්‍ය තොරතුරු රස් කර ගැනීම, සැලසුම් කිරීම, තොරතුරු රස් කිරීමට වැදගත්වන පාරිභෝගික ගහනය හා නියැදි හඳුනා ගැනීම, තොරතුරු රස් කරන මූලාශ්‍ර හඳුනා ගැනීම හා තොරතුරු රස් කරන විවිධ කුම හඳුනා ගැනීම සිදු කෙරෙයි.

වෙළඳපොල පර්යේෂණයට අදාළ තොරතුරු ප්‍රධාන වශයෙන් ද්විතීයික දත්ත වන දැනට වාර්තාවන තොරතුරු, ප්‍රවත්පත්, සගරා, පොත්පත්, වෙබ් අඩවි වැනි වෙනත් මූලාශ්‍රවලින් ලබා ගත හැකි ය. ප්‍රාථමික දත්ත රස් කිරීම සඳහා නිරික්ෂණ, සම්මුඛ සාකච්ඡා හෝ සම්ක්ෂණ කුම්වේද උපයෝගී කරගත හැකි ය.

මේ සඳහා අදාළ කුමය, මුණ ගැසෙන පුද්ගලයන් හා සංඛ්‍යාව, නියැදි සංඛ්‍යාව, යෙදිය හැකි කාලය, සම්පත් හා මූල්‍ය පහසුකම්, අවශ්‍ය වන තොරතුරුවල ස්වභාවය, නිරවද්‍යතාවය, පර්යේෂණයට භාජනය වන පුද්ගලයන්ගේ ස්වභාවය වැනි සාධක මත තීරණය කළ යුතු ය.

තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රශ්නාවලියක්, සම්මුඛ සාකච්ඡාවක් හෝ ක්‍රමානුකූල නිරික්ෂණ වැනි කුම උපයෝගී කරගත හැකි ය. මෙහි දී විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණ වන්නේ පර්යේෂණ සැලසුම් සංවර්ධනයේ දී තොරතුරු රස්කරන කුමය ක්‍රමානුකූල ව සැලසුම් කිරීම ය.

● පියවර 3 : පර්යේෂණ සැලසුම් ක්‍රියාත්මක කිරීම

මෙහි දී තීරණය කරන කුම්වේදය අනුව හා ඕනෑප කුමය පදනම් ව දත්ත රස් කිරීම, විශ්ලේෂණය හා ඇගයීම සිදු කරයි. දත්ත රස් කිරීම සඳහා පළමු ව අදාළ පාරිභෝගික ගහනයට අනුව නියැදි තොරා ගැනීමේ සුදුසු කුමයක් මගින් අවශ්‍ය නියැදි සංඛ්‍යාව තොරා ගත යුතු ය. ඉන්පසු තොරතුරු රස් කරන කුමය හඳුනාගත යුතු ය. එසේම අරමුණුවලට අනුව රස් කිරීමට අපේක්ෂා කරන තොරතුරු හඳුනා ගෙන පෙළගස්වා ප්‍රශ්නාවලිය, සම්මුඛ සාකච්ඡා, පියවර හෝ නිරික්ෂණයන්ගේ පිරික්සුම් ලැයිස්තුවක් සකසා ගෙන ඒ අනුව තොරතුරු රස් කිරීම ආරම්භ කළ හැකි සි.

රස් කරගත් තොරතුරුවලට අනුව එම තොරතුරු සුදුසු විශ්ලේෂණ කුමයකට අනුව විශ්ලේෂණය කළ යුතු සි.

● පියවර 4 : විවරණය හා වාර්තාකරණය

වෙළඳපොල පර්යේෂණයකින් ලබා ගත් දත්ත වර්ග කිරීම, ඉදිරිපත් කිරීම, විශ්ලේෂණය කිරීම, විශ්ලේෂණය කරන ලද දත්ත ඇසුරෙන් තොරතුරු නිර්මාණය හා තොරතුරු වාර්තාකරණය කිරීම හා වාර්තාව ඉදිරිපත් කිරීම මෙම පියවරේ දී සිදු කෙරෙයි.

තොරතුරු ඉදිරිපත් කිරීමේ දී වගු, ප්‍රස්තාර, ප්‍රතිශ්‍යා සාමාන්‍ය අයයන් වැනි උපයෝගී කර ගත යුතු අතර, ලිඛිත මාධ්‍යයන් හෝ වාලික මාධ්‍යයන් හෝ තොරතුරු ඉදිරිපත් කළ හැකි ය.

ත්‍රියාකාරකම 3.1

1. ඔබ ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාරයක හාණ්ඩා හෝ සේවා අලෙවිකරණය සඳහා පවතින තත්ත්වය හඳුනා ගැනීම සඳහා ගුදාත (SWOT) විශ්ලේෂණයක් සිදු කරන්න.
2. සලකන හාණ්ඩා සඳහා අලෙවිකරණ විභවය හඳුනා ගැනීමට වෙළඳපොල ස්ථීක්ෂණයක් සැලසුම් කරන්න. ඒ සඳහා,
වෙළඳපොල ගැටුව,
පරයේෂණ අරමුණ,
පාරිභෝගික කණ්ඩායම නිශ්ච්චය කර ගන්න.
නීයැදි සංඛ්‍යාව තීරණය කරන්න.
දත්ත රස්කිරීමේ ක්‍රම හඳුනා ගෙන
ත්‍රියාකාරක කරන්න. රස්ක කරන ලද දත්ත විශ්ලේෂණය කර වාර්තාවක් සකසන්න.

3.4 ➡ ව්‍යාපාර සැලැස්ම

ව්‍යාපාරයක් ඇරඹීම හෝ වැඩි දියුණු කිරීම සඳහා එලදායී ව්‍යාපාරික සැලැස්මක් තිබීම වැදගත් වේ. මේ මගින් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, වැඩි දියුණු කිරීම සඳහා හෝ ව්‍යාපාරය සිදුකරන වෙනත් කිසියම් කාර්යයක් සඳහාත් මාර්ගෝපදේශ සැලසීම හා ප්‍රාග්ධනය සෙවීම සඳහා වැදගත් තොරතුරු නිර්මාණය කර ගැනීමට ඉවහල් වන කරුණු ඉදිරිපත් කරයි.

3.4.1 ව්‍යාපාර සැලැස්මක් යනු කළක්ද?

ව්‍යාපාර සැලැස්මක් යනු ව්‍යාපාරයේ අනාගත අපේක්ෂාවන් පිළිබඳ විස්තරයක් සහිත ආර්ථික වර්ධනය, ස්ථාවරත්වයට පත්වීම, ව්‍යාපාර ගක්තින් ඇතුළ සියලු ම අංග ඇගයීමට ලක්කරන හා විශ්ලේෂණයක් කරන ලිඛිත නිර්මාණයකි.

ව්‍යාපාර සැලැස්ම, ව්‍යාපාරයේ ස්වභාවය හෝ ප්‍රමාණය නොකළ ඕනෑම ව්‍යවසායකයකු විසින් සකසා ගත යුතු අත්‍යවශ්‍ය අංගයකි. මෙම පියවර බොහෝ අවස්ථාවල දී ව්‍යවසායකයින්ට මගහැරී යන නමුත් ව්‍යාපාරයකට ව්‍යාපාර සැලසුම ගොඩනගා ගැනීම වැදගත් වේ. විවිධ මූලාශ්‍ර ක්‍රියාවල විවිධාකාර ව්‍යාපාර සැලසුම් ආකෘති ඇතුළ. ව්‍යාපාරය සඳහා සුදුසු සැලැස්මක් නිර්මාණය කිරීම සඳහා මෙම මූලාශ්‍ර ක්‍රියා ඇතුළ ව්‍යාපාර සැලසුම් ආකෘති ඇසුරු කරගත හැකි ය. කෙසේ නමුත් අවබෝධය සඳහා සරල ව්‍යාපාර සැලැස්මක් සකසා ගන්නා අයුරු සහ එහි අන්තර්ගත විය යුතු කරුණු ඉදිරි ජේදවල ඉදිරිපත් කර ඇතුළ. හොඳ ව්‍යාපාර සැලැස්මක් එකවර සැකසීම කළ නොහැකි ය. එය අවස්ථා කිහිපයකින් වැඩි දියුණු කළ යුතු වේ. කෙසේ වුව ද පළමු ව සකසන ව්‍යාපාර සැලසුම් ඉතා විශාල ලෙස පසුව වෙනස් විය හැකි ය.

බොහෝ ව්‍යවසායකයින් ආරම්භයේ දී තම ව්‍යාපාරයට ව්‍යාපාර සැලසුමක් සැකසීමට අකමැති වන්නේ මේ පිළිබඳ නොදැනුවත් වීම නිසා බව හඳුනාගෙන ඇතුළ. එම නිසා ව්‍යවසායකත්වය ක්‍රියා දියුණු වීමට උත්සාහ කරන්නේ නම් නිවැරදි සැලැස්මක් සැකසීම කළ යුතු බවට දැඩි ලෙස අවධාරණය කළ යුතු ය.

චේවිඩ් ගැමීපර්ට අනුව ව්‍යාපාර සැලැස්මක් යනු ව්‍යාපාරය පිළිබඳ ව වැදගත් වන තොරතුරු බැංකුකරුවන්ට හා ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ලබාදෙන ලියවිල්ලකි. ගේවිඩ් හා රෝබට් එය අර්ථ දක්වා ඇත්තේ “මිනැම ව්‍යාපාරයක ප්‍රධාන අංගෝපාංශයන් ඇතුළත් ලියවිල්ලක්” ලෙස ය.

ව්‍යාපාර සැලැස්ම යනු ව්‍යාපාරයේ මාරුග සිතියමයි. ඒ මගින් ව්‍යාපාරයේ අනාගතයේ සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරන ඉලක්ක හා එය ලුගාකර ගන්නේ කෙසේ දී?, කිවදා දී?, ඒ සඳහා අවශ්‍ය සම්පත් මොනවා දී? යන්න පෙන්වයි.

● ව්‍යාපාර සැලැස්මක වැදගත්කම

ව්‍යාපාර සැලැස්ම විවිධාකාරයෙන් ප්‍රයෝගනවත් වන අතර ප්‍රධාන හේතු කිහිපයක් පහත සඳහන් ලැබේ.

- අදාළ තොරතුරු විශ්ලේෂණය කරමින් තම අරමුණු නිරවචනය කර ඒ වෙත අවධානය යොමු කිරීමට උපකාරී වනු ඇත.
- බැංකු හා ගෙය ලබා දෙන්නාන්, ආයෝජකයින් සහ උපදේශන ආයතන වැනි ආයතන සමග කටයුතු කිරීමේදී මෙය වැදගත් හා අත්‍යවශ්‍ය මෙවලමක් වනු ඇත.
- වැදගත් උපදෙස් නොඅවුව සපයා දෙනු ලබන, අදහස් කරන ව්‍යාපාර ක්ෂේත්‍රයේ විවිධ ප්‍රදේශලකින් ඔවුන්ගේ අදහස් සහ උපදේශ ලබා ගැනීම සඳහා මෙම සැලසුම් භාවිත කළ හැකි ය.
- ව්‍යාපාර සැලැස්ම මගින් ව්‍යාපාරයේ සැලසුම් ක්‍රියාපටිපාටියේ මගහැරී ඇති සහ දුරටත ස්ථාන අනාවරණය කළ හැකි ය.
- **ව්‍යාපාර සැලැස්ම සැකසීමේදී සැලකිල්ලට ගතයුතු කරණු**

ව්‍යාපාර සැලැස්ම සැකසීමේදී පහත සඳහන් කරණු පිළිබඳ ව සැලකිල්ලට ගත යුතු යි.

1. විශ්වාස කිරීමට හෝ ප්‍රත්‍යාග්‍රහණ කිරීමට නොහැකි කිසිත් ඉදිරිපත් නොකළ යුතු යි.
2. ව්‍යාකරණ දේශ, වැරදි අර්ථයන් ගෙනයෙන වචන, වාක්‍ය හෝ විරාම ලකුණු යොදීමෙන් වැළකිය යුතු යි.
3. දිගු කාලීන (වසරකට වැඩි) හෝ අනාගත ප්‍රක්ෂේපණ මත පමණක් රදා නොසිටිය යුතු ය. කෙටි කාලීන අරමුණු සමග කටයුතු කර, ව්‍යාපාරය ඉදිරියට ගමන් කරන විට සැලසුම වෙනස් කළ හැකි අතර දිගු කාලීන අරමුණු තබාගත යුතු ය.
4. ව්‍යාපාරයේ අරමුණු යථාර්ථයට වඩා වෙනස් විය හැකි බැවින්, බොහෝ අවස්ථාවල දී දිරිස පරාසයක් තුළ සැලසුම් කිරීම සුදුසු නොවේ.
5. සර්ව ගුහවාදී වීමෙන් වැළකි සිටිය යුතු ය. විශේෂයෙන් ප්‍රාග්ධන අවශ්‍යතා, අවශ්‍ය කාලයීමාවන්, විකුණුම් සහ ලාභයන් වෙනුවෙන් අනාවැකි පල කිරීමේදී මධ්‍යස්ථා විය යුතු යි. යථාර්ථවාදී විය යුතු යි. නරක ම තත්ත්වයන්වල දී කටයුතු කරන්නේ කෙසේදැයි සිතා බැලිය යුතු යි.
6. අවශ්‍ය වන මුදල් ප්‍රමාණය සහ කාලය කොට්ඨක් වේ දැයි නිවැරදිව ප්‍රකාශ කළ යුතු යි.
7. ව්‍යාපාරික කටයුතු දුරටත කාල තුළ දී ආදායම ලබා ගන්නා මාරුග වන්නේ මොනවා දී?, විකල්ප ක්‍රම මොනවා දී?, යන්න සඳහන් කළ යුතු යි.

- සරල භාෂාවක් භාවිත කළ යුතු සි. කියවීමට සහ අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයට සකස් කළ යුතු සි. රුප සටහන් වගු හෝ වෙනත් සුදුසු රුප සටහන් මගින් පැහැදිලි කිරීමට උත්සාහ දැරිය යුතු සි.
- මෙගේ ව්‍යාපාරයේ අද්විතීය බව, සහඟ හැකියාව, සමාජම ය පදනම මත, ඒකාධිකාරය මත හෝ පේටන්ට් බලපත්‍රයක් සහිත නව නිපැයුමක් මත හෝ යන විශේෂීත තත්ත්ව මත පදනම් තොත්තිය යුතු සි.
- තව ද සාර්ථකත්වය පැමිණෙන්නේ විධිෂේය වන නිපැයුමවලින් තොට යහපත් ආර්ථික තත්ත්ව මත ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යන ව්‍යවසායකයන් සඳහා බව අවබෝධකර ගැනීම වැදගත් වේ.

3.4.2 ව්‍යාපාර සැලැස්මක් නිරමාණය කිරීමේ දී වැදගත් වන කරුණු

ව්‍යාපාර සැලැස්ම නිවැරදි ආකාරයට සකස් කළ හැකි වන වැදගත් මාත්‍කා කිහිපයක් පහත සඳහන් වේ.

1. ද්‍රාගනය පිළිබඳ ප්‍රකාශය

ව්‍යාපාරික අරමුණු සහ ඉලක්ක කුමක් වන්නේදැයි යන්න සංක්ෂීප්ත ව ඉදිරිපත් කරන වාක්‍යයක් වනු ඇත.

2. වැදගත් පාර්ශවයන්

ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා ඉතා වැඩගත් සහ ඉවහල් වන දේ ව්‍යවසායකයාගේ කැපවීම ම වේ. තම අත්දැකීම් නව ව්‍යාපාරයට අදාළ වන අන්දම ගැන අවධානය යොමු කරන්න. ව්‍යාපාරය ආරම්භ කිරීමේ දී කටයුතු කරන විවිධ පුද්ගලයන් වන ආයෝජකයන්, ගාසි ලබා දෙන ආයතන සහ අලෙවිකරුවන් ඇතුළු ව වෙනත් අයගේ සහ ව්‍යවසායකයාගේ සුදුසුකම් පිළිබඳ සාරාංශයක් සකස් කරන්න. ගාසි ලබා දෙන්නාන්, ආයෝජකයන් සහ ව්‍යාපාරික සැලැස්මේ කළමනාකරණ අංශය තුළ කටයුතු කරන කණ්ඩායම හෝ එක් වී කටයුතු කිරීමට බලාපොරාත්තු කණ්ඩායම හා ඒ කුළුන් කණ්ඩායමේ ජයග්‍රහණයන් ලබාගන්නා අයුරු පෙන්නුම් කළ යුතු ය. කළමනාකාරීත්වය පිළිබඳ එක් එක් සාමාජිකයා තුළ ඇති දක්ෂතාවය ව්‍යාපාර කටයුතු සම්බන්ධ ව පවතින අත්දැකීම් හා කණ්ඩායමේ පුද්ගලයින් සතුව ඇති කුසලතා විස්තර කිරීම වැදගත් ය.

එබාහේ බැංකු, ගාසි දෙන ආයතන සහ ව්‍යාපාර ප්‍රාග්ධනය සපයන්නේ තම ආයෝජන තීරණ සඳහා ව්‍යාපාරයක මූලධර්මවල ගක්තිය සලකා බලති. ව්‍යාපාරයෙන් පැහැදිලි ප්‍රතිලාභයක් ලැබෙන බවට අවබෝධකර ගැනීමට ඉවහල් වන ලෙස මෙම තොරතුරු විස්තර කිරීම වැදගත් වේ.

3. ව්‍යාපාරික පැතිකඩ්

ව්‍යාපාර කිරීමට අදහස් කරනු ලබන විශේෂීත ක්ෂේත්‍ර හා වෙළඳපොල වෙත අවධානය යොමු කරමින් අදහස් කරනු ලබන ව්‍යාපාරය සහ ඒ පිළිබඳ ව කටයුතු කිරීමට සැලැස්ම කරන ආකාරය විස්තර කිරීම වැදගත් වේ.

4. ආර්ථික ඇගයුම

ව්‍යාපාර කිරීමට අදහස් කරන ආර්ථික පරිසරය පිළිබඳ ව පූර්ණ ඇගයුමක් කිරීම වැදගත් වේ. මෙහි දී ව්‍යාපාර කටයුතු කරන පරිසරයේ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පරිසරය පිළිබඳ ව අවධානය යොමු කරමින් විස්තර කිරීම වැදගත් වේ.

5. මුදල් ගලනය ඇගයීම

ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ඇතුළත් වන පරිදි එක් වසරක් සඳහා වන මුදල් ගලනය අඩංගු කළ යුතු ය. තක්සේරු කරන අත්දම, සිදුවිය හැකි වැරදි සහ ගැටුපු පිළිබඳ කටයුතු කිරීමට අදහස් කරන ආකාරය ඇතුළත් කිරීම අවශ්‍ය වේ.

6. අලෙවිකරණ සැලසුම් හා සම්බන්ධ සැලසුම් ඇතුළත් කිරීම අත්‍යවශය වේ.

7. කුඩා ව්‍යාපාර පරිපාලනය සඳහා උපකරණ ලබාගත හැකි විවිධ රුපයේ හා වෙනත් ආයතනවලින් උපකාර ගන්නා අයුරු සඳහන් කිරීම වැදගත් වේ.

● සාර්ථක ව්‍යාපාර සැලැස්මක් සඳහා පියවර පහක්

ආධ්‍යතික ව්‍යවසායකයින්ට බොහෝ අවස්ථාවල දී ව්‍යාපාරික සැලැස්ම ලිඛිතේ අපහසුතා ඇතිවේයි. සාර්ථක ව්‍යාපාර සැලැස්මක් සඳහා වන පියවර පහක් පහත දැක්වේ. මෙම පියවර අනුගමනය කිරීමෙන් ප්‍රශ්නයේ ව්‍යාපාරික සැලැස්මක් සකසා ගත හැකිවේ.

- මූලික ව්‍යාපාර සංකල්ප ලියා දක්වන්න.
- ව්‍යාපාර සංකල්පයන්ගේ ගත්තාවය හා සාධනය පිළිබඳ සියලු ම දත්ත සහ විශේෂ කරුණු එකතු කරන්න.
- සම්පාදනය කරගන්නා ලද දත්ත මත පදනම් ව ව්‍යාපාර සංකල්ප දියුණු කරන්න.
- ව්‍යාපාරයේ විශේෂ කරුණු පිළිබඳ සැලකිල්ලක් දක්වා විශ්ලේෂණයක් සකස් කරන්න. මෙහි දී “කුමක් ද? කොහො ද? කොස් ද? කවද ද? කාට ද?” යන ගැටුපුවලට පිළිතුරු සෞයන්න.
- ව්‍යාපාරික සැලැස්ම ව්‍යාපාරයේ දියුණුව සඳහා උපකාරී වන වැදගත් මෙවලමක් වන ලේස සකසන්න.

● නිවැරදිව්‍යාපාරික සැලැස්මක් සකසා ගැනීම සඳහා වන පිරික්ෂුම ලැයිස්තුව

පහත සඳහන් පිරික්ෂුම ලැයිස්තුව (Check list) හාවිතයෙන් පහසුවෙන් නිවැරදි ව්‍යාපාරික සැලැස්මක් සකසාගත හැකි වේ.

1. මුල් පිටුව

- නම හා ව්‍යාපාර නාමය
- ලිපිනය
- දුරකථන අංකය
- ගැක්ස් අංකය
- ර්මේල් ලිපිනය
- දිනය

2. විධායක සාරාංශය

ව්‍යාපාර සැලැස්මේ ඉදිරිපත් කර ඇති සමස්ත තොරතුරු පිළිබඳ ව ඇතුළත් පිටු කිහිපයක සංකීම්තිය විධායක සාරාංශය ලෙස හඳුන්වයි. විධායක සාරාංශය ලිවීමේ දී පහත සඳහන් කරුණු පිළිබඳ ව සැලකිලිමත් වන්න.

- සැලැස්මේ සේසු කොටස්වල ඇති වැදගත් කරුණු පමණක් ඇතුළත් කර විධායක සාරාංශය ලිවීමට සැලකිලිමත් වීම.
- කෙටි හා පරාල වචන වාක්‍ය හා හාජාව හාවිතයට ගැනීම මගින් කියවන්නාගේ ආකර්ෂණය පවත්වා ගැනීම
- ව්‍යාපාරයක සැලැස්මක අනෙකුත් කොටස් සකසා අවසන් වූ පසුව අවසාන කාර්යය ලෙස විධායක සාරාංශය ලිවීම

3. ව්‍යාපාර විස්තර

- හැඳින්වීම (ව්‍යාපාරයේ ස්වභාවය, හිමිකාරීත්වය, දුරශනය, මෙහෙවර, පරමාර්ථ, අරමුණු)
- ඉදිරිපත් කරන හාණ්ඩියේ හෝ සේවාවේ විස්තරය
- ගුණාත්මකභාවය හෝ වෙනත් විශේෂිත තත්ත්ව
- ලබා ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිලාභ

4. වෙළෙඳපාල/කර්මාන්ත විශ්ලේෂණය

- වෙළෙඳපාල ප්‍රමාණය පිළිබඳ විශ්ලේෂණය
- වෙළෙඳපාල සම්ක්ෂණ තොරතුරු හා ප්‍රතිඵල
- ඉලක්ක පාරිභෝගිකයන් පිළිබඳ තොරතුරු
- අලෙවිකරණ උපකුම

5. නිෂ්පාදන සැලැස්ම

- අමුදවා ලබාගන්නා අයුරු
- නිෂ්පාදනවල ගුණාත්මකභාවය සඳහා පාලන උපකුම
- නිෂ්පාදන ක්‍රියාවලිය
- නිෂ්පාදන සඳහා අවශ්‍ය වන යන්තු සූත්‍ර හා වෙනත් සේවා
- උපයෝගී කරගන්නා තාක්ෂණය
- ධාරිතාවය
- ලබාගතයුතු අනුමැති, බලපත්‍ර හා සපුරාලිය යුතු රෙගුලාසි
- සේවක අවශ්‍යතාවය හා හැකියා
- ලබාගත යුතු ප්‍රමිති

6. අලෙවිකරණ සැලැස්ම

- නිෂ්පාදනයේ අලෙවි මිගුණයේ තොරතුරු
- මිල කිරීමේ උපකුම
- බෙදා හැරීමේ ක්‍රමවේදය
- අලෙවි ප්‍රවර්ධන උපකුම
- පාරිභෝගිකයන් රඳවා ගැනීමේ ක්‍රමවේද හා උපකුම

7. මානව සම්පත් සැලැස්ම

- කළමනාකරණ අංශය, සංඛ්‍යාව හා මට්ටම්
- අවශ්‍ය සූදුසුකම්, කුසලතා හා හැකියාවන්
- ඒ ඒ කළමනාකරණ මට්ටම්වල බලතල හා වගකීම්

8. මූල්‍ය සැලැස්ම

- ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරා ගන්නා ආකාරය
- ප්‍රාග්ධන ව්‍යුහය
- මුදල් ප්‍රවාහයන්ගේ හැසිරීම

9. වර්ධන/සංවර්ධන/සැලැස්ම

- සේවක වර්ධන/සංවර්ධන සඳහා වන උපක්‍රම හා පුහුණු පිළිබඳ විස්තර
- හානේඩ් හා සේවා වර්ධන සඳහා වන උපක්‍රම
- අලෙවි හා විකුණුම් වර්ධන/සංවර්ධන සඳහා වන උපක්‍රම

10. කළමනාකරණ සැලැස්ම

- සංවිධාන ව්‍යුහය
- කළමනාකරණ මට්ටම්
- බලතල හා වගකීම් පැවරෙන ආකාරය
- සන්නිවේදන ක්‍රමවේදය

11. තරගය

- දැනට පවතින තරගකාරී ව්‍යාපාර
- ඉදිරියේ දී ඇතිවන තරගකාරීන්වය
- තරගකරුවන්ගේ ගක්තීන් සහ දුර්වලතා
- තම ව්‍යාපාරයට ඇති අවස්ථා හා තර්ජන
- තරගයට මූහුණ දෙන උපක්‍රම

12. වෙනත්

- අවදානම් තත්ත්ව විශ්ලේෂණය
- ඉහත විස්තර කරන ලද තොරතුරුවල සත්‍ය බව තහවුරු කිරීමට වැදගත් වන ලේඛන හා සාක්ෂි ඉදිරිපත් කළ හැකි ය.

ක්‍රියාකාරකම 3.2

මෙම ජ්‍යෙෂ්ඨ වන ප්‍රදේශයට සූදුසු ව්‍යාපාරයක් ඇරුණීම සඳහා ව්‍යාපාර සැලැස්මක් සකසන්න.

3.4.3 ව්‍යාපාරයක නිෂ්පාදන සැලසුම්කරණ ක්‍රියාවලියේ දී සැලසුම් කළ යුතු ප්‍රධාන අංග

ව්‍යාපාරයක නිෂ්පාදනය සැලසුම් කිරීමේ දී පහත සඳහන් අංග සැලසුම් කිරීම වැදගත් වේ.

- (i) නිෂ්පාදන සාධක හා සම්පත් හාවිතය
- (ii) නිෂ්පාදන ක්‍රියාවලිය

- (iii) නිෂ්පාදන ප්‍රතිඵල ලබාගැනීම හෝ අස්වනු තෙලීම, නිෂ්පාදන ප්‍රවාහනය, ගබඩා කිරීම, සැකසුම් කිරීම, ඇසුරුම් කිරීම හා බෙදාහැරීම



නිෂ්පාදන සාධක හා සම්පත් හා විතය සැලසුම් කිරීම

නිෂ්පාදන සාධක වන හූමිය, ඉමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය මෙන් ම නිෂ්පාදන සඳහා වැදගත් සම්පත් වන හූමිය, යෙදුවුම්, ඉමය, යන්ත්‍ර, මුදල් හා අනෙකුත් හිග සම්පත්වලින් උපරිම ප්‍රයෝගන ගැනීම සඳහා සැලසුම් කිරීම ඉතා වැදගත් වේයි.

නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කිරීම

අවිනිශ්චිත හා වෙනස් වන පාරිසරික, සමුශ්‍ය ආර්ථික හා ගෝලීය තත්ත්ව යටතේ අනාගතය ප්‍රරේක්පනය කරමින් අරමුණු කරා ලැබා වීමට හැකි වන ලෙස සාර්ථක ව ව්‍යාපාරයක් පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙන පරිදි නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කිරීම වැදගත් වේයි. මිල ගණන්වල සිදු විය හැකි ව්‍යවහාර නිසා වන අවදානම, ගබඩා කිරීම, බෙදාහැරීම් හා අලෙවිකරණයේදී විය හැකි හානි නිසා වන අවදානම දේශගුණික හා කාලගුණික බලපෑම් නිසා වන අවදානම, රෝග හා පළිබේද නිසා වන අවදානම හා සෞර සතුරු හානිවලින් වන අලාභය හෝ රාජු ප්‍රතිපත්ති වෙනස් වීම් හා දේශපාලන බලපෑම් වැනි අවදානම් තත්ත්වයනට මූහුණ දිය හැකි පරිදි නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කිරීම වැදගත් වේයි.

මේ නිසා නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රශන්ත ලෙස සිදු කළ හැකි වන ලෙස මානව සම්පත්, මූල්‍ය සම්පත්, හූමිය හා අනෙකුත් ස්වාධාවික සම්පත් යොදාගනීමින් කාලය සහ වෙළෙඳපෙළ තත්ත්වයන්ට අනුගත වීම හා වෙනස් වන තත්ත්වයන්ට හැඩැගීම පහසු වන පරිදි නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කිරීම අවශ්‍ය වේයි.

ව්‍යවසායකයන් මූහුණ දෙන ප්‍රධාන අවදානම් තත්ත්වයක් වන මිල ගණන්වල උච්චවාවනය වීම, ගබඩා කිරීම, බෙදාහැරීම් හා අලෙවිකරණයේදී විය හැකි හානිවීම් හා සෞරසතුරු හානි, පළිබේද හානි, ගෙය නොගෙවීම්වලින් හා වෙනත් හේතු නිසා වන අලාභ යන තත්ත්ව අවම වන පරිදි නිෂ්පාදනය සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු වන ප්‍රවාහනය, ගබඩා කිරීම, සැකසුම් කිරීම, ඇසුරුම් කිරීම හා බෙදාහැරීම යන ක්‍රියාවලි සැලසුම් කිරීම වැදගත් වේයි.

මිනැං ම ව්‍යාපාරයකට සිය හාන්ච් හා සේවා අලෙවි කිරීම පිළිබඳ පැහැදිලි සැලසුමක් පැවතීම එම ව්‍යාපාරයේ ස්ථාවරයට හා දියුණුවට වැදගත් වෙයි. අලෙවිකරණ සැලසුමක අන්තර්ගත විය යුතු මූලික පියවර සහ අලෙවිකරණ සැලසුමක අන්තර්ගතය මෙම පරිවිතේදයේ දී ඉදිරිපත් කරනු ලැබේ.

4.1 ➤ අලෙවිකරණ සැලසුමක අරමුණු

අලෙවිකරණ සැලසුමක් යනු කුමක් ද?

අලෙවිකරණ සැලසුමක් යනු ව්‍යාපාරයේ අනාගත අලෙවිකරණ අපේක්ෂා පිළිබඳ විස්තරයක් සිහිත ලිඛිත නිර්මාණයකි.

අලෙවිකරණ සැලසුමක් ව්‍යාපාරයේ ස්වභාවය හෝ ප්‍රමාණය කුමක් වුව ද, මිනැං ම ව්‍යවසායකයෙහි විසින් සකසා ගත යුතු අත්‍යවශ්‍ය දෙයකි. මෙය බොහෝ අවස්ථාවල දී අව්‍යාසනාවකට මෙන් ව්‍යවසායකයන්ට මගහැරී යන නමුත්, ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා වැදගත් දෙයක් වෙයි. සරල අලෙවිකරණ සැලසුමක අන්තර්ගත විය යුතු කරුණු මේ පරිවිතේදයේ ඉදිරිපත් කර ඇති.

හොඳ අලෙවිකරණ සැලසුමක් එකවර සැකසීම කළ තොහැකි ය. එය අවස්ථා කිහිපයකින් වැඩි දියුණු කළ යුතු කාර්යයක් වෙයි. කෙසේ වුව ද පළමු ව සකසන අලෙවිකරණ සැලසුම් ඉතා විශාල ලෙස පසු ව වෙනස් විය හැකි ය.

අලෙවිකරණ සැලසුමක් යනු ව්‍යාපාරයේ අලෙවිකරණය පිළිබඳ ව වැදගත් වන තොරතුරු ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ලබාදෙන ලියවිල්ලකි. තව ද අලෙවිකරණ සැලසුමක් මිනැං ම ව්‍යාපාරයක ප්‍රධාන අලෙවිකරණ අංගෝජාගයන් ඇතුළත් ලියවිල්ලක් ලෙස ද හැඳින්විය හැකි ය.

එසේ ම අලෙවිකරණ සැලසුම අලෙවිකරණයේ මාර්ග සිතිම ද වෙයි. ඒ මගින් ව්‍යාපාරය අනාගතයේ සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරන අලෙවිකරණ ඉලක්ක හා ඒවා ප්‍රගාකර ගන්නේ කෙසේ ද? කවරදා ද? ඒ සඳහා අවශ්‍ය සම්පත් මොනවාද? යන්න පෙන්වයි. සාර්ථක ව්‍යාපාර සැලසුමක් සඳහා පියවර පහකි.

සාර්ථක අලෙවිකරණ සැලසුමක් සඳහා වන පියවර පහක් පහත දැක්වෙයි. මෙම පියවර අනුගමනය කිරීමෙන් ප්‍රශ්නයේ අලෙවිකරණ සැලසුමක් සකසා ගත හැකි වෙයි.

- (1) මූලික අලෙවිකරණ සංකල්ප ඉදිරිපත් කිරීම
- (2) අලෙවිකරණ සංකල්පයන්ගේ ගක්ෂතාව හා සාධනය පිළිබඳ සියලු දත්ත සහ විශේෂ කරුණු එක්රස් කිරීම
- (3) සම්පාදනය කර ගන්නා ලද දත්ත මත පදනම් ව අලෙවිකරණ සංකල්පය දියුණු කිරීම
- (4) ව්‍යාපාරයේ විශේෂ කරුණු පිළිබඳ සැලකිල්ලක් දක්වා විශ්ලේෂණයක් සකසමින් ව්‍යාපාරයේ අලෙවිකරණය "කුමක් ද? කොහෝ ද? කෙසේ ද? කවරදා ද? කාට ද? යන ගැටුවලට පිළිතුරු සේවීම

(5) අලෙවිකරණ සැලැස්ම ව්‍යාපාරය හා අලෙවිකරණ දියුණුව සඳහා උපකාරීවන වැදගත් මෙවලමක් වන ලෙස සැකසීම

අලෙවිකරණ සැලැස්මක් සැකසීමේ අරමුණ වන්නේ ප්‍රධාන වශයෙන් ම ව්‍යාපාරයේ අලෙවිකරණය ඉහළ තංවා ගැනීම සඳහා මග පෙන්වීමට වේ.

ව්‍යාපාර අලෙවි සැලැස්මක අරමුණ වශයෙන් සැලකෙනුයේ අලෙවියෙන් සහ විකුණුම්වලින් ලබා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිඵල හඳුනා ගැනීම වේ. අලෙවි සැලැස්මක ප්‍රකාශීත අරමුණ තුළ විශේෂ විම (Specific), මැනිය හැකි විම (Measurable), සාර්ථක කර ගත හැකි විම (Achievable), අලෙවි ගැටලුවට අදාළ විම (Realistic) හා නිශ්චිත කාලයක දී සාර්ථක කර ගත හැකි විම (Timeliness) යන (SMART) රුණාග පැවතිය යුතු ය.

ව්‍යාපාරයක අලෙවි සැලැස්ම හා ඇස්කමේන්තුගත විකුණුම් පදනම් විය යුත්තේ නිෂ්පාදනයේ හෝ සේවාවේ වාසි, ගනුදෙනුකරුවන්, වෙළෙදපොළ විශාලත්වය සහ තරගය අනුව වෙයි. මෙයට ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ කෙරී විස්තරයක් අනුළත් කළ යුතු අතර, ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන හේතුව නිසා ද යන්නත් එය සිදු කරන්නේ කෙසේ ද යන්නත් ප්‍රකාශ කළ යුතු ය. විකුණුම් ඒකක සහ අවම වශයෙන් මිළග වර්ෂ කිහිපයක් සඳහා වන මිල ගණන් ද අනුළත් කළ යුතු අතර අවශ්‍ය විටක දීපලම් වර්ෂයේ කාර්තු අනුව බෙදා වෙන් කර ගෙන ඉදිරිපත් කළ හැකි ය. මෙය සැලසුම් කිරීමෙන් පසු එය මූල්‍යමය ලේඛන සැකසීම සඳහා ද වැදගත් වනු ඇත. අලෙවිකරණ සැලැස්මක්, සැකසීමට ප්‍රථම අලෙවිකරණ විගණනය වැදගත් වෙයි.

4.2 ➡ අලෙවිකරණ විගණනය

අලෙවිකරණ විගණනය ව්‍යාපාරයක අලෙවිකරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය කටයුත්තකි. අලෙවිකරණ විගණනය යනු ව්‍යාපාරයේ අලෙවිකරණ ක්‍රියාකාරකම් පිළිබඳ පරික්ෂා කර බැලීමකි. මෙහි දී ව්‍යාපාරයේ අලෙවිකරණ අරමුණු සමග සත්‍ය අලෙවිකරණ ප්‍රතිඵල සංසන්ධනය කර බලයි. ඒ අනුව අලෙවිකරණ අරමුණු කොතෙක් දුරට සාක්ෂාත් කර ඇදේදැයි අවබෝධ කර ගැනෙයි. මෙහි දී,

1. බාහිර අලෙවිකරණ පරිසරය
2. අත්‍යන්තර අලෙවිකරණ පරිසරය හා
3. වර්තමාන අලෙවිකරණ උපක්‍රම පරික්ෂා කර බැලෙයි.

අලෙවිකරණ විගණනයේ දී ව්‍යාපාරයේ අලෙවිකරණ ක්‍රියාකාරකම් පරික්ෂා කර බලීම්න අලෙවිකරණ පරිසරය, අලෙවිකරණ අරමුණු හා සැලසුම් සැකසීම මෙන්ම ප්‍රතිස්ථාපන උපාය මාර්ග පිළිබඳ අධ්‍යයනය කෙරෙයි. ඒ අනුව අලෙවිකරණ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු දුරවලකා, ගැටුපු හඳුනාගෙන, ඒවාට ප්‍රශ්න විසඳුම් යෝජනා කෙරෙයි. එසේ ම ව්‍යාපාරයේ අලෙවිකරණය ජය ගැනීමට පවතින අවස්ථා හා ගක්ති හඳුනා ගැනීමත් දුරවලකා හා තර්ජන පිළිබඳ අධ්‍යයනය කර, ඒවා මගහරවා ගැනීමත් සිදු කෙරෙයි. මේ අනුව අලෙවිකරණ විගණනය යනු අලෙවිකරණයේ සියලු තත්ත්ව සලකා බලීම්න ක්‍රමානුකූලවත්, ස්වාධීනවත් එසේ ම නොක්වවත් සිදුකරන සංකීරණ ක්‍රියාවලියකි.

4.3 ➤ අලෙවිකරණය සඳහා ගුදාත විශ්ලේෂණය (SWOT Analysis)

ව්‍යාපාරයක් ඇරීමේ දී හා අලෙවි උපක්‍රම සෙවීමේ දී ව්‍යාපාරයට ඇති ගක්ති, දුර්වලතා, අවස්ථා හා තර්ජන (ගුදාත) පිළිබඳ සැලකිය යුතු සි. එසේ ම ව්‍යාපාරයට සිටින පාරිභෝගිකයන් පිළිබඳ ව මෙන් ම තරගකරුවන් පිළිබඳ ව ද දැන සිටිය යුතු ය. ව්‍යාපාරයක් ඇරීමේ දී ව්‍යාපාරය පිළිබඳ ගුදාත විශ්ලේෂණයක් කළ යුතු සි. ගුදාත විශ්ලේෂණයක දී නිරන්තරයෙන් ම ව්‍යාපාරය හෝ ව්‍යවසායකා පිළිබඳ ව හා එහි තරගකරුවන්ගේ අලෙවිකරණය පිළිබඳ ව හැදුරිය යුතු ය.



රූපය 4.1 - ගුදාත විශ්ලේෂණය

ගුදාත විශ්ලේෂණයක් මගින් ව්‍යාපාරයේ හා එහි තරගකරුවන්ගේ ගක්ති හා දුර්වලතා ඇගෙනුමට ලක් කිරීමට හැකි වන අතර, එමගින් ව්‍යාපාරය විසින් අලෙවි කළ යුතු හාන්ඩ හා සේවා මොනවා ද යන්න ද, ඒවා වඩා කාර්යක්ෂම ලෙස නිෂ්පාදනය හා අලෙවි කළ හැකි ද යන්න ද පිළිබඳ ව හොඳ අවබෝධයක් ලැබෙනු ඇති අතර තරගකරුවාගේ කියාකාරකම් අධ්‍යයනය කිරීම ද කෙරෙයි. ගුදාත විශ්ලේෂණයක දී අලෙවිකරණයේ ගක්ති හා දුර්වලතා සමඟ අලෙවිකරණයේ පවතින අවස්ථා සහ තර්ජන පිළිබඳ ව විශ්ලේෂණය කෙරෙයි.

● ගක්ති සහ දුර්වලතා විශ්ලේෂණය කිරීම

ව්‍යවසායකාගේ හෝ ව්‍යාපාරයේ අලෙවිකරණයට ඇති ගක්ති සහ දුර්වලතා අනුත්තර ව පවතින තත්ත්ව ලෙස හැඳින්වේ. ගක්ති ව්‍යාපාරය දියුණු කිරීමට අත්‍යවශ්‍ය වේ. ගක්ති තීරණය කර, ඒවා ලැබේ ඇත්තේ කෙසේ ද යන්න සෙවිය යුතු අතර, ඒවා තව දුරටත් වැඩි දියුණු කර ගත යුතු ය.

දුර්වලතා ව්‍යාපාරයේ අලෙවිකරණයට බාධා කරයි. දුර්වලතා හඳුනාගෙන, දුර්වලතා ඇති වී ඇත්තේ කෙසේද යන්න සෙවිය යුතු ය. ඒවා නැති කර ගන්නේ කෙසේ ද යන්න සෞයා බැලිය යුතු ය.

● අවස්ථා හා තරජන විශ්ලේෂණය කිරීම

ව්‍යාපාරයේ අලෙවිකරණ දියුණුවට පත්‍රිකා අවස්ථා හා තරජන පිළිබඳ ව ගැහුරින් විශ්ලේෂණය කර බැඳීය යුතු ය. මේවා බාහිර සාධක නිසා ඇති වෙයි. ගක්ති හා දුර්වලතා ව්‍යාපාරය සතු ව ඇති, පාලනය කළ හැකි කරුණු වන තමුන් අවස්ථා හා තරජන ව්‍යාපාරිකයාගේ පාලනයෙන් බාහිර සාධක බැවින් සේවා සාමාන්‍යයෙන් පාලනයට හසු නො වේ. තවද, අවස්ථා සහ තරජන පුළුල් පරාසයක පැනිරුණු තත්ත්ව වෙයි. එයට හේතුව අවස්ථා සහ තරජන තාක්ෂණික දියුණුව, රටක පාලන හෝ නෙතික ක්‍රියාමාර්ග, අර්ථික සාධක මෙන්ම තව තරගකරුවන් නිසා ද ඇති විය හැකි ය. අවස්ථාවලින් උපරිම ප්‍රයෝගන ගැනීමට කටයුතු කරමින් තරජන මගහැරීමට උත්සාහ කිරීම වැදගත් වේ.

ව්‍යාපාරයකයාගේ හෝ ව්‍යාපාරයේ ඇති ගක්තිවලින් හා අවස්ථාවලින් වාසි ලබාගැනීමටත්, ප්‍රතිනිශ්චය සහ තරජන මගහරවා ගැනීමටත් සුදුසු ක්‍රම හදුනාගෙන කටයුතු කිරීම වැදගත් වේ.

එසේ ම නිරන්තරයෙන් ම ව්‍යාපාරයට සිටින තරගකරුවන් පිළිබඳ තොරතුරු රස් කරමින් සිටිය යුතු ය. මෙහි දී ව්‍යාපාර තරගකරුවන්ගේ නිෂ්පාදන, ප්‍රකාශන, පොත්පත්, අත්පොත් සහ වෙබ් අඩවි විමර්ශනය කරමින්, ඔවුන්ගේ නිෂ්පාදන ලබාගතිමින් නිෂ්පාදනය කරන හා නිෂ්පාදන අලෙවියට ඉදිරිපත් කරන ක්‍රමවේද අධ්‍යයනය කරමින් ඔවුන් පිළිබඳ ව හැදැරිය යුතු ය. තරගකාරී හා නේව් හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ට හැගෙන්නේ ක්‍රමක්ද යන්න පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කර පාරිභෝගිකයන්ගේ වුවමනා හා අවශ්‍යතා හදාරමින් රැවිකත්වය පිළිබඳ අධ්‍යයනය කරමින් සැම විට ම ව්‍යාපාරික තරගකරුවන්ට වඩා ඉදිරියෙන් සිටීමට උත්සාහ දැරිය යුතු ය.

තරගකරුවන් හදුනා ගැනීමෙන් අනතුරු ව ඔවුන්ගේ ගක්තින් හා දුර්වලතා හදුනා ගත යුතු අතර පාරිභෝගිකයන් ඔවුන්ගේ නිෂ්පාදන මිල දී ගන්නේ ඇයි? පාරිභෝගිකයින් වැඩි අවධානය යොමු කරන්නේ මිල, වටිනාකම, සේවාව, පහසුකම් සහ කිරීතිනාමය වැනි සාධකවලින් ක්‍රමන සාධකවලට ද? යන්න හදුනා ගත යුතු ය.

මෙම විශ්ලේෂණයෙහි ප්‍රතිඵල මගින් වෙළඳපොළහි සාපේක්ෂ තත්ත්වය හා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇතේ. එසේ ම සලකන ව්‍යාපාරයෙහි ගක්ති, දුර්වලතා, අවස්ථා හා තරජන පිළිබඳ ගැහුරින් සලකා බැඳීමටත් අනාගත දියුණුව ඇති කර ගැනීමට සැලසුම් කිරීමටත් හැකි වනු ඇතේ. සලකන ව්‍යාපාරයේ ගක්තින්ගෙන් හා අවස්ථාවලින් වාසි ලබා ගැනීමටත් තරගකරුවාගේ දුර්වලතාවලින් ප්‍රයෝගන ගැනීම සඳහාත් සුදුසු උපක්‍රම සෙවීම සඳහා මෙහිදී ක්‍රියා කළ යුතු ය.

4.4 ➤ අලෙවිකරණ උපාය මාර්ග සැලසුම් කිරීම

ව්‍යාපාර අලෙවි සැලැස්මේ දී ව්‍යාපාරයේ හා නේව් හෝ සේවා මිලට ගැනීමට පාරිභෝගිකයන් පොලුවා ගැනීමට ව්‍යාපාරිකයා විසින් හා ටිත්‍යා කරනු ලබන උපාය මාර්ග හෝ උපාය විස්තර කෙරෙයි. බොහෝ අලෙවි සැලසුම්වල දුර්වල අංගය වනුයේ අලෙවිය සහ විකණුම්

ලපකුම ය. එබැවින් මෙම අංගය දියුණු කිරීම සඳහා වැඩි කාලයක් යෙදීම් වැදගත් වේ. ගක්තිමත් අලෙවි සහ විකුණුම් ක්‍රියාවලිය සඳහා වන මාරුග සිතියමක් ලෙස අලෙවි සැලැස්ම පසුව ප්‍රයෝග්‍රන්වත් වේ. අලෙවිය සහ විකුණුම් ක්‍රියාවලියේ අඩංගු වැදගත් කොටසක් වනුයේ උපාය මාරුගය යි.

මෙට ඉහත කොටස්වල දී ව්‍යාපාරයේ නිෂ්පාදනය කිරීම, මිල තියම කිරීම, ඉලක්ක පාරිභෝගිකයා, වෙළඳපාල හා තරගය පිළිබඳ ව පැහැදිලි කරන ලදී. මෙහි දී එම සියලු තොරතුරු සංකලනය කර සමස්ත වෙළඳ උපාය මාරුගයක් බවට පත් කළ යුතු ය. මෙහි දී ව්‍යාපාරයේ නිෂ්පාදනය පාරිභෝගිකයන්ට මිල දී ගැනීමට සැලස්වන්නේ කෙසේ ද යන්න විස්තර කෙරයි. මේ සඳහා වෙළඳ උපකුම ආධාරක වනු ඇත. සාර්ථක විකුණුම් හා අලෙවි ක්‍රියාවලිය සඳහා වැදගත් උපාය මාරුගයක් නම් ප්‍රවාරක වැඩසටහනයි. මෙමගින් දිනා ගැනීමට බළාපාරොත්තු වන පාරිභෝගික පිරිස ඇති කර ගැනීම සඳහා අවශ්‍ය විකුණුම් හා අලෙවි උපාය විස්තර කරයි.

4.5 ➡ අලෙවිකරණ වැඩසටහන් සැලසුම් කිරීම

අලෙවිකරණ වැඩසටහන මගින් අලෙවිකරණ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අලෙවිකරණ සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න මෙම කොටස් දී සලකා බලනු ලැබේ. අලෙවිකරණ වැඩසටහනට ප්‍රධාන ලෙස විකුණුම් ක්‍රමය හා ප්‍රවාරණ සහ ප්‍රවර්ධන ක්‍රමවේදය ඇතුළත් විය යුතු ය.

● විකුණුම් ක්‍රමය

පවත්නා බෙදාහැරීමේ මාරුග සහ ඒවා හාවිත කිරීමට සැලසුම් කරන ආකාරය විකුණුම් ක්‍රමය මගින් විස්තර කෙරයි. බොහෝ ව්‍යාපායකයෙක් විකුණුම් ක්‍රමවලට ප්‍රමාණවත් සැලැකිල්ලක් දක්වීමට අමතක කරති. අවසන් පාරිභෝගිකයාට නිෂ්පාදනය හෝ සේවාව අලෙවිකරන ආකාරය, බෙදාහැරීම සහ විකිණීමේ ක්‍රමය පිළිබඳ ව විස්තර කිරීම ඇතුළත් කොටස සැලැස්මේ වඩාත් ම වැදගත් අංගයන්ගෙන් එකකි. මෙම කොටස් දී ඉලක්කගත ගනුදෙනුකරුවන්ට නිෂ්පාදන ලබාදීම සඳහා වූ හැකියාව සහ දැනුම ප්‍රදරුණනය කළ යුතු ය.

එහි දී කෙළින්ම ගනුදෙනුකරුවන්ට විකුණනවා ද? අලෙවි නියෝගීතයන්, බෙදා හරින්නන් හෝ තැරැවිකරුවන් හාවිතා කර විකුණනවා ද? වෙනත් විකුණුම් ක්‍රමයක් හාවිත කිරීමට සැලසුම් කරනවා ද? යන්න තීරණය කර විස්තර කිරීම වැදගත් වේයි.

● ප්‍රවාරණය සහ ප්‍රවර්ධනය

වෙළඳ දැන්වීම් සහ ප්‍රවර්ධන වැඩසටහන මගින් හාණ්ඩය හෝ සේවාව පිළිබඳ තොරතුරු පාරිභෝගිකයාට සන්නිවේදනය කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි කරයි. මෙයින් අප්ස්ක්‍රාකරණ සියලු ප්‍රවාරණ ක්‍රම, එනම් ප්‍රවත්තන්, සගරා, ගුවන්විදුලිය, රුපවාහිනිය හෝ වෙනත් ක්‍රම පිළිබඳ විස්තරයක් ඇතුළු කිරීම වැදගත් වේයි. එසේ ම මහජන සම්බන්ධතා වැඩසටහන්, විකුණුම් ප්‍රවර්ධන ද්‍රව්‍ය වන අත් පත්‍රිකා, අත්පාන් සහ හාණ්ඩ පත්‍රිකා, වෙළඳ ප්‍රදරුණ පිළිබඳ ව ද විස්තර ඇතුළත් කළ හැකි ය.


4.6 ➡ අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සැලසුම් කිරීම

අලෙවිකරණ වැඩසටහන පිළියෙළ කළ පසු ව එය තිකියාකාර ව ක්‍රියාත්මක කිරීම කළ යුතු ය. අලෙවිකරණ වැඩසටහනක් සකසා ගැනීම සිදු කළ පසුව එය ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුයි. එහි දී මෙම වැඩසටහන ක්‍රියා කිරීම සඳහා වන මානව සම්පත් අවශ්‍යතාව, මූල්‍ය සම්පත් අවශ්‍යතාව, අනෙකුත් අවශ්‍යතාව තන්ත්ව හා සම්පත් හඳුනාගැනීම, සපයාගැනීම, වැඩ පැවරීම, කාලරාමුවක් සකසා ගැනීම සහ ක්‍රියාකාරකම් හඳුනා ගැනීම කළ යුතු ය. කාල රාමුව අනුව වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පුද්ගලයන්ට වැඩ පැවරීම, සම්පත් ලබා දීම හා අධීක්ෂණය කළ යුතුය. වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී එය සාර්ථක වීම හෝ අසාර්ථක වීම පරීක්ෂාව සැලසුම් කිරීම සඳහා පහත සඳහන් ප්‍රශ්න මාලාව යොදාගත හැකි ය. මේ සඳහා සාර්ථක පිළිතුරු ලබා ගැනීම මගින් වැඩසටහන් සාර්ථක ව ක්‍රියාත්මක කළ නැති ය. එම ප්‍රශ්න වන්නේ,

1. වැඩසටහන සිදු කරන්නේ, ක්වුරුද?
2. කවරදා ද?
3. කෙලෙස ද?
4. අවශ්‍ය සම්පත් මොනවා ද?
5. කා සමග ද?

4.7 ➡ අලෙවිකරණ සැලස්මක ඇති ප්‍රධාන අංග

සාමාන්‍යයෙන් අලෙවිකරණ සැලස්මක පහත දැක්වෙන ප්‍රධාන අංග 8 වැදගත් වෙයි.



රූපය 4.2 - අලෙවිකරණ සැලස්මක ඇති ප්‍රධාන අංග

● පිටකවරය, විධායක සාරාංශය සහ පටුන

අලෙවිකරණ සැලැස්මේ ගුණාත්මකභාවය තීරණය කිරීම සඳහා මෙම කරුණු වැදගත් වෙයි. වැරදි ලෙස හා අලංකාර ලෙස තීර්මාණය නොකරන ලද සැලැස්මක් මගින් ප්‍රමිතය ගැන අලෙවිකරණ සැලැස්ම පරිදිලනය කරන්නන් හට වැරදි පණිච්චයක් ලබා දෙනු ඇත. මේ නිසා අලෙවිකරණ සැලැස්මක් සැකසීමේ දී පිටකවරය, විධායක සාරාංශය ඇතුළුව අලෙවිකරණ සැලැස්මක මූලික අංග හෙවත් හඳුන්වාදීමේ අංග නිවැරදි ලෙස සැකසිය යුතු ය. එම කටරයේ අදාළ තොරතුරු පැවතිය යුතු අතර, විධායක සාරාංශයේ සමස්ත සැලැස්ම කියවීම සඳහා වටිනා එකක් බවට එක්තු ගැනීවිය හැකි ලෙස සරල ව හා සංක්ෂිප්ත ව සකසා තිබිය යුතු ය. එසේ ම පටුනෙන් සැලැස්ම තුළ ඇති අංග සහ පිටු අංක හඳුනාගැනීමට පායකයාට පහසු විය යුතු ය. බොහෝ අවස්ථාවල දී අලෙවිකරණ සැලැස්මේ ඉතිරි කොටස සම්පූර්ණයෙන් ම කියවීම හෝ නොකියවීම විධායක සාරාංශය කියවීමෙන් පසු තීරණය කෙරෙයි. තව ද පවතුන මගින් සමස්ත සැලසුම සංවිධානය කර ඇති ආකාරය දක්වයි. මෙම හේතුව නිසා සියලු හැඳින්වීමේ අංග ඉදිරිපත් කිරීමේ සහ අන්තර්ගතය යන දෙංගයෙන් ම සැලැස්ම පොහොසත් විය යුතු ය.

පිටකවරය

අලෙවිකරණ සැලැස්මක ආවරණ පිටුව ඉතා වැදගත් වේ. බොහෝ ව්‍යාපාර අයිතිකරුවෙන් ආවරණ පිටුවෙහි ඉතා වැදගත් තොරතුරු අවශ්‍ය පරිදි ඇතුළත් නො කරති. උදාහරණ ලෙස දුරකථන අංකය, ලිපිනය හෝ සිය අලෙවිකරණ සැලැස්මේ වෙනත් වැදගත් තොරතුරුක් ඇතුළු කිරීමට අමතක වූ ව්‍යාපාරකෘතියෙකු සම්බන්ධ කර ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන්ට දුරකථන නාමාවලිය හෝ වෙනත් සහාය සෙවීමට සිදු වෙයි.

මුළු පිටුවේ “අලෙවිකරණ සැලසුම” යනුවෙන් සඳහන් විය යුතු අතර, පහත සඳහන් තොරතුරු ඇතුළත් විය යුතු ය.

- නම හා ව්‍යාපාර නාමය
- ලාංඡනය
- ලිපිනය
- දුරකථන අංකය
- ගැක්ස් අංකය
- රැමේල් ලිපිනය
- දිනය

විධායක සාරාංශය

අලෙවිකරණ සැලැස්මක පළමු ව ඇත්තේ විධායක සාරාංශය යි. විශේෂයෙන් ම ඉදිරිපත් කරන සැලැස්ම කියවීමට පෙර විධායක සාරාංශය බැලීමේ පුරුද්දක් බොහෝ පායකයන්ට ඇත. අලෙවිකරණ හැකියාව මැන බැලීමටත්, ව්‍යාපාරයේ ස්වභාවය දැන ගැනීමටත්, දියුණුවට ඇති විභවය තීරණය කිරීමටත් බොහෝ දෙනා පළමු ව පරිදිලනය කරන්නේ විධායක සාරාංශය යි. එබැවින් විධායක සාරාංශය දුර්වල ලෙස සකසා ඇත් නම් ව්‍යාපාරය ගැන කියවෙන ව්‍යාපාර සැලසුම පිළිබඳ පායකයා කවදුරටත් නොකියවනු ඇත.

විධායක සාරාංශය අලෙවිකරණ සැලැස්මේ පළමු කොටස වූව ද එය ලිවිය යුත්තේ සැලැස්ම සකස් කර අවසාන වූ පසු ව යි. අනෙක් කොටස් ලියන අතරතුර විධායක සාරාංශයට ඇතුළත් කළ යුතු වැදගත් කොටස් හඳුනා ගත හැකි ය. විධායක සාරාංශය පිටු 1-2 අතර විය යුතු අතර, රීට අලෙවිකරණ සංකල්ප, ව්‍යාපාරයේ වර්තමාන අලෙවිකරණ තත්ත්වය, ආරම්භයේ තිබු තත්ත්වය හා පුද්ගලයන්, ගනුදෙනුකරුවන් මෙන් ම ප්‍රධාන ජයග්‍රහණ ද ඇතුළත් කිරීමට වගබලා ගැනීම වැදගත් වේ.

පටුන

පටුන මගින් සැලසුමේ විශේෂ අංග සහ පිටු සොයා ගැනීම පහසු කරවයි. අලෙවිකරණ සැලැස්මේ සියලු පිටු අංකනය කර තිබිය යුතු අතර, පටුනේ පිටු අංක සඳහන් විය යුතු ය. සැලසුම සකස් කිරීමෙන් සහ පිටු අංකනය කිරීමෙන් පසු නැවත පටුන වෙත ගොස් පිටු අංක ඇතුළත් කරන්න. ප්‍රධාන කොටස්වල මාත්‍යකා ලැයිස්තුගත කිරීමට මෙන් ම වැදගත් උප කොටස් ද ලැයිස්තුගත කිරීම වැදගත් වේයි.

● ව්‍යාපාර විස්තරය හා වර්තමාන අලෙවිකරණ තත්ත්වය

ව්‍යාපාරය කුමක් ද යන්න පිළිබඳ ව පැහැදිලි විතුයක් මැවීමට සැලසුම සමත් විය යුතු ය. ව්‍යාපාරයේ දැක්ම හෙවත් දරුණුනය, මෙහෙවර, ඉලක්ක, අරමුණු, ව්‍යාපාරය කුමක් ද ඉදිරිපත් කරන හාණ්ඩ, සැපයුම්කරුවන් වෙළඳපොල අවශ්‍යතාව, ව්‍යාපාරික අදහස ශක්‍යතාවන් යුත්ත වන්නේ කෙසේ ද වැනි වැදගත් තොරතුරු ඇතුළත් විය යුතු ය.

තව ද ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය මෙන් ම, අනාගත ශක්‍යතාවන් යන දෙක ම පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් වේයි. ව්‍යාපාරය කෙරෙහි ඇති විය හැකි බලපෑම් කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරමින් ව්‍යාපාරය අත්ථත් කර ගෙන ඇති විවිධ වෙළඳපොල කොටස් සහ ජයග්‍රහණ ගැන ද තොරතුරු ඉදිරිපත් කළ යුතු ය.

ව්‍යාපාරයක අලෙවි සැලැස්ම හා ඇස්තමේන්තුගත විකුණුම් පදනම් විය යුත්තේ නිෂ්පාදනයේ හෝ සේවාවේ වාසි, ගනුදෙනුකරුවන්, වෙළඳපොල විශාලත්වය සහ තරගය අනුව වන අතර, මෙයට ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ කෙටි විස්තරයක් ඇතුළත් කළ හැකි ය. ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වන හේතු හා එය සිදු කරන අයුරුත් ඇතුළත් කළ හැකි ය. විකුණුම් ඒකක සහ මිළග වර්ෂ සඳහා වන මිල ගණන් ද ඇතුළත් කළ යුතු අතර, අවශ්‍යතා නම් පළමු වර්ෂය කාරුණික අනුව බෙදා වෙන් කර ගෙන ඉදිරිපත් කළ හැකි ය. මෙය සැලසුම් කිරීමෙන් පසු එය මූල්‍යමය ලේඛන සැකසීම සඳහා ද වැදගත් වනු ඇත.

● ගුණාත්මක විග්‍රහය

නිෂ්පාදනයේ හෝ සේවාවේ වාසි අවාසි, ගනුදෙනුකරුවන්, වෙළඳපොල විශාලත්වය සහ තරගය පිළිබඳ ගක්ති හා දුර්වලතා සහ අවස්ථා හා තරේණ (ගුණාත්මක) පිළිබඳ ව සිදු කළ ගුණාත්මක විශේෂණයෙන් ප්‍රතිඵ්‍යුතු මෙයට ඇතුළත් කළ යුතු ය.

● අරමුණු හා සිද්ධීන්

ව්‍යාපාර අලෙවි සැලැස්මක අරමුණු වගයෙන් සලකන්නේ අලෙවියෙන් සහ විකුණුම්වලින් ලබා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිඵල හඳුනා ගැනීම වෙයි. එම අලෙවිකරණ අරමුණු මෙයට ඇතුළත් කළ යුතු ය.

● උපාය මාර්ග

අලෙවිකරණ සැලැස්මේ මෙම කොටසින් ව්‍යාපාරයේ හාන්ච හෝ සේවා මිලට ගැනීමට පාරිභෝගිකයන් පොලුඩා ගැනීම සඳහා ව්‍යාපාරිකයා විසින් හාවිත කරනු ලබන උපාය මාර්ග හෝ උපතුම විස්තර මෙයට ඉදිරිපත් කළ යුතු ය.

මෙට ඉහත කොටස්වල දී පැහැදිලි කළ පරිදි ව්‍යාපාරයේ නිෂ්පාදනය කිරීම, මිල නියම කිරීම, ඉලක්ක පාරිභෝගිකයා, වෙළඳපොල හා තරගය වැනි තත්ත්ව සලකා බලමින් සියලු තොරතුරු සම්ස්ත වෙළඳ උපාය මාර්ගයක් බවට පත් කළ යුතු ය. මෙහි දී ව්‍යාපාරයේ නිෂ්පාදනය පාරිභෝගිකයන්ට මිල දී ගැනීමට සලස්වන්නේ කෙසේ ද යන්න විස්තර කර මේ සඳහා උපයෝගී කර ගන්නා වෙළඳ උපතුම විකුණුම් හා අලෙවි උපාය මාර්ග, ප්‍රවාරක වැඩසටහන් යනාදි විස්තර ඇතුළත් කළ යුතු ය.

● වැඩසටහන්

පවත්නා බෙදාහැරීමේ මාර්ග සහ ඒවා හාවිත කිරීමට සැලසුම් කරන ආකාරය, අවසන් පාරිභෝගිකයාට නිෂ්පාදනය අලෙවිකරණ ආකාරය යනාදිය විස්තර කළ යුතු ය.

එහි දී කෙළින්ම ගනුදෙනුකරුවන්ට විකුණ්නවා දී? අලෙවි නියෝජනයන්, බෙදාහරින්නන් හෝ තැරුවිකරුවන් හාවිතා කර විකුණ්නවා දී? වෙනත් විකුණුම් ක්‍රමයක් හාවිත කිරීමට සැලසුම් කරනවා දී? යන්න තීරණය කර විස්තර කිරීම වැදගත් වෙයි.

වෙළඳ දැන්වීම් සහ ප්‍රවර්ධන වැඩසටහන් මගින් හාන්චය හෝ සේවාව පිළිබඳ තොරතුරු පාරිභෝගිකයාට සන්නිවේදනය කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි කර, එයින් අපේක්ෂා කරන සියලු ප්‍රවාරණ ක්‍රම වන පුවත්පත්, සගරා, ගුවන්විදුලිය, රුපවාහිනිය හෝ වෙනත් ක්‍රම පිළිබඳ විස්තරයක් ඇතුළු කිරීම වැදගත් වෙයි. එසේ ම මහජන සම්බන්ධතා වැඩසටහන්, විකුණුම් ප්‍රවර්ධන ද්‍රව්‍ය වන අත්පොත් සහ හාන්ච පත්‍රිකා, ආවරණ සැලසුම්, වෙළඳ පුදර්ගන පිළිබඳ ව ද විස්තර ඇතුළත් කළ හැකි ය.

● අයවැය

අලෙවිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා බලපාන විවිධ වැය ශේර්ප හා පිරිවැය හඳුනාගෙන, ඒ ඒ වැය ශේර්ප හා පිරිවැය සඳහා වන පිරිවැය හා වැය වෙන් කිරීම ඇතුළත් කරමින් අය වැය ශේර්පයක් ඇතුළත් කළ යුතු සි. මෙහි දී ඒ වැය ශේර්පයන් සඳහා වන ඒකක පිරිවැය ඒ ඒ ශේර්පය සඳහා වන මූල් පිරිවැය ඇතුළත් කරමින් සමස්ත පිරිවැය හඳුනාගත යුතු සි. එසේ ම අදාළ මූල් වැය සඳහා ආදයම් සපුරාගත්තා ක්‍රමවේද පැහැදිලි ව ඉදිරිපත් කළ යුතු සි.

● පාලනය

අලෙවිකරණ සැලැස්මට අනුව එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට එහි වැඩසටහන අනුව කටයුතු කිරීම සඳහා කාර්යයන් හඳුනාගැනීම, පුද්ගලයන් හඳුනා ගැනීම කාර්යයන් පැවරීම අවශ්‍ය වේ. එසේ ම අලෙවිකරණ සැලැස්මේ ඒ ඒ ක්‍රියාකාරකම්වලට අනුව කටයුතු කිරීමේ දී එහි සාර්ථකත්වය පරීක්ෂා කර ගැනීම සඳහා සූයුසු තිරෝණක හඳුනා ගැනීම කළ යුතු අතර, සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් පසු අදාළ ක්‍රියාකාරකම් අපේක්ෂිත අරමුණුවලට ලගා වී ඇත්දැයි සලකා බැලෙදි. එනම් ව්‍යාපාරයක පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සකසන ලද සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක වී ඇත් දැයි පරීක්ෂාකාරී ව බලයි. එහි දී අතපසුවීම දේශී හා අව්‍යාපාධි සිදු වී ඇත් නම් නිසි ක්‍රියාකාරකම් සිදු කර නිවැරදි කිරීම කළ යුතුයි. මෙය පාලනය ලෙස සලකයි. ඒ අනුව අලෙවිකරණ සැලැස්මක නිවැරදි හා කාර්යක්ෂම පාලන ක්‍රමවේදයක් පැවතිය යුතු ය.

ක්‍රියාකාරකම 4.1

- ප්‍රදේශයේ ව්‍යාපාර ආයතනයක නිෂ්පාදන අලෙවිකරණ අරමුණු ඉටු කරගැනීම සඳහා නව අලෙවිකරණ සැලැස්මක් සකසා ඉදිරිපත් කරන්න.
- අදාළ ආයතනයේ අයිතිකරු/ අලෙවි කළමනාකරු සමග සාකච්ඡා කර, එහි පවතින ගුණාත්මක ලක්ෂණ හා දුර්වලතා හඳුනාගෙන වාර්තාවක් සකස් කරන්න.

ව්‍යාපාරයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මෙන් ම දියුණුව හෝ පරිභානිය සඳහා සෘජු ව බලපාන සාධකයක් ලෙස මූල්‍ය සැලැස්ම හා මූල්‍ය කළමනාකරණය හඳුනා ගත තැකි ය. ව්‍යාපාරයක මූල්‍යය යනු ව්‍යාපාරයක පවතින මුදල් වේයි. මේ අනුව ව්‍යාපාරයක මූල්‍ය පිළිබඳ තීරණ ගැනීම යනු මුදල් පිළිබඳ ව තීරණ ගැනීම වේයි. මෙහි දී මූල්‍ය අවශ්‍යතා, ප්‍රාග්ධන ස්වභාවය හෝ ව්‍යුහය, වත්කම් හා පිරිවැය, මූල්‍ය මාර්ග හා ලාභාංශ ප්‍රතිපත්ති පිළිබඳව සලකා බැලෙයි.

මූල්‍ය කළමනාකරණය ලෙස සලකා බලනුයේ ව්‍යාපාරය සතු ව පවතින මූල්‍ය සම්පත් විශ්ලේෂණය කිරීම, සැලසුම් කිරීම හා පාලනය කිරීම සි. මෙහි දී මූල්‍යය අරමුදල් සොයා ගැනීම, මූල්‍යය අරමුදල් ආයෝජනය, මූල්‍යය සම්පත් කළමනාකරණය හා වියදම් පියවීම යන කරුණු පිළිබඳ ව සලකා බැලෙයි.

මේ නිසා මූල්‍ය කළමනාකරණයේ දී නිවැරදි වාර්තා තබාගැනීම, මූල්‍ය සම්පත් කළමනාකරණය හා මූල්‍ය වාර්තා පිළියෙළ කිරීම සිදු කෙරෙයි. එසේ ම ව්‍යාපාරයේ මූල්‍ය වට්තාකම ඉහළ යන පරිදි අරමුදල් අත්පත් කර ගැනීම හා ආයෝජන ලාභය උපරිම කිරීම සඳහා උපතුම සේවීම වැනි කටයුතු සිදු කළ යුතු සි. මූල්‍ය සම්පත් ව්‍යාපාරයේ මූල්‍ය අවශ්‍යතා ප්‍රරෝක්තියක කර එම අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා සැලසුම් කළ යුතු ය.

මූල්‍ය සම්පත් නැතිව ව්‍යාපාරයක් නො පවතී. ව්‍යාපාරයක් ආරම්භ කිරීම, දියුණු කිරීම, මිලදී ගැනීම, හඳිසි අවශ්‍යතා සඳහා මුහුණ දීම හා ව්‍යාපාරය කර ගෙන යැම (කාරක ප්‍රාග්ධනය) යන අවශ්‍යතා සඳහා ව්‍යාපාරයකට මුදල් අවශ්‍ය වේයි. ව්‍යාපාරයක් ආරම්භ කිරීම, මිලදී ගැනීම හා දියුණු කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය වැදගත් වන අතර, එදිනේදා ව්‍යාපාර කටයුතු සිදු කිරීමට කාරක ප්‍රාග්ධනය අවශ්‍ය වේයි.

ව්‍යාපාරයක් ආරම්භ කිරීම, මිලදී ගැනීම හෝ දියුණු කිරීම සඳහා ඉඩම්, ගොඩනැගිලි, යන්තු සූත්‍ර මිලදී ගැනීම වැනි දිගු කාලීන ආයෝජනවල යෙදවීම සඳහා ප්‍රාග්ධනය අවශ්‍ය වේයි. ප්‍රාග්ධනය විවිධ කුම මගින් සපයාගත හැකි ය. මේ පිළිබඳ ව පසුව සාකච්ඡා කෙරෙයි.

එදිනේදා ව්‍යාපාර කටයුතු කර ගෙන යැම සඳහා කාරක ප්‍රාග්ධනය වැදගත් වේයි. එදිනේදා ව්‍යාපාර කටයුතු කරගෙන යැම සඳහා ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් නැති වූ විට ව්‍යාපාරික කටයුතු අඩා වේයි. මේ නිසා පහත සාධක සලකා බලමින් ව්‍යාපාරයක කාරක ප්‍රාග්ධනය පවත්වාගත යුතු සි. එනම්,

1. ව්‍යාපාරයේ ස්වභාවය හා ප්‍රමාණය
2. නිෂ්පාදන ක්‍රියාවලිය
3. විකුණුම් හා අලෙවී කුමය
4. ඉල්ලම්, සැපයුම් හා අලෙවී කොන්දේසි
5. යය ප්‍රතිපත්ති
6. සේවක සූහසාධනය, පහසුකම් හා වැටුප් ගෙවීම

මෙම සාධක තීරණය කරමින් ප්‍රාග්ධන අවශ්‍යතා සපයා ගැනීම වැදගත් වේයි. ව්‍යාපාරයකට ප්‍රාග්ධන සම්පාදනය ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර මාරුග හා බාහිර මාරුග මගින් සිදු කළ හැකි ය.

අභ්‍යන්තර මූල්‍ය මාරුග ලෙස ව්‍යාපාරය කුළින් ම අරමුදල් සපයා ගැනීම, එනම් ලාභය, නැවත ආයෝජනය, වත්කම් අලෙවිය, ස්ථය වෙන් කිරීම්, කාරක ප්‍රාග්ධනය පාලන උපක්‍රම ගෙයට දීම ගැනීම් සහ දේපල කුළියට දීම දැක්විය හැකි ය.

බාහිර මූල්‍ය මාරුග යනු ව්‍යාපාරයට අවශ්‍ය මුදල්/ ප්‍රාග්ධනය බාහිර ආයතනවලින් ලබා ගැනීමයි. මෙහි දී දිගුකාලීන (ණයකර, උගස් කිරීම්, මූල්‍ය ආධාර හා දිගුකාලීන ගෙය) මධ්‍ය කාලීන (කළුබදු, කුළියට ගැනීම්, බැංකු ගෙය) හා කෙටි කාලීන ගෙය (බැංකු අයිරා, බැංකු ගෙය, ඇපකර) ලබාගැනීම දැක්විය හැකි ය.

5.1 ➤ මූල්‍ය කළමනාකරණය

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී ඉහත සඳහන් පරිදි මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන එම අවශ්‍යතා සපයා ගැනීම සැලසුම් කළ යුතු ය. මේ සඳහා මූල්‍ය කළමනාකරණය යටතේ ඉදිරියේ දී සාකච්ඡා වන කරුණු උපයෝගී කරගත හැකි ය.

5.1.1 මූල්‍ය සටහන් තබාගැනීම

ව්‍යාපාරයක් පවත්වා ගෙන යැමේ දී එදිනෙහු සිදු කරන ගනුදෙනු සටහන් කිරීම අතිශය වැදගත් වේයි. මේ නිසා ව්‍යාපාරය නිවැරදි ව හා සාර්ථක ව කර ගෙන යැම සඳහාත් අනාගතය සැලසුම් කිරීම සඳහාත් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වේයි. සටහන් තබා ගත යුතු මූල්‍ය තොරතුරු ව්‍යාපාරයේ ගනුදෙනු අශ්‍රිත ව බිඛ වේයි. ගනුදෙනු හෝ මූල්‍ය තොරතුරු නියමිත පරිදි සටහන් කර තබාගැනීම ව්‍යාපාරයේ අයිතිකරුවන්ට, කළමනාකරුවන්ට, අනාගත ආයෝජකයන්ට, ගෙය සපයන්නන්ට හා රාජ්‍ය ආයතනවලට විවිධ ආකාරයෙන් ප්‍රයෝගනවත් වේයි. මූල්‍ය කළමනාකරණයේ දී වැදගත් ම මූලික අවශ්‍යතාවක් වන්නේ ගිණුම් පවත්වා ගැනීම සි.

5.1.2 ආදායම් ප්‍රකාශය

ව්‍යාපාරයකට ආදායම් ලැබීම මුදල් ලැබෙන ගනුදෙනු, එනම් අත්පිට මුදලට සිදු වන ගනුදෙනු හෝ අත්පිට මුදලට සිදු තොවෙන ගනුදෙනු, එනම් පසුව මුදල් ගෙවීමේ පදනම මත සිදුවෙන ගනුදෙනු මත රඳාවතියි. මෙලෙස ව්‍යාපාරයට ආදායම් ලැබීම පෙන්වීමට ආදායම් ප්‍රකාශය උපයෝගී කරගැනේ.

ගනුදෙනු නිසා ව්‍යාපාරයක මුදල් ආදායම් බහුල ව සිදු වේයි. වර්තමානයේ මුදල් ආදායම් මුදල් මගින් හා වෙක්පත් මගින් යන ක්‍රම දෙකින් ම සිදු වේයි. අත්පිට මුදලින් සිදු කරන ගනුදෙනු සඳහා මුදල් ලැබීමේ දී ලදුපත් නිකුත් කළ යුතු සි. මේ නිසා ගනුදෙනු පවත්වා ගැනීම පහසු වේයි.

ව්‍යාපාරයේ ඒ ඒ ගනුදෙනු නිසා ආදායම් ලැබීම පිළිබඳ සටහන් කර පෙන්වීම ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශයක් ලෙස සැලකිය හැකි ය.

5.1.3 වියදම් ප්‍රකාශය

ව්‍යාපාරයක මුදල් වියදම් බහුල ව සිදු වෙයි. මුදල් වියදම් ද වර්තමානයේ මුදල් මගින් හා චෙක්පත් මගින් යන කුම දෙකින් සිදු වෙයි. අත්පිට මුදලින් සිදු කරන මුදල් වියදම් කිරීමේ දී හර පත් නිකුත් කළ යුතු යි. ව්‍යාපාරයක දෙනීක ව සිදු වන විවිධ වියදම් ඇත. එනම් ලිපිදුච්‍ය සඳහා වන වියදම්, සුළු තැබ්තු වියදම්, හදිසි ලිපි සඳහා තැපැල් ගාස්තු, තේ පැන් සංග්‍රහ වැනි සුළු වියදම් ය. මෙම දෙනීක ව සිදු වන සුළු වියදම් සටහන් කිරීම සඳහා සුළු මුදල් පොත උපයෝගි කර ගත හැකි ය. මේ නිසා මුදල් වියදම් පහසුවෙන් පවත්වාගැනීම සිදුකළ හැකි ය.

එසේ ම ව්‍යාපාරයක වියදම් අත්පිට මුදලට සිදු වන ගනුදෙනු හෝ අත්පිට මුදලට සිදු නොවන ගනුදෙනු එනම් පසු ව මුදල් ගෙවීමේ පදනම මත සිදුවන ගනුදෙනු මත රඳාපවතියි. වියදම් පිළිබඳ සටහන් කිරීම සඳහා වියදම් ගිණුම් සටහනක් පවත්වා ගත යුතු ය. මෙය ව්‍යාපාරයේ වියදම් ප්‍රකාශයක් ලෙස සැලකිය හැකි ය.

5.1.4 මූල්‍ය වාර්තා

ව්‍යාපාරයක් කිසියම් කාලසීමාවකට පසු ව සිදු කළ ගනුදෙනුවලින් ලැබූ ලාභය ගණනය කළ යුතු ය. එසේ නොවූ විට ව්‍යාපාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත නොහැකි ය. සලකන කාලසීමාවට පසු (බොහෝ විට වසරකට පසු ව) එනම් ගිණුම් වර්ෂයකට පසු ව්‍යාපාරය ලැබූ වෙළඳ ප්‍රතිලාභ දැනගැනීම සඳහාත් මූල්‍ය තත්ත්වය මැන ගැනීම සඳහාත් ව්‍යාපාරයේ අනාගත්‍ය තීරණය සඳහාත් වැදගත් වන තීරණ ගැනීම සඳහා උපකාරී වන්නේ මූල්‍ය ප්‍රකාශනය ය. මූල්‍ය ප්‍රකාශන ව්‍යාපාරයේ අවසාන ගිණුම් යනුවෙන් ද හැඳින්වේ. මේ යටතේ වෙළඳ ගිණුම, ලාභ අලාභ ගිණුම හා ගේජ පත්‍රය හඳුනාගත හැකි ය.

6.1.5 වෙළඳහා ලාභ අලාභ ගිණුම

ව්‍යාපාරයක ප්‍රධාන වෙළඳ කටයුතු මගින් අදාළ ගිණුම් වර්ෂය ක්‍රිංචිය තුළ උපයන ලද දෙ දෙ ලාභය තක්සේරු කිරීම සඳහා වෙළඳ ගිණුම සකසනු ලැබේ.

දෙ ලාභය යනු අදාළ කාලසීමාව ක්‍රිංචිය තුළ සමස්ත විකුණුම් ආදායම හා විකුණුම් පිරිවැය අතර වෙනසයි. එය පහත සම්කරණයෙන් පෙන්විය හැකි ය.

$$\text{දෙ ලාභය} = \text{විකුණුම් ආදායම} - \text{විකුණුම් පිරිවැය}$$

ව්‍යාපාරයක් පවත්වා ගෙන යැමේ දී විවිධාකාර ආදායම් හා පිරිවැය පවතී. මෙම පිරිවැය දෙ ලාභයෙන් අඩු කර ගුද්ධ ලාභය සෙවීම කළ යුතු ය. මේ සඳහා ලාභ අලාභ ගිණුම වැදගත් වෙයි.

ලාභ අලාභ ගිණුම යනු ගිණුම් වර්ෂය ක්‍රිංචිය තුළදී ප්‍රධාන වෙළඳ කටයුතුවලට අමතර ව ලැබුණු ආදායම් දෙ ලාභයට එකතු කරමින් හා ආදායම් ඉපයෝගීම සඳහා දරන ලද සියලු වියදම් හෙවත් අයහාර අඩු කරමින් ගුද්ධ ලාභය ගණනය කරන අයුරු පෙන්වන ගිණුම යි.

ශුද්ධ ලාභය ගණනය කිරීමේ දී ආයතනයකට දැරීමට සිදු වන විවිධ අයභාරයන් හෙවත් වියදම් සියල්ල සැලකිල්ලට ගත යුතු ය. ඒවා නම්, ආයතනික වියදම් හෙවත් ව්‍යාපාරය පවත්වාගෙන යැම් සඳහා දැරීමට සිදු වූ වියදම් (ගෙවල් කළී, වරිපනම්, රස්කුණ, විදුලි බිල්, දුරකතන බිල්, අලුත්වැඩියා, ගොඩනැගිලි ක්ෂය වීම්) පරිපාලන වියදම් (වැටුප් හා වේතන, කාර්යාල වියදම්, ලිපි දච්ච, තැපැල් ගාස්තු, ලි බඩු ක්ෂය, කාර්යාල උපකරණ ක්ෂය හා බඩු තොග විනාශ වීම්) අලෙවිකරණ වියදම් (විකුණුම් වැටුප්, කොමිස්, ඇසුරුම් වියදම්, ප්‍රවාහන වියදම්, ප්‍රවාරණ වියදම්, බොල් ගෙය, අධිමාන ගෙය, ලබාදුන් විවිතම්, කොමිස් වියදම්, වාහන කුලී හා ක්ෂය වීම්) මූල්‍ය වියදම් (ණය පොලී, බැංකු ගාස්තු) හා වෙනත් විවිධ වියදම් (හානි වීම්, අලාභ, අපනේ යැම්, පිනත ලබා දීම්) වෙයි.

වෙළඳ හා ලාභ අලාභ ගිණුමක් පිළියෙළ කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කොටස් කිහිපයකි. ඒවා පහත විස්තර කර ඇත.

ශුද්ධ විකුණුම්

විකුණුම් මගින් ව්‍යාපාරය සිය ගණුදෙනුකරුවන්ට හාණ්ඩ හෝ සේවා විකුණා ලැබූ ප්‍රධාන ආදායම් මූලාශ්‍ය දක්වයි. ගුද්ධ විකුණුම් ලෙස ගැනෙන්නේ විකුණු පසු ආපසු ලබාදුන් හාණ්ඩ සහ මිල අඩු කිරීම්වලින් පසු ලැබූ ආදායම සි.

විකුණුම් පිරිවැය හා මෙහෙයුම් වියදම්

එනම්, ව්‍යාපාරයේ අමුදවා නිම් හාණ්ඩ බවට පත් කිරීම සඳහා දුරු (ක්ෂය කිරීම ද ඇතුළු ව) වියදමයි.

දුල ලාභය

ශුද්ධ විකුණුම්වලින් මෙහෙයුම් වියදම් අඩු කළ විට ලැබේයි.

පොලී ආදායම්

ආයෝජන මත ලැබූ අමතර ආදායම්

පොලී වියදම්

ණය හිමියන්ට ගෙවූ පොලීය

ආදායම් බදු වියදම්

බදු සඳහා ගෙවිය යුතු වියදම්

සඳයෙස් විදුලි කාර්මිකයෝ ව්‍යාපාරයේ
2014-12-31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා
වෙළඳ හා ලාභ අලාභ ගිණුම

	රුපියල්	රුපියල්		රුපියල්	රුපියල්
වර්ෂය මුළු බඩු තොගය		39 500	විකුණුම්		252 600
<u>එකතු කළා</u>					
මිල දී ගැනුම් ප්‍රවාහන කුලී	126 000 <u>2 000</u>	<u>128 000</u> 167 500			
<u>අඩු කළා</u>					
වර්ෂය අවසාන (12/31) ඉතුරු බඩු තොගය විකුණුම් පිටිවැය දෙල ලාභය ප/ගේ		(30 000) 137 500 115 700 252 600			252 600
<u>ආයතන හා පරිපාලන</u> වියදම්			දෙල ලාභය ඉ/ගේ		115 100
ගෙවල් කුලී වරිපනම් වියදම් රක්ෂණ ගාස්තු ගොඩනැගිලි කුලීය යන්ත්‍ර අශ්‍රාක්වැචියා යන්ත්‍ර සූත්‍ර සවි කිරීම මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය විදුලි බිල් දුරකථන බිල් වැටුප් හා වේතන	3 000 400 1 500 500 1 600 900 500 300 200 37 000		ලැබු වට්ටම් ලැබු කොමිස් අයෝජන ආදායම්	3000 1520 1000	5 520
		45 900			

<u>විකුණුම් හා බෙදාහැරීමේ</u>				
<u>වියදම්</u>				
ප්‍රවාරණ වියදම්	1 500			
දුන් වට්ටම්	200			
වෛලෙද සේවක කොමිස්	1 000			
බොල් ණය කපා හැරීම	200			
බෙදා හැරීමේ ප්‍රවාහන වියදම්	400			
		3300		
<u>මූල්‍ය වියදම්</u>				
බංකු ගාස්තු	150			
ඇය පොලී	100			
		250		
<u>වෙනත් වියදම්</u>				
තොග හානි වීම	50			
		50		
ශුද්ධ ලාභය		71 120		
				120 620

5.1.6 ගේෂ පත්‍රය

ගේෂ පත්‍රය යනු නිශ්චිත දිනකට ව්‍යාපාරයේ වත්කම් හා බැරකම් පෙන්වුම් කරන ලියවිල්ල සි. ගේෂ පත්‍රයේ ඇති විශේෂත්වය නම් එය නිශ්චිත කාලයීමාවකට පිළියෙල නොකර, කිසියම් දිනකට පිළියෙල කිරීම සි. එමගින් අදාළ දිනට සළකන ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය, වත්කම්, ද්‍රව්‍යලතාව හා නුඩුන්වත් බව නිරුපණය කරයි.

මෙමගින් ව්‍යාපාරයේ වත්කම් බැරකම් හා හිමිකම් පිළිබඳ පැහැදිලි විත්‍යක් ලබාදෙයි. ගේෂ පත්‍රයක වත්කම් ප්‍රධාන වශයෙන් ස්ථාවර වත්කම් හා ජ්‍යෙම වත්කම් ලෙස නිරුපණය කරනු ලබන අතර, බැරකම් දිගුකාලීන බැරකම් හා ජ්‍යෙම / කෙටිකාලීන බැරකම් ලෙස නිරුපණය කරනු ලැබේ.

ගේෂ පත්‍රයක ප්‍රධාන කොටස් වන්නේ වත්කම්, වගකීම් සහ හිමිකම් ය.

වත්කම

ව්‍යාපාරයක් සතු ආර්ථික මූල්‍යය, එනම්, ගොඩනගැනීම්, උපකරණ, වාහන, ඉඩම්, ගැසුගැනීම් ගෙවිය යුතු මුදල් ලැබිය යුතු ගිණුම්, ජේවන්ට වට්නාකම් හා බංකු සංඝිත වෙයි.

වගකීම

අනාගතයේ දී අනිවාරයයෙන් ම හෝ බොහෝ විට දුරීමට සිදු වන ආර්ථික වියදම්. එනම් ව්‍යාපාරය විසින් අය හිමියන්ට ගෙවිය යුතු මුදල් වේ.

හිමිකම

ව්‍යාපාරය කුළ හිමිකරුට ඉතිරි වන කොටස හිමිකම වෙයි.

යේෂ පත්‍රයක සුවිශේෂ කොටස් කිහිපයකි.

ඡංගම වත්කම්

මිට මුදල් සහ ව්‍යාපාරයේ සාමාන්‍ය කටයුතු තුළ වසරක් ඇතුළු ව මුදල් බවට හැරෙන සම්පත් ඇතුළත් වෙයි. එනම්, මුදල්, විකිණීය හැකි ආයෝජන (තාවකාලික ආයෝජන), ලැබිය යුතු මුදල් බඩු තොගය සහ පෙර ගෙවුම් වියදම් (රක්ෂණ වාරික ආදි ප්‍රතිලාභ ලැබීමට පෙර කර ඇති ගෙවීම්) වේ. එම නිසා ඡංගම වත්කම් යනු බොහෝ විට වෙනස් වන වත්කම් ය. එයට හේතුව නම් ඒවා නිරන්තරයෙන් මුදල් බවට හැරෙන බැවිති.

ස්ථාවර වත්කම්

සාමාන්‍යයෙන් ස්ථාවර වත්කම්වලට ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, කාර්යාල උපකරණ ආදිය ඇතුළත් වෙයි. මින් අදහස් කෙරෙන්නේ විකිණීමට අදහස් කරන හාණ්ඩ නො ව, විකුණන භාණ්ඩය නිෂ්පාදනයට, පුද්ගලනයට, ගබඩා කිරීමට හා ප්‍රවාහනයට හාවිත කෙරෙන සම්පත් වෙයි.

ක්‍රියාකාරීතිය

යම්කිසි කාලයක් තිස්සේ හාවිත කිරීම නිසා වත්කම් සහ වටිනා හාණ්ඩ ගෙවී යැම හා පැරණි වීම හේතුවෙන් ස්ථාවර වත්කම්වල සිදු වන වටිනාකම අඩු වීම දැක්වීම සඳහා යොදන ගිණුම්කරණ පදයකි. නව තීපුළුම් සහ දියුණු තාක්ෂණය හේතුවෙන් ද ස්ථාවර වත්කම්වල වටිනාකම හා උපයෝගී බව අඩු වෙයි. එම දේපළ අත්සත් කර ගැනීම සඳහා යොදු මුදල එහි ආයුකාලයෙන් බෙදා ක්‍රියාකාරීතිය කරයි. මෙය සාපුරු ක්‍රියාකාරීතිය සිදු විය වියි. එහෙත් ඉඩම් ක්‍රියා වන්නේ නැතු.

වර්තමාන වගකීම්

සාමාන්‍යයෙන් මිට අඩංගු වන්නේ මීළග වර්ෂය ඇතුළත ගෙවීමට සිදු වන ග්‍රය වෙයි. ව්‍යාපාරයක වර්තමාන වගකීම් පියවීමට සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ එහි වර්තමාන වත්කම් ය.

ගෙවිය යුතු ගිණුම්

මෙයට මීළග වර්ෂය ඇතුළත ගෙවීමට නියමිත සියලු ග්‍රය අඩංගු වෙයි. ඒ ව්‍යාපාරයේ ග්‍රයගැනීයන් ලබාගත් හාණ්ඩ හා සේවා වෙනුවෙනි.

ගෙවිය යුතු මුදල්

බැංකුවලට හෝ වෙනත් ග්‍රය හිමියන්ට (ලිඛිත පොරොන්ද පත්‍රයක් ලබා දී ඇතිවිට) ගෙවිය යුතු මුදල් වේ.

ගෙවිය යුතු උපවිත වියදම්

මේ යටතේ වැටුප් සහ වෙනතන, බැංකු වලින් ලබාගත් ග්‍රය සඳහා පොලී රක්ෂණ වාරික සහ සමාන වියදම් සැලකේ. යේෂ පත්‍රයේ දිනට මෙම මුදල්වලින් ගෙවීමට ඉතිරිව ඇති මුදල ගෙවිය යුතු උපවිත වියදම් ලෙස සැලකේයි.

ගෙවිය යුතු ආදායම් බඳු

ਆදායම් බඳු වශයෙන් ගෙවිය යුතු මුදල් වේ.

දිගුකාලීන වගකීම්

මූල්‍ය වාර්තාවේ දිනට වසරකින් පසු ගෙවීමට ඇති මුදල් වේ.

සඳරස් විදුලි කාර්මියෝ ව්‍යාපාරයේ

2014-12-31 දිනට ගේෂ පත්‍රය

	වගකීම්		වත්කම්			රුපියල් ගැනීම්
	රුපියල්	රුපියල්		රුපියල් පිරිවැය	රුපියල් සමුළුව ලෙස	
ප්‍රාග්ධනය		50 000	ස්ථාවර වත්කම්			
<u>එකතු කළා</u>						
ගුද්ධ ලාභය	71 120		ගොඩනැගිලි යන්තු යුතු	72 000	500	71 500
<u>ජ්‍යෙගම බැරකම්</u>			ජ්‍යෙගම වත්කම්			
ණයහිමියෝ	23 300		බඩු තොගය		30 000	
ගෙවිය යුතු ගෙවල් කළී	200		ණයගැනීමෝ	31 520		
බැංකු අයිරාව	3 800		බොල් නය	200	31 320	
		27 300	අත ඉතිරි මුදල		2 300	
						63 620
						148 420
		148 420				


අන්තර්ගතය

- (1) ඔබ විසින් සැලසුම් කරනු ලබන නව ව්‍යාපාර සඳහා අපේක්ෂිත වෙළඳ ලාභ අලාභ ගිණුම සහ සංක්ෂීප්ත ආදර්ශ ගේෂ පත්‍රයක් සාරාග වශයෙන් ගොඩනගන්න.
- (2) ඉහත අපේක්ෂිත වෙළඳ ලාභ අලාභ ගිණුමෙහි ලාභය වැඩි කර ගැනීමට හා මූල දනය සපයා ගැනීමට පූදුසූ කුම උපායන් සාකච්ඡා කරන්න.

5.1.7 ලාභ සමවිශේෂන ලක්ෂණය ගණනය

සමවිශේෂන ලක්ෂණය මගින් නිරුපණය කරන්නේ ලාභ හෝ පාඩු නැති එනම්, මුළු පිරිවැය මුළු විකුණුම් ආදායමට සමාන වන අවස්ථාවේ දී නිෂ්පාදනය කර විකුණාගත යුතු ඒකක ගණන සි. රුපය 5.1හි ලාභ සමවිශේෂන ලක්ෂණය Q මගින් දැක්වේ.

ව්‍යාපාරයක් ආරම්භකර පවත්වාගෙන යාමේ දී ලාභ සමවිශේෂන ලක්ෂණය ගණනය කිරීම හා ඒ පිළිබඳ ව සලකා බැලීම අතිශයින් ම වැදගත් අවශ්‍යතාවයකි.



රුපය 5.1 - ලාභ සමවිශේෂන ප්‍රස්ථාරය

ව්‍යාපාරයක් මගින් නිෂ්පාදනය කර හෝ මිලයට ගෙන විකුණා ගත හැකි හාන්ඩ් ප්‍රමාණයට සමානුපාතික ව ඒහි පිරිවැය මෙන් ම ආදායම ද විවළනය වේ. ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය පිරිවැය වන ගොඩනැගිලි කුලී, මාසික වැළුජ් යනාදිය විකුණුම් ප්‍රමාණය සමග වෙනස් නොවී නියත ව පවතින බැවින් ඒවා ස්ථාවර පිරිවැය ලෙස හැඳින්වේ. හාන්ඩ් නිෂ්පාදන වියදම් හෝ හාන්ඩ් මිලට ගැනීමේ වියදම් විකුණුම් ප්‍රමාණය සමග විවළනය වන බැවින් ඒවා විවළා පිරිවැය ලෙස හැඳින්වේ. මුළු පරිවැය සමන්විත වන්නේ විවළා සහ ස්ථාවර පිරිවැයයන්හි එකතු වීමෙනි. තව ද 5.1 රුපයෙහි දැක්වෙන අයුරු විකුණුම් ඒකක ගණනට සමානුපාතිකව මුළු ආදායම විවළනය වෙයි.

ප්‍රස්ථාරයේ A ලක්ෂණයෙන් නිරුපණය වන්නේ විකුණුම් ඒකක Q ප්‍රමාණයක දී ව්‍යාපාරයේ මුළු ආදායම මුළු පිරිවැයට සමාන වන අවස්ථාව සි. එය ව්‍යාපාරයේ ලාභ සමවිශේෂන ලක්ෂණය ලෙස හැඳින්වේයි. මේ අවස්ථාවේ දී ආයතනයට ලාභයක් හෝ පාඩුවක් හෝ නැතු. එහි දී හාන්ඩ් හෝ සේවාවක ලාභ සමවිශේෂන අවස්ථාව ලබා ගැනීම සඳහා කිසියම් මිලක් යටතේ කොපමණ හාන්ඩ් ප්‍රමාණයක් අලෙවි කළ යුතු ද යන්න හෝ අලෙවි වන හාන්ඩ් ප්‍රමාණය නිගමනය කර හාන්ඩ් මිල කොපමණ විය යුතු ද යන්නත් තීරණය කළ හැකි ය.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කිරීමේ දී මේ තීරණ වැදගත් වේ. ලාභ සමවිශේෂනය සඳහා අවශ්‍ය විකුණුම් ඒකක ගණන කුඩා වන තරමට ව්‍යාපාරයේ විකුණුම් අවදානම අඩු වෙයි.

ඒකකයක විකුණුම් මිල සහ ඒකකයක් සඳහා වන විවලා පිරිවැය අතර වෙනස සහභාගය නොහොත් දායකය (Contribution) ලෙස හැඳින්වේ.

පහත දැක්වෙන ආකාරයට ලාභ සම්බන්ධ ලක්ෂණය ගණනය කර ගත හැකි ය.

$$\text{ලාභ සම්බන්ධ ලක්ෂණය} = \frac{\text{ස්ථාවර පිරිවැය}}{\text{ඒකක මිල - ඒකක විවලා පිරිවැය}}$$

නිදසුන

LED විදුලි බල්බ නිපදවන සඳරස් විදුලි කාර්මිකයෝ ව්‍යාපාරයේ ව්‍යාපාර ස්ථානයේ ගොඩනගිල්ල (ස්ථාවර) පිරිවැය රු. 4000 කි. LED විදුලි බල්බ සැකකීම සඳහා වන අමුදව්‍ය, ගුම්ය හා අනෙකුත් සියලු පිරිවැය ඇතුළත් විවලා පිරිවැය බල්බයකට රු.200ක් වෙයි. බල්බය අලෙවි කරන මිල රු.250ක් වෙයි. මේ අනුව බල්බයකට ලාභය රු.50ක් වෙයි. සම්බන්ධ ලක්ෂණය වන්නේ ලාභ හා පාඨු නොලබන අවස්ථාව බැවින් ස්ථාවර පිරිවැය සඳහා වැය වන පිරිවැය පියවා ගැනීම සඳහා අලෙවි කළ යුතු බල්බ සංඛ්‍යාව වෙයි.

$$\begin{aligned} \text{ලාභ හෝ පාඨු නොලබන} &= \frac{\text{ස්ථාවර පිරිවැය}}{\text{ඒකක විකුණුම් මිල - විවලා පිරිවැය}} \\ \text{අවස්ථා සඳහා අලෙවි කළ යුතු} &= \frac{4000}{250 - 200} = \frac{4000}{50} \\ \text{බල්බ ගණන} &= 80 \end{aligned}$$

මේ අනුව සඳරස් විදුලි කාර්මිකයන් නිෂ්පාදනය කරන LED විදුලි බල්බවලට අදාළ සම්බන්ධ ලක්ෂණය සඳහා වන විකුණුම් ඒකක ගණන 80 වේ.

අන්තරාසය

- (1) දුම්ද “ගක්ති” තමින් කුඩා යකඩ සේප්පු නිෂ්පාදනය කර අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වා ගෙන යයි. එම ව්‍යාපාරයට අදාළ මූල්‍ය තොරතුරු පහත දක්වා ඇත.
- ☞ කර්මාන්ත්‍යාලා ගොඩනගිල්ලේ මාසික කුලය රුපියල් 50 000
- ☞ මාසික විදුලි, දුරකථන හා ජල බිල රුපියල් 10 000
- ☞ යන්ත්‍ර සූත්‍ර නඩත්තුව සඳහා මාසික වියදම රුපියල් 10 000
- ☞ මාසික සේවක වේතන රුපියල් 25 000
- ☞ කුඩා සේප්පුවක් නිෂ්පාදනයට අවශ්‍ය අමුදව්‍යවල පිරිවැය රුපියල් 1000
- ☞ කුඩා සේප්පුවක් නිෂ්පාදනයට අවශ්‍ය වෙනත් විවලා පිරිවැය රුපියල් 250
- ☞ සේප්පුවක විකුණුම් මිල රුපියල් 6000

- (i) ස්ථාවර පිරිවැය ගණනය කරන්න. (iv) ලාභ සම්බන්ධ ලක්ෂණය ගණනය කරන්න.
- (ii) විවලා පිරිවැය ගණනය කරන්න.
- (iii) සහභාගය ගණනය කරන්න.


ව්‍යාපාරයකට බලපාන නෙතික සමාජීය හා සඳුවාරාත්මක සාධක හඳුනාගෙන එම සාධකවල බලපැමි නිසා ඇති වන ව්‍යාපාරික අවස්ථා හා තරේණවලට මූහුණ දෙන ආකාරය පිළිබඳ ව මෙම පරිවිශේදයෙන් විස්තර කරනු ලැබේ.

මිනිසාට අවශ්‍ය හාණ්ඩ හෝ සේවා හෝ නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම සඳහා ව්‍යාපාර බිජි වන අතර, එම ව්‍යාපාර තුළ පොදු අරමුණක් සඳහා කටයුතු කරන පුද්ගලයේ සමුහයක් ඇතුළත් වෙති. මෙවැනි ඕනෑම ව්‍යාපාරයක් විවෘත පරිසරය තුළ කටයුතු කරන අතර එහි දී නෙතික, සමාජීය, පාරිසරික හා සඳුවාරාත්මක බලපැමි යටතේ කටයුතු කළ යුතු වේ. එබැවින් ව්‍යාපාරයක තිරසාර පැවැත්ම සඳහා අදාළ තත්ත්ව පිළිබඳ ව නිසි අවබෝධය හා ඇගයුම අවශ්‍ය වේ.

ව්‍යාපාරයක් බිජිවීමේ දී ඒ තුළ විධිමත් ආයතනික හා සංවිධානම ය සැලැස්මක් ගොඩනැගේයි. ඒ මතින් ව්‍යාපාරයේ ස්වභාවය, එහි අයිතිය, ගනුදෙනුකරුවන්ගේ ස්වභාවය, සැපයුම්කරුවන් හා තරේණකරුවන්ගේ බලපැමි, ව්‍යාපාරයේ අනාගත ගමන් මග, අරමුණු, සාමර්ථය හා දුරශනය, ව්‍යාපාරය අයත් වන සංවිධාන වර්ගය වැනි තොරතුරු රාජියක් ලබා දෙයි.

ව්‍යාපාරයක අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු මූලිකාග වගයෙන් ව්‍යාපාර නාමය (Name), එහි පුද්ගල කණ්ඩායම හා ඔවුන්ගේ කුසලතා (People and talents), ව්‍යාපාරික දැරුණය (Vision), මෙහෙවර (Mission), අරමුණු හා පරමාරුප (Aims and Objectives), බලතල බෙදී යන ආකාරය හෙවත් සංවිධාන බුරාවලිය (Hierarchy), ආයතනික සංස්කෘතිය (Organizational Culture) කාර්ය පද්ධති හා ක්‍රමවේදය (Systems and Procedures) ආයතනික සන්නිවේදනය (Organizational Communication) හා එහි ආකාරය, වාර්තා කිරීමේ පද්ධතියෙහි ස්වභාවය (Recording system) පරිපාලන හා පාලන ක්‍රමවේදය (Administration and controlling system) හා ඒවා ප්‍රතිධාන හා දැඩුවම් දීමේ ක්‍රමවේදය (Rewards and punishment) වැනි දේ හඳුනාගත හැකි ය.

ලොව පුරා කටයුතු කරන ව්‍යාපාර විවිධාකාරයෙන් වර්ගකර හඳුනාගත හැකි ය. ව්‍යාපාර වර්ග කර හඳුනා ගැනීමේ දී ප්‍රාග්ධන හිමිකාරිත්වය, ව්‍යාපාරයේ හිමිකාරිත්වය, ව්‍යාපාරයේ ස්වභාවය, පොද්ගලිකත්වය, අරමුණු, ජාතිකත්වය හෝ විශාලත්වය/පැතිරීම වැනි කරුණු සළකා බැලෙයි. කෙසේ වුවද මේ පරිවිශේදයේ දී උත්සාහ කරනුයේ ව්‍යාපාරයක ප්‍රාග්ධන හිමිකාරිත්වය හෙවත් ව්‍යවසායකත්වය අනුව ව්‍යාපාර වර්ග කර හඳුනා ගැනීමට පමණි. එසේ නමුත් මෙලෙස වර්ගීකරණය කර හඳුනා ගන්නා ව්‍යාපාර නැවත වෙනත් ක්‍රම යටතේ ද වර්ග කර හඳුනා ගත හැකි ය. ව්‍යාපාර/ව්‍යවසායකයන් වර්ගීකරණ 6.1 රුපයෙන් දැක්වේ.



රූපය 6.1 - ව්‍යාපාර ව්‍යවසාය වර්ගීකරණය

ව්‍යාපාරයක් සඳහා යෝගා ව්‍යාපාර වර්ගය තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු සාධක රාජියකි. ඒවා නම්,

- අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රමාණය හා එය සෞයිගන්තා ආකාරය
- නෙතික පුද්ගල්‍යාවයේ අවශ්‍යතාව
- වගකීම පවත්වාගත යුතු ආකාරය
- ව්‍යාපාරයේ පැවැත්ම, කාලය හා ස්ථාවරණය
- අයිතිකරුවන් සංඛ්‍යාව
- රාජ්‍ය අනුග්‍රහය හා සහත ලබා ගැනීම
- අයිතිය පැවරීමට ඇති හැකියාව
- ආරම්භ කිරීම හා අවසන් කිරීමේ ආකාරය, ස්වභාවය හා තත්ත්වය

ව්‍යාපාරයක් පවත්වාගෙන යැමීමේ දී විවිධ හේතු හා අවශ්‍යතා සඳහා ව්‍යාපාර හිමිකරුවේ බාහිර සමාජයට වගකීමට බැඳී සිටිති. වගකීම යනු බාහිර පාර්ශ්වයන් වෙත ව්‍යාපාරයක් වශයෙන් හෝ ව්‍යාපාරයක අයිතිකරුවන් වශයෙන් නෙතික වශයෙන් සහ සමාර්ශය වශයෙන් වන බැඳීම සි. මේ වගකීමේ ස්වභාවය අනුව ව්‍යාපාර ආයතන 'සීමිත වගකීම්' හා 'සීමාරහිත වගකීම' යනුවෙන් ප්‍රධාන ආකාර දෙකකින් පවතී.

'සීමිත' වගකීම සහිත ව්‍යාපාර ආයතන බාහිර වගකීම ගෙවීමට බැඳී සිටිනුයේ එම ව්‍යාපාරය ආරම්භ කිරීමට යොදු ප්‍රාග්ධනය ප්‍රමාණය දක්වා පමණක් වන අතර, සීමාරහිත වගකීමක් සහිත ව්‍යාපාරයක දී අදාළ ව්‍යාපාරයේ අයිතිකරුවේ තම පොදුගැලික වතකම් /දේපලවලින් පවා බාහිර වගකීම ගෙවීමට බැඳී සිටිති. එබැවින් ව්‍යාපාරයක් ඇරුණීමේ දී 'වගකීම' පිළිබඳ අවබෝධය ව්‍යවසායකයන් සතු ව පැවතීම වැදගත් වෙයි.

මෙම තත්ත්වය තවදුරටත් උදාහරණයක් මගින් පැහැදිලි කළ හැකි ය. විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන කිසියම් විදුලි උපකරණයක් නිෂ්පාදනය කර අලේවී කරන ව්‍යවසායකයෙකුගේ ව්‍යාපාරයක් සලකමු. ඔහු මෙම ව්‍යාපාරය දියුණු කිරීම සඳහා වෙනත් අයෙකුගෙන් විභාල ගෙය මුදලක් ගත්තේ යැයි සිත්තන්න. මෙම ව්‍යාපාරය වැසි ගියහොත් ව්‍යාපාරිකයාට සිය පූද්ගලික දේපල විකුණා හෝ අදාළ ගෙය ගෙවීමට සිදුවේ. මෙය සීමා රහිත බැඳීමකි. මෙය සීමා සහිත ව්‍යාපාරයක් වූයේ නම් ගෙය ගෙවීමට බැඳී ඇත්තේ ව්‍යාපාරය ආරම්භයේ යෙදු ප්‍රාග්ධනයට සමාන සීමාවක් දක්වා පමණි.

6.1 ➤ ඒක පුද්ගල ව්‍යාපාරයකට බලපාන ප්‍රධාන තොතික සාධක

තනි පුද්ගලයෙකු විසින් සිය ප්‍රාග්ධනය යෙදවා ලාභ හෝ පාඩු ලබමින් පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාරයක් ඒක පුද්ගල (කේවල ස්වාමී / Single proprietorship) ව්‍යාපාරයක් වශයෙන් හැඳින්වයි. මෙවැනි ව්‍යාපාර ලෝකයේ ඉතා ප්‍රවලිත ව ඇති අතර, ආරම්භ කිරීම වඩා පහසු යි. ඉතා සරලයි. මෙවැනි ව්‍යාපාරයන් ආරම්භ කිරීමේ දී දැකිය හැකි ලක්ෂණ පහත දක්වේ.

- ඇරුණිම පහසු වීම
- කුඩා ප්‍රාග්ධනයක් ප්‍රමාණවත් වීම
- ස්වාධීන ව කටයුතු කළ හැකි වීම
- දියුණුව සැම විටම පොද්ගලික කැපවීම මත තීරණය වීම
- ලියාපදිංචිය අනිවාර්ය තොමැති වීම

මෙවැනි ව්‍යාපාරයක දක්නට ලැබෙන මූලික ලක්ෂණ වශයෙන් කරුණු රාඛියක් හඳුනාගත හැකි ය. එවා නම්,

(1) අයිතිය

තනි පුද්ගලයෙකු හෝ ප්‍රවුලක් හෝ සතු වේ.

(2) ප්‍රාග්ධනය

තනිව ම සපයා ගත් කුඩා ප්‍රාග්ධනයක් වේ.

(3) වගකීම්

අයිතිත වගකීමක් ඇත. මෙහි දී යම හෙයකින් ව්‍යාපාරය බංකොලොත් වූව හොත් බාහිර ගෙය හෝ වෙනත් වගකීම ගෙවීම් සඳහා අයිතිකරු සිය පොද්ගලික වත්කම් පවා කැප කළ යුතු අතර, වගකීම ඇරුණිමේ දී යෙදු ප්‍රාග්ධනයට පමණක් සීමා තොවයි.

(4) තොතික පුද්ගලාවය

නීතිය ඉදිරියේ දී මෙවැනි ඒක පුද්ගල ව්‍යාපාර සහ පුද්ගලයෙකු වෙන් වශයෙන් තොසුලකෙයි. එබැවින් ව්‍යාපාරය වෙනුවෙන් අයිතිකරු පොද්ගලික ව ම නීතිය ඉදිරියේ පෙනී සිටිය යුතු ය.

(5) ලියාපදිංචිය

ලියාපදිංචිය අනිවාර්ය නැත. එහෙත් ව්‍යාපාරය සිදු කිරීම සඳහා අයිතිකරු නමින් 1987 අංක 7 දරන ව්‍යාපාර නාම පනත යටතේ ව්‍යාපාරය ඇයන් පළාත් සහාවේ ව්‍යාපාර ප්‍රයෝගීතිය අනුව පළාත් සහාවේ ව්‍යාපාර නාම රෝස්ට්‍රුර කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු ය.

(6) තීරණ ගැනීම හා කළමනාකරණය

අයිතිකරු සිය අනිමතය පරිදි තීරණ ගැනීම හා ව්‍යාපාරය කළමනාකරණය සිදු කරයි.

(7) ගිණුම් තැබීම හා විගණනය

අනිවාර්ය නැත. ගනුදෙනු පවත්වාගැනීම සඳහා සරල සටහන් තබා ගැනීම, තනි තීරු ගිණුම් තැබීම හෝ තමවත් ගිණුම් තැබීමක් දක්වා සිදු විය හැකි ය. එම තත්ත්වය ව්‍යාපාරයේ ස්ථ්‍යාවය අනුව බොහෝ දුරට තීරණය වෙයි.

(8) ලාභ සහ අලාභ

ලාභය හෝ අලාභය තනි ව දරා ගනී. ලාභ ඇතොත් බොහෝ දුරට ව්‍යාපාරයේ දියුණුවටම යොදවයි. අලාභ වෙතොත් සිය පොද්ගලික වත්කමෙන් පියවා ගනියි.

(9) බදු ගෙවීම

බදු ගෙවීම අයිතිකරු නමින් සිදු කරයි.

(10) පැවැත්ම

ව්‍යාපාර පැවැත්ම ස්ථාවර නැත. අයිතිකරුගේ ඉවත් වීම, මරණය, අසනීප වීම මත ව්‍යාපාරය වැසි යැම සිදු විය හැකි ය. එසේ නොවුව හොත් අයිතිකරුගේ කාලනුයා, දරුවන් හෝ වෙනත් හිමිකරුවකු විසින් පවත්වාගෙන යා හැකි ය.

● **එක පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දී බලපාන නිතිරිත**

ලියාපදිංචි සහතිකය ඕනෑ ම ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය වෙයි. ව්‍යාපාරය ලියාපදිංචි තොකළහොත් යය පහසුකම් අයදුම් කළ තොහැකි අතර, අලෙවිකරණ ගැටුප්‍රවලට ද මූහුණ දෙයි. තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය ඕනෑ ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකි අතර, එහි ලියාපදිංචි ඉල්ලුම් පත්‍රය සමඟ තුළ නිලධාරී සහතිකය හා ආහාර ආශ්‍රිත ව්‍යාපාරයක් නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සහතිකය ඉදිරිපත් කළ යුතු ව ඇත. අදාළ සහතික සහිත ව සම්පූර්ණ කළ අයදුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර, අදාළ මුදල බැඳීමෙන් පහු ව්‍යාපාරය ලියාපදිංචි කළ හැකි ය.

එක පුද්ගල ව්‍යාපාරයක් පවත්වාගෙන යැමේ දී අයිතිකරුට සැලසෙන වාසි හෙවත් හිතකර ලක්ෂණ හා අවාසි හෙවත් අහිතකර ලක්ෂණ කිහිපයකි. එබැවින් එක පුද්ගල ව්‍යාපාරයක් ඇරුණුමට ප්‍රථම මේ පිළිබඳ දැනුවත්හාවය වැදගත් වෙයි.

ඒක පුද්ගල ව්‍යාපාරයක් තුළ දක්නට ලැබෙන හිතකර ලක්ෂණ හෙවත් වාසි

- (1) ව්‍යාපාරය ඇරීම, පවත්වාගෙන යැම හා දියුණුව අයිතිකරුගේ කැමැත්ත පරිදි සිදු කළ හැකි ය.
- (2) ව්‍යාපාර තීරණ අයිතිකරුගේ අහිමතය පරිදි ඉක්මනින් ගත හැකි ය.
- (3) ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ හිමිකරු බැවින් බොහෝ ව්‍යාපාර තොරතුරු රහස්‍ය ව තබාගත හැකි ය.
- (4) ව්‍යාපාරයේ ගනුදෙනු තති ව ම පවත්වාගත හැකි වීම මෙන්ම ගනුදෙනුකරුවන් සමග සාපුරු ව සම්බන්ධතා පවත්වා ගත හැකි ය.
- (5) උපයන ලාභය තම අහිමතය පරිදි ගැනීම හෝ නැවත ආයෝජනය කළ හැකි ය.
- (6) අහියෝගවලට තති ව මූහුණ දෙන බැවින් වගකීමෙන් කටයුතු කළ හැකි ය.
- (7) අහිමත පරිදි සේවකයන් බඳවාගත හැකි ය.
- (8) සිය අහිමතය පරිදි ව්‍යාපාරය පැවතීම සිදු කළ හැකි ය.

ඒක පුද්ගල ව්‍යාපාරයක් පවත්වා ගෙන යැමේ දී හිමිකරු මූහුණ දිය යුතු අහිතකර ලක්ෂණ හෙවත් අවාසිදායක තත්ත්ව

- (1) වගකීම අසීමික බැවින් බැඳීම ඉතා ඉහළ සි.
- (2) අවදානම වැඩි සි.
- (3) පාශ්චනය සපයා ගැනීමේ දී සිමා පැනනගියි.
- (4) නීතිය ඉදිරියේ ව්‍යාපාරයට නෙතික පුද්ගල හාවයක් නැත. එබැවින් නෙතික කරුණුවල දී අයිතිකරු පෝද්ගලික ව නීතිය ඉදිරියේ ව්‍යාපාරය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු සි.
- (5) පාඩු හා අලාභ තති ව දරා ගැනීමට සිදු වෙයි.
- (6) ව්‍යාපාරය පුළුල් කිරීමේ දී කළමනාකරණ දුෂ්කරතා පැනනගියි.

තති තීරණ ගෙන කටයුතු කිරීමේ දී ව්‍යාපාර කටයුතු හා ගනුදෙනු පිළිබඳ පුළුල් විමර්ශනයක් හා විවිධ විකල්ප පිළිබඳ අවධානයක් යොමු නොවීම නිසා අවදානම තත්ත්ව ඇති වේ.

”නීතිය පිළිබඳ නොදැන සිටීම නීතිය ඉදිරියේ නිදහසට කරුණක් නොවන නිසා” ඒක පුද්ගල ව්‍යාපාරයක් පවත්වා ගෙන යැමේ දී බලපාන නෙතික තත්ත්වයන් පිළිබඳ අවබෝධය සියලු ව්‍යවසායකයන් සඳහා ඉතා වැදගත් වේ.

එබැවින් ඒක පුද්ගල ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් පහත සඳහන් නෙතික කරුණු පිළිබඳ ව අවධානය යොමු කිරීම වැදගත් වේ.

තති පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වා ගෙන යැමේ දී පලාත් සහා ව්‍යාපාර ප්‍රයුජ්‍යාත්මක අනුව පලාත් සහා ව්‍යාපාර රෝස්ට්ටර් කාර්යාලයෙන් ලියාපදිංචි කළ යුතුය. විශේෂයෙන් ම ව්‍යාපාරිකයාගේ නමින් නොවන වෙනත් ව්‍යාපාරික නාමයක් යටතේ ව්‍යාපාරය සිදු කරයි නම් ව්‍යාපාරය ලියාපදිංචි අනිවාර්ය වේ.

විශේෂ ගණයෙහිලා සැලකෙන සුරාසල්, ගාමසි, බෙකරි, මුදුන කටයුතු, රසායනික ද්‍රව්‍ය අලෙවිය, ඩීජ් හා රෝපණ ද්‍රව්‍ය, මස් මාස අලෙවිය වැනි ව්‍යාපාරික කටයුතුවල දී එම ව්‍යාපාර කටයුතුවලට අදාළ ආයතනවලින් විශේෂ අවසර හා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය වේ.

ව්‍යාපාරික කටයුතු කරගෙන යැමේ දී බලපාන අතුරු නීති වන පාරිභේදික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉදිරිපත් කරනු ලබන නීති හා රෙගුලාසි, ආහාර පනතට අනුව ඉදිරිපත් කර ඇති රෙගුලාසි, ප්‍රමිත රෙගුලාසි, කිරුම් මිනුම් රෙගුලාසි මෙන් ම සේවකයන් සේවයේ යෙදුවීමේ දී සලකා බැලිය යුතු සාංස්කීර්ණ හා කාර්යාල සේවක පනත යටතේ වන රෙගුලාසි, සේවක අයිතිවාසිකම්, සේවක අර්ථසාධක හා සේවා නියුත්තිකයන්ගේ හාර අරමුදල් පනත යටතේ වන නීති හා රෙගුලාසි පිළිබඳව නිසි දැනුම අවබෝධය වැදගත් අතර, එම නීති හා රෙගුලාසි අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.

එසේ ම ඇතැම් විශේෂ ස්ථානවල ව්‍යාපාරයක් ඇරඹීමේ දී ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු අවස්ථා පවතින අතර, ඒ පිළිබඳ අවශ්‍ය නීති රෙගුලාසිවලට අනුගත වීම වැදගත් වෙයි. තිද්‍රිගනයක් ලෙස කරමාන්ත යාලාවක් ඇරඹීමේ දී එය පිහිටන්නේ මහ නගර සහා හෝ නගර සහා ප්‍රදේශයක් තුළ නම් අදාළ නගර සහා අනුමැතිය මෙන් ම නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය, මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය වැනි අවසර ලබා ගත යුතු සි. එසේ ම මුහුද ආශ්‍රිත සංවාරක ව්‍යාපාරයකට අදාළ ව කටයුතු කරයි නම් අදාළ පළාත් පාලන ආයතන මෙන් ම වෙරළ සරක්ෂණ දෙපාර්තමේන්තුවේ, මධ්‍යම පරිසර අධිකාරියේ මෙන් ම සංවාරක මණ්ඩලයේ ද අවසර ලබා ගත යුතු වේ.

● ඒක පුද්ගල ව්‍යාපාර අසාර්ථක වීමට බලපාන හේතු

ඉහත සඳහන් සියලු අවශ්‍යතා සම්පූර්ණ කරමින් තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භය කළ ද බොහෝ ව්‍යාපායකයන් මුහුණ දෙන ගැටුවක් වන්නේ ඉතා කෙටි කාලයක දී එම ව්‍යාපාරය අසාර්ථක වීම සි. කෙටි කාලයක දී ඒක පුද්ගල ව්‍යාපාර අසාර්ථක වීම සඳහා බොහෝ විට පහත දැක්වෙන හේතු බලපායි.

- (1) වෙළඳපෙළ පිළිබඳ අවබෝධය අඩුකම හේතුවෙන් අලෙවිකරණ ගැටු පැනනැගීම
- (2) විශාල වශයෙන් හාණේඩ හා සේවා ණයට හෝ පසු ව ගෙවීමේ පදනම යටතේ අලෙවිකිරීම නිසා මුදල් අය කර ගැනීමේ නොහැකියාව, ඒ නිසා සිදු වන මුදල් ගෙන (Cash Flow) ගැටුවලට මුහුණ දීම
- (3) ප්‍රාග්ධනය හිගකම හෝ සීමා පැනනැගීම මෙන් ම අවශ්‍ය පරිදි ප්‍රාග්ධන අරමුදල් සපයා ගැනීමේ අපහසුතාව
- (4) බැංකු, මුල්‍ය ආයතන මෙන් ම අනෙකුත් රාජ්‍ය ආයතන සමග කටයුතු කරීමේ දී පැනනැගීන දුරවලකා හා පසුගාමී තත්ත්ව
- (5) සේවක කළමනාකරණයේ දී පවතින දුරවලකා
- (6) පවතින නීතිකිරීම හා රෙගුලාසි අනුගමනයේ දී ඇති නොදැනුවන් බව හා නොහැකියාව
- (7) විශාල ව්‍යාපාර හා තරගකරුවන්ගෙන් එල්ල වන තරගය හා බලපෑම නිසා වන අසාර්ථකත්වය

- (8) ව්‍යාපාර කටයුතු සිදු කිරීමේ දී සොරසතුරු, දේශපාලන, ප්‍රදේශයේ ජනතාව, වෙනත් බලපැමි කණ්ඩායම් මගින් ඇති කරන විරෝධතා, උද්‍යෝගීතා හා බාධා
- (9) පාරිසරික, ස්වභාවධර්මය හා දේශගුණික හේතු සාධක නිසා වන බාධා
- (10) පොද්ගලික කාර්ය හා ව්‍යාපාර කටයුතු එක විට සලකා කටයුතු කිරීම හා සමස්ත කළමනාකරණයේ දී ඇති වන දුර්වලතා

6.2 ➡ හවුල් ව්‍යාපාරයකට බලපාන ප්‍රධාන නෙතික සාධක

හවුල් ව්‍යාපාර, ව්‍යාපාරික ලේකයේ ඉතා බහුල ව දක්නට ලැබෙන ව්‍යාපාර වර්ගයකි. ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වා ගෙන යැම සඳහා පුද්ගලයන් දෙදෙනකු හේ රට වැඩි පිරිසකගේ එකතුවක් මගින් කිසියම් එකතා අනුව ගිවිසුමක් මත කටයුතු කිරීම හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකි ය.

එශක පුද්ගල ව්‍යාපාර ප්‍රාථමික කිරීමේ දී පැනනයින ගැටලු හා සීමා මග හරවා ගැනීමේ අරමුණ ඇතිව බොහෝ විට හවුල් ව්‍යාපාර බිජි වෙයි. ව්‍යාපාරයේ අරමුණ අනුව හවුල් ව්‍යාපාරයක සිටිය හැකි කොටස්කරුවන් සංඛ්‍යාව තීරණය වෙයි. විශේෂයෙන් ම ලාභ ලැබීමේ අරමුණින් කටයුතු කරන ව්‍යාපාරයක හවුල්කරුවන් සංඛ්‍යාව 2-20 අතර විය යුතු යි. එසේ වුව ද ගණකාධිකාරීවරුන්, නීතියුයින් වැනි වෘත්තිකයන්ගේ හවුල් ව්‍යාපාරයක සංඛ්‍යාව 20ට වඩා වැඩි විය හැකි ය. කළ ද බැංකු හවුලකට සිටිය හැකි වන්නේ උපරිම 10ක සංඛ්‍යාවති.

හවුල් ව්‍යාපාරයක් බිජි කිරීමට දායක වන හවුල්කරුවන්ගේ ස්වභාවය අනුව හවුල්කරුවේ වර්ග කිහිපයකි. එනම්,

(1) සත්‍යීය (ක්‍රියාකාරී) හවුල්කරුවේ

ව්‍යාපාරයේ කළමනාකරණ කාර්ය සඳහා සත්‍යීය ලෙස දායක වෙති. මොවුනු බොහෝ විට ලාභයට අමතර ව මාසික වැටුප් ගනිති.

(2) රහස්‍ය හවුල්කරුවේ

මොවුනු ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා ප්‍රාග්ධනය යොදවන අතර, කළමනාකරණ කාර්ය සඳහා ද දායක වෙති. එහෙත් ව්‍යාපාරයේ හවුල්කරුවන් වශයෙන් ප්‍රසිද්ධියට පත් නොවීමට වගබලා ගනිති.

(3) ප්‍රමුඛ හවුල්කරුවේ

හවුල් ව්‍යාපාරයට අදාළ ව පවතින ලියකියවිලිවල නම සඳහන් ව පවතින සාමාන්‍ය හවුල්කරුවේ ය.

(4) ලාභය පමණක් ලබන හවුල්කරුවේ

ව්‍යාපාරය ඇරැමිම සඳහා ප්‍රාග්ධනය සපයන, ආයතනික වගකීම් දරන තමුත් ලාභය පමණක් අපේක්ෂා කරන හවුල්කරුවේ.

- (5) සීමිත හවුල්කරුවේ
ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයන, ලාභය පමණක් අපේක්ෂා කරන හවුල්කරුවන්ය.
- (6) නාමමාත්‍ර හවුල්කරුවේ
තම කිරීතිනාමය හේතුවෙන් ව්‍යාපාරයට සම්බන්ධ වී ඒ කුළුන් ප්‍රතිලාභ ලබාගන්නා හවුල්කරුවන්ය.
- (7) නිදහස් හවුල්කරුවේ
ව්‍යාපාරයේ ප්‍රාග්ධනයට දෙක වන තමුන් ව්‍යාපාර කටයුතු හා කළමනාකරණ කාර්යය සඳහා දායක නොවන ස්වාධීන ව සිරින හවුල්කරුවන්ය. මොවුනු ලාබ ලබා ගනිති.
- (8) ආරුඩ හවුල්කරුවේ
ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදීමට දෙක නොවන අතර ඒ වෙනුවට ඔය මුදල් ලබා දී ඒ සඳහා පොලියක් ලබා ගන්නා පුද්ගලයෝ වෙති.

6.2.1 හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී තිබිය යුතු ගුණාග

හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී තිබිය යුතු ගුණාග සමූහයකි. ඒවා නම්,

- (1) දෙදෙනෙකු හෝ වැඩි සංඛ්‍යාවක් දායක විය යුතුය.
 - (2) ව්‍යාපාරික කාර්යයක තියුණුක්ත විය යුතුය.
 - (3) ලාභය ලැබීමේ අරමුණක් පැවතිය යුතුය.
 - (4) එකිනෙකා පිළිගන්නා අනෙක්නා අවබෝධය හා පිළිගැනීම සහිත ගිවිසුමක් පැවතිය යුතුය.
- මෙම කරුණු සම්පූර්ණ වන්නේ නම්, එවිට එම හවුල, හවුල් ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි ය.

6.2.2 හවුල් ව්‍යාපාරයක හඳුනා ගත හැකි ලක්ෂණ

එවැනි හවුල් ව්‍යාපාරයක පහත සඳහන් ලක්ෂණ හඳුනා ගත හැකි ය.

- (1) අයිතිය
වෘත්තීය හවුල් ව්‍යාපාර හැර අනෙකුත් ව්‍යාපාරවල අයිතිය පුද්ගලයන් 2-20 අතර සංඛ්‍යාවකට සීමා වෙයි.
- (2) ප්‍රාග්ධනය
හවුල්කරුවන්ගේ එකත්තාව අනුව ප්‍රාග්ධනය යොද ගනී. ප්‍රමාණය තීරණය කෙරෙයි.

(3) කළමනාකරණය

සියලු හවුල්කරුවන්, හවුල්කරුවන් කිහිප දෙනක හෝ එක් හවුල්කරුවකු විසින් ව්‍යාපාරය කළමනාකරණය කරයි. හවුල්කරුවන්ගේ ස්වරුපය අනුව දායකත්වය තීරණය කරයි.

(4) වගකීම

වගකීම අසීමිත ව හවුල්කරුවන් අතර බෙදී යයි.

(5) නොතික පුද්ගලභාවය

නීතිය ඉදිරියේ දී හවුල් ව්‍යාපාරය පුද්ගලයකු වශයෙන් නොපිළිගන්නා බැවින් සියලු හවුල්කරුවන් පොද්ගලික ව ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටිය යුතු යි.

(6) ලාභ අලාභ බෙදා ගැනීම

හවුල්කරුවන්ගේ එකගතාවන් හා ගිවිස ගත් පරිදි ලාභ හෝ අලාභ බෙදාගැනේ.

(7) ලියාපදිංචිය

ව්‍යාපාරික නාමය හවුල්කරුවන්ගේ නම නොවන විට දී ලියාපදිංචිය අනිවාර්ය වෙයි.

(8) ගිණුම් තැබීම හා විගණනය

අනිවාර්ය නොවේ. එහෙත් හවුල්කරුවන් අතර අනෙක්නා විශ්වාසය පවත්වා ගැනීම සඳහා ගිණුම් තැබීම හා විගණනය උපකාරී වෙයි. එබැවින් ගනුදෙනු සටහන් කිරීමේ සරල ක්ම අනුගමනය මෙන් ම තනි තීරු හෝ ක්‍රමවත් ගිණුම් තැබීමක් දක්වා පවත්වාගත හැකි ය. ගිණුම් පවත්වා ගැනීම ව්‍යාපාරයේ ස්වභාවය අනුව බොහෝ දුරට තීරණය වේ.

(9) බදු ගෙවීම

ව්‍යාපාරයේ ලාභය පදනම් කරගතිමින් ආදායම් බදු ගෙවිය යුතු අතර එය හවුල්කරුවන් විසින් පොද්ගලික ව ගෙවිය යුතු වේ.

(10) ව්‍යාපාරය විසුරුවා හැරීම

හවුල්කරුවන්ගේ අනෙක්නා එකගතාව අනුව විසුරුවා හැරිය හැකි අතර, එසේ එකගතාවකින් කටයුතු කළ නොහැකි වූ විට සිවිල් අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කර තීරණයකට පැමිණිය යුතු යි.

කේවල ස්වාමි ව්‍යාපාරයක මෙන් ම හවුල් ව්‍යාපාරවල ද විවිධාකාර වාසි හෙවත් හිතකර ලක්ෂණ හා අවාසි හෙවත් අනිතකර ලක්ෂණ හඳුනා ගත හැකි ය.

කේවල ස්වාමි ව්‍යාපාරයකට සාපේක්ෂ ව හවුල් ව්‍යාපාරයක දක්නට ලැබෙන සුවිශේෂ වාසි හා හිතකර ලක්ෂණ වන්නේ,

- (1) විශාල ප්‍රාග්ධනයක් ලබා ගැනීමට හැකි වීම
- (2) විවිධ හැකියාවන් සහිත පුද්ගලයන් සම්භයක් එක් ව කටයුතු කිරීම නිසා වන ශිෂ්‍ය දියුණුව
- (3) විවිධ පැතිකඩ් හා දරුණුනයක් සහිත පුද්ගලයන්ගෙන් සමන්විත බැවින් වඩා නිවැරදි තීරණවලට එළඹීමට හැකියාව ලැබේම
- (4) හවුල්කරුවන් එක් වී සාමූහික ව කටයුතු කිරීම නිසා වගකීම් සාමූහික ව දැරීම
- (5) ලාභ මෙන් ම අලාභ සියලු හවුල්කරුවන් අතර බෙදී යන බැවින් අවදානම හා අඩංගුනය අවම වීම

කේතුවල ස්වාමී ව්‍යාපාරයකට සාමේත්ත් ව හවුල් ව්‍යාපාරවල දක්නට ලැබෙන අවස්‍ය හෙවත් අනිතකර ලක්ෂණ වන්නේ,

- (1) පොදු එකගතාවකට පැමිණීම හෝ තනි තීරණයකට පැමිණීමට අතපසු වීම හෝ කල් ගත වීම
- (2) සියලු හවුල්කරුවන්ගේ දෙකත්වය එක සේ තොලැබේම
- (3) එක් එක් හවුල්කරුවන්ගේ දුර්වලතා, තොගැලීම් හෝ පෙළද්ගලික අපේක්ෂා පොදුවේ හවුල් ව්‍යාපාරයේ පැවැත්මට හානිකර ලෙස බලපෑම
- (4) හවුල්කරුවකු මිය යැම, ඉවත් වීම හෝ වෙනත් හේතුවක් නිසා හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වීමෙන් ව්‍යාපාරය අඩංගු වී යැම

හවුල් ව්‍යාපාර පිළිබඳ ව හැදැරීමේ දී සලකා බැඳීම යුතු ප්‍රධාන අවශ්‍යතාව වන්නේ හවුල් ගිවිසුම හා හවුල් ඔප්පුව වෙයි.

හවුල් ගිවිසුම යනු හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී හා පවත්වා ගෙන යැමීම් දී හවුල්කරුවන් අතර වාචික ව, ලිඛිත ව හෝ ව්‍යාංශයෙන් ඇති වන්නා වූ එකගතාවයි. මෙය හවුල් ව්‍යාපාරයේ ව්‍යවස්ථාව ලෙස ද හැදින්විය හැකි ය. හවුල් ඔප්පුව යනු හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වා ගෙන යැමීම් දී සියලු හවුල්කරුවන් අතර ව්‍යාපාරය සම්බන්ධ මූලික එකගතාව ඇතුළත් ව ඇති කර ගන්නා ලිඛිත ගිවිසුම යි.

හවුල් ගිවිසුමක් හවුල් ඔප්පුවක් බවට වර්ධනය වීම සඳහා අදාළ එකගතාව ලිඛිත ව පැවතීම, සියලු හවුල්කරුවන් එම එකගතාවලට අනුමැතිය ලබා දී අත්සන් කිරීම හා එම ගිවිසුම ප්‍රසිද්ධ තොතාරිස්ටරයකු හෝ තීතියුවරයකු ඉදිරියේ අත්සන් කර සහතික කර තිබේම අත්‍යවශ්‍ය වේ.

හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථම හවුල් ගිවිසුමක් ඇති කර එය හවුල් ඔප්පුවක් බවට පත් වීම සඳහා සියලු දෙනාගේ අත්සන් යොදා එකගතාවකට පැමිණීමෙන් අනාගතයේ දී පැනනැගිය හැකි ගැටලු විසඳා ගැනීමට පහසු අතර, තෙතික කරුණුවල දී පිළිගැනීමට ලක්වේ.

මේ අනුව හවුල් ගිවිසුමක ඇතුළත් විය යුතු කරුණු රාජියකි. ඒවා නම්,

- හවුල් ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ

- හවුල් ව්‍යාපාරයේ නම, ලිපිනය, වෙළඳ ලකුණු ආදී මූලික තොරතුරු
- හවුල් ව්‍යාපාරයේ කිරීම් නාමය ගණනය හා අනාගත පැවරීම් පිළිබඳ තොරතුරු
- ප්‍රාග්ධනය යෙදීම පිළිබඳ තොරතුරු
- හවුල්කරුවන්ගේ දායකත්වය, වගකීම හා කළමනාකරණය පිළිබඳ විස්තර
- නව හවුල්කරුවන් බඳවා ගැනීමේ දී අනුගමනය කළ යුතු කොන්දේසි හා පිළිවෙළ
- හවුල්කරුවකු ව්‍යාපාරයෙන් ඉවත් වීමේ දී සැලකිය යුතු කරුණු, කොන්දේසි හා අනුගමනය කළ යුතු පියවර
- ලාභය හෝ අලාභය බෙදා ගන්නා ආකාරය හා කොන්දේසි
- ණය ගැනීම්, ප්‍රාග්ධය වැඩි කිරීම්, පොලී ගෙවීම් හෝ ගැනීම් පිළිබඳ කොන්දේසි
- හවුල් ව්‍යාපාරය අවසන් කිරීම පිළිබඳ කොන්දේසි

6.2.3 හවුල් ව්‍යාපාරයක ගැටුලු ඇති වූ විට කටයුතු කළ යුතු ආකාරය

හවුල් ඔප්පුවක් නැති අවස්ථාවක හෝ එවැනි ඔප්පුවක සඳහන් නොවූ කරුණක් සම්බන්ධයෙන් හෝ හවුල් ව්‍යාපාරයක කටයුතු සම්බන්ධයෙන් ආරවුලක් හෝ ගැටුලුවක් ඇති වූ විට කටයුතු කළ යුත්තේ 1890 හවුල් ව්‍යාපාර ආයා පනතේ සඳහන් වගන්ති අනුව ය. මේ පනතේ සඳහන් මූලික වගන්ති කිහිපයක් පහත සඳහන් කර ඇති අතර හවුල් ව්‍යාපාරයක පැනනගින ගැටුලු විසඳීමේ දී මේ කරුණු සලකා බැලෙයි.

- (1) ප්‍රාග්ධනය සැපයීමේ දී සමාන ව දායක විය යුතු යි.
- (2) ලාභය / අලාභය බෙදීමේ දී සම ව බෙදීම කළ යුතු යි.
- (3) ප්‍රාග්ධනය යෙදීම වෙනුවෙන් පොලී මුදලක් අය කර ගත නොහැකි ය.
- (4) හවුල් ව්‍යාපාරය කළමනාකරණයේ දී සියලු හවුල්කරුවන්ට එක හා සමාන වගකීමක් පැවරෙන අතර, සියල්ලෝ ම දායක විය යුතු යි.
- (5) ප්‍රාග්ධනයට අතිරේක ව ලබා දෙන මුදල් නායුම් විය යි. මුදලක් ලබා ගත හැකි ය.
- (6) හවුල්කරුවන් ව්‍යාපාරය වෙනුවෙන් දරන වියදම් නැවත අය කර ගත හැකි ය.
- (7) නව හවුල්කරුවකු බඳවා ගැනීමේ දී සියලු හවුල්කරුවන්ගේ අනුමැතිය හා කැමැත්ත තිබිය යුතු යි.
- (8) ව්‍යාපාරයේ සියලුම ගනුදෙනු, සටහන් හා ගිණුම් සියලුම හවුල්කරුවන්ට පරීක්ෂා කිරීමේ හැකියාව හා අයිතිය පැවතිය යුතු යි.
- (9) හවුල් ව්‍යාපාරයක ඒකමතික තීරණ ගත නොහැකි විට වැඩි දෙනාගේ කැමැත්ත මත තීරණය විය යුතු යි.
- (10) හවුල් ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කරන තීරණවල දී සියලු ම හවුල්කරුවන්ගේ කැමැත්ත හා එකගතාව පැවතිය යුතු යි.

හවුල් ව්‍යාපාරයක් ඇරඹීමේදී සියලු හවුල්කරුවන්ගේ එකතුතාව තිබිය යුතු බවත් ඒ අනුව ව්‍යාපාර කටයුතු ආරම්භ කළ හැකි බවත් මෙයට ප්‍රථම පැහැදිලි කරන ලදී. එසේ වූව ද පහත සඳහන් කරන ව්‍යාපාර හවුල් ව්‍යාපාර වශයෙන් ආරම්භ කිරීමට නොතික බාධා පවතින බව ද අවබෝධ කරගැනීම වැදගත් වේයි.

- (1) වාණිජ බැංකු ආරම්භ කළ නොහැකි ය.
- (2) මූල්‍ය සමාගම් ආරම්භ කළ නොහැකි ය.
- (3) කොටස් අලෙවී කරන හෝ තැයැවිකාර ආයතන ආරම්භ කළ නොහැකි ය.
- (4) රක්ෂණ ආයතන ආරම්භ කළ නොහැකි ය.
- (5) සමාජ විරෝධී සදාචාර සම්පන්න නොවන ව්‍යාපාර ආරම්භ කළ නොහැකි ය.

හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ හවුල්කරුවන්ගේ අවශ්‍යතාව මත ඇතැම් විට හවුලෙන් ඉවත් වීම තම අයිතිය තවත් හවුල්කරුවකට හෝ නව හවුල්කරුවකට පැවරීම හෝ නව හවුල්කරුවක ව්‍යාපාරයට බඳවා ගැනීම සිදු කළ හැකි ය. එහි දී නව හවුල් ගිවිසුමක් හා හවුල් ඔප්පුවක් සැකසීම අත්‍යවශ්‍ය වන අතර, එවිට පැරණි හවුල් ගිවිසුම හා ඔප්පුව බල ගුන්‍ය වී යයි.

හවුල් ව්‍යාපාරයක් තුළ පවතින සම්බන්ධතාවල ගැටුලුකාරී තත්ත්වයන් පැනනැගීම හෝ අලාභයන් නිසා හවුල් ව්‍යාපාර විසුරුවා නැරීමට සිදු වන්නේ නම් අධිකරණ නියෝග මිනින් හෝ ස්වේච්ඡාවෙන් හවුල් ව්‍යාපාරය විසුරුවා හැරිය හැකි අතර, ඉන් පසු එහි සියලු ව්‍යාපාර කටයුතු නිමාවට පත් වේයි.

ක්‍රියාකාරකම 6.1

එබ ප්‍රදේශයේ පවතින විවිධ ව්‍යාපාර වර්ගවල ලැයිස්තුවක් සකසන්න.

6.3 ➡ ව්‍යාපාරයක් පවත්වා ගෙන යැමේ දී අඛාල වන නිති රෙගුලාසි, ප්‍රමිත, සඳාචාරාන්තමක හා සමාජීය සාධක

ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වා ගෙන යැමේ දී බලපාන නිති රෙගුලාසි රාජියක් පවති. එබැවුන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යවසායකයකු රජය පනවන විවිධ නිති රෙගුලාසිවලට යටත්ව කටයුතු කළ යුතු ය. මෙහි දී ප්‍රධාන වශයෙන් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම, මිල නියාමනයට අනුව කටයුතු කිරීම, නොතික විධි විධාන අනුව අලෙවීකරණ හා ඇසුරුමිකරණය වැනි කරුණු පෙන්වාදය හැකි ය. නිෂ්පාදන ඇසුරුමිකරණ ලේඛනයක ඇතුළත් විය යුතු අත්‍යවශ්‍ය තොරතුරු සම්බන්ධයකි. ඒවා නම් නිෂ්පාදනයේ මිල හා බර, වෙළෙඳනාමය/සන්නාම වෙළෙඳ ලකුණ, නිෂ්පාදනයාගේ අලෙවීකරුගේ නම, ලිපිනය හා ස්ථානය, නිෂ්පාදන දිනය, කල් ඉකුත් වන දිනය, නිෂ්පාදන දුව්‍ය හා වෙනත් තොරතුරු යනාදිය වේ.

6.3.1 කමිකරු නීති

මානව සම්පත් කළමනාකරණය, ව්‍යාපාර සඳහා අතිශය වැදගත් වේ. දැනුම, කුසලතාවය හා ආකල්පවලින් පෝෂණය වූ සේවකයන් පිරිසක් ව්‍යාපාරයේ අත්දැකීම්වලින් පෝෂණය වූ විට එය එම ව්‍යාපාරය සතුව පවතින වැදගත් ම සම්පත වේ. එබැවින් ව්‍යාපාරය සතුව පවතින මෙම මානව සම්පත ප්‍රශ්නය ලෙස උපයෝගී කර නොගතහොත් අධික ලෙස අපතේ යයි. මානව සම්පත් කළමනාකරණය යනු ව්‍යාපාරයක අරමුණු ලගාකර ගැනීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්පවලින් යුත් සේවකයන් බඳවා ගැනීම, සංවිධානය, අහිපෝරණය හා ඇගයීම පිළිබඳ තියාවලයක් ලෙස විස්තර කළ හැකි ය. මානව සම්පත් කළමනාකරණයේ දී රැකියා නිර්මාණය හා රැකියා විග්‍රහය කිරීම, සේවකයන් ආකර්ෂණය හා තෝරාගැනීම, තෝරාගත් සේවකයන් සඳහා සේවා කොන්දේසි සැකසීම හා බඳවා ගැනීම, අනුස්ථාපනය කිරීම, කාර්යක්ෂමතාවය ඇගයීම, දුර්වල සේවකයින් පුහුණුව, සුදුසු පරිදි සේවක වැළුප ගණනය කර ගෙවීම හා සේවක අර්ථසාධක අරමුදල තියෙමින් ලෙස ගෙවීම කිරීම, උසස්වීම් ලබාදීම, සේවකයන්ගේ රැකියා තාප්තිය පවත්වා ගැනීම, වෘත්තිය ආරක්ෂාව තහවුරු කිරීම, සේවක දුක්ගත්වීම් තිරාකරණය හා සේවය නැවැත්වීම සුදුසු පරිදි සිදුකළ යුතු ය.

කමිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා විශාල නීති රිති සමුදායක් පවතී. සේවකයන් සේවයේ පිහිටුවීම, සේවය අත්හිටුවීම, සේවක සුබසාධනය හා යහපත් වැඩු පරිසරය, සේවකයන්ට හිමි වරප්‍රසාද, තිවාඩු හා ලබාදිය යුතු පහසුකම් වැනි විශාල කරුණු රාඛියක් නීතියෙන් ආවරණය වී ඇත. මෙම නීති රිති බොහෝමයක් 1942 අංක 45 දරන කර්මාන්තකාලා ආදා පනතෙහි, 1934 අංක 19 දරන කමිකරු වන්දී ආදා පනතෙහි දක්වා ඇත.

6.3.2 මිල පාලනය සහ පාරිභෝගික ආරක්ෂාව

පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ අරමුණින් විශාල අණ පනත් සංඛ්‍යාවක් පවතින අතර පාරිභෝගික ආරක්ෂක පනත, ආහාර පනත හා මහජන සෞඛ්‍ය ආරක්ෂාවට අදාළ පනත් යටතේ විශාල නීති රිති හා රෙගුලාසි සමුහයක් ඇත.

මෙම නීති රිති රෙගුලාසි යටතේ ආහාර නීෂ්පාදන තියාවලය, ඇසුරුමිකරණය, ලේබල්කරණය, බෙදාහැරීම, ගබඩා කිරීම හා ප්‍රවාරණය යන කාර්ය රාඛියක් ආවරණය වන අතර මෙම කටයුතු නිසි පරිදි නීත්‍යානුකුල ව සිදු කිරීමට ව්‍යවසායකයන් වගබලා ගැනීම වැදගත් වේ.

පාරිභෝගිකයා සහ නීෂ්පාදකයා ආරක්ෂා කිරීම සඳහා වැදගත් වන නීතිරිති සමුහයක් මිල පාලන පනත් යටතේ පවතියි. අධික ලෙස මිල පහළ යැම නීසා සිදුවන හානිකර තත්ත්වවලින් නීෂ්පාදකයා ආරක්ෂා, කිරීමට හා මිල ගණන් අධික ලෙස ඉහළ යැමිවලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා මිල පාලන නීති රිති හා රෙගුලාසිවලින් උත්සාහ දරන අතර ඒ අනුව කටයුතු කිරීම වැදගත් වෙයි. එසේම වෙළෙඳපොලේ පවතින මිල ගණන් අධික ලෙස විවෘතය වීම වැළැක්වීම සඳහා මිල නීතාමන උපකුම හඳුන්වා දීමට රජය උත්සාහ දරයි. මේ තත්ත්වයන්ට අනුගත වී ව්‍යාපාර කටයුතු සිදු කිරීම සඳහා ව්‍යවසායකයන් සතු අවබෝධය වැදගත් වෙයි.

මේට අමතරව පහත අණ පනත්වලින් පනවා ඇති විවිධ නීති හා රෙගුලාසිවලට යටත්ව කටයුතු කිරීම ව්‍යාපාරිකයන්ගේ වගකීමකි.

- පාරිසරික පනත යටතේ වන නීති රිති රෙගුලාසි
- ඔග්‍රැඩ හා සුවද විලවුන් පනත යටතේ වන නීති රිති
- කිරුම් මිනුම් ආයු පනත යටතේ පවතින නීති රිති
- ප්‍රමිති කාර්යාලයට අදාළ පනත යටතේ වන නීති රිති
- ආනයන, අපනයන පාලන පනත යටතේ පවතින නීති රිති

6.3.3 තත්ත්ව පාලනය

ව්‍යාපාර අතර ප්‍රමුඛත ම පවතින හා ඉතා තරගකාරී ව්‍යාපාර කාණ්ඩයක් ලෙස ආහාරපාන වර්ග සැකසීම, ඇසුරුමිකරණය හා බෙදාහැරීම හඳුනාගත හැකි අතර මෙම ආග්‍රිත ව්‍යවසායන් දිසුයෙන් ප්‍රවාහන වෙමින් පවතී. ආහාරපාන සැකසීම, ඇසුරුමිකරණය හා බෙදාහැරීම පිළිබඳ සැලකු විට එළවු, පලතුරු ආග්‍රිත නිෂ්පාදන, මාල මස් ආග්‍රිත නිෂ්පාදන, තෙල, දියර, පැණී හා පලතුරු යුතු නිෂ්පාදන මෙන්ම පැණී රස ආහාර, කෙටි කැම වර්ග, බෙකරි නිෂ්පාදන, බයිටි වර්ග නිෂ්පාදන වැනි නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් හඳුනාගත හැකි ය.

වෙනත් නිෂ්පාදන මෙන් නොව ආහාරපාන ආග්‍රිත නිෂ්පාදනයේ දී සලකා බැලිය යුතු මූලික කරුණු රාජියකි. පිළිපැදිය යුතු අනිවාර්ය අවශ්‍යතා රාජියකි. එබැවින් ආහාර ආග්‍රිත කාම් ව්‍යාපාරවල නිරත ව්‍යවසායකයන් මෙම කරුණු පිළිබඳ නිසි අවබෝධය ලබා ගැනීම වැදගත් වෙයි. මෙහි දී මෙම නිෂ්පාදනවල ඉණාක්මක බව, සෞඛ්‍ය ආරක්ෂිත බව හා තත්ත්ව පාලනය පිළිබඳ සැලකිලිමත් විය යුතු ය.

එලදායීතාවය මෙන්ම තත්ත්ව පාලනය ද ව්‍යවසායකයන්ට වැදගත් වේ. තත්ත්ව පාලනයේ දී සැමවිම GMP, SLS, ISO, HACCP වැනි තත්ත්ව සහතික පිළිබඳ අවබෝධය වැදගත් වෙයි. ආහාර ආග්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියේ නියුත්ත ව්‍යවසායකයින්ට GMP, SLS, HACCP වැනි තත්ත්ව සහතික ලබාගැනීම වැදගත් වන අතර එම නිසා නිෂ්පාදනවලට පාරිභෝගිකයින් අතර ඉහළ පිළිගැනීමක් ලැබෙන අතර තරගකරුවන්ගේ නිෂ්පාදන සමග වෙළඳපාල තුළ වැඩි තරගයක් ලබාදිය හැකි ය. නමුත් මධ්‍ය හා කුඩා පරිමා ව්‍යවසායකයින්ට SLS, ISO, HACCP වැනි තත්ත්ව සහතික ලබා ගැනීම තරමක් අපහසු කාර්යයක් වේ.

කෙසේ වුව ද මධ්‍යම හා කුඩා පරිමා නිෂ්පාදකයින්ට මෙම තත්ත්ව සහතික ලබා ගැනීමට අපහසු බැවින් මෙම සහතිකය ලබාගැනීමේ මූලික පදනමක් වන නොදු කළමනාකරණ ක්‍රම (Good Management Practices) හෙවත් GMP සහතිකය සි ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබාගත යුතු ය. GMP සහතිකය ලබා ගැනීම නිසා ව්‍යවසායකයකට ඉහළ පිළිගැනීමක් ලැබෙන අතර එය SLS, ISO, HACCP වැනි ඉහළ මට්ටමේ තත්ත්ව සහතික හිමිකර ගැනීම සඳහා පළමු පියවර වෙයි. යහපත් නිෂ්පාදන පිළිවෙත්වලට (GMP) අනුගත වීම හා එම සහතිකය ලබා ගැනීමෙන් ඕනෑම කුඩා පරිමා ව්‍යවසායකයකට තම ආහාර නිෂ්පාදන හා සැකසීම සෞඛ්‍යාරක්ෂිත ව සිදුකරන බවට සහතික විය හැකි අතර මෙම සහතිකය ලබා ගැනීම ද පහසු ය. යහපත් නිෂ්පාදන පිළිවෙත්වලට අනුගත වීම හා එම සහතිකය ලබා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කළ යුතු ය.

- i. ආයතන සැලැස්ම උපකරණ පහසුකම් නිසි ලෙස තබන්තුව
- ii. ක්‍රියාදාම පාලනය
- iii. පවත්තාවය හා සනීපාරක්ෂාව පවත්වා ගැනීම
- iv. පෙළද්‍රලික ස්වස්ථාවය
- v. නිෂ්පාදනය පිළිබඳ නිවැරදි තොරතුරු
- vi. පුහුණු කිරීම
- vii. පළිබෝධ පාලනය
- viii. අපද්‍රව්‍ය කළමනාකරණය
- ix. පැසුරුම් හා ලේඛල් කිරීම
- x. නිවැරදි ගබඩාකරණය
- xi. නිවැරදි ප්‍රවාහනය

නිෂ්පාදන ක්‍රියාවලියේ දී තත්ත්ව ආරක්ෂන සඳහා විශාල උනන්දුවක් වර්තමානයේ දරන අතර ඉන් අපේක්ෂා කරනුයේ පාරිභෝගිකයා, නිෂ්පාදකයා හා පරිසරය ආරක්ෂා කිරීමයි. ISO තත්ත්ව ආරක්ෂා පද්ධති යටතේ තත්ත්ව ආරක්ෂක පද්ධති රාජියක් හඳුන්වා දී ඇති අතර එවා පිළිබඳව දැන් විමසා බලමු.

ISO 9000 තත්ත්ව කළමනාකරණ පද්ධති

මෙමගින් උත්සාහ දරනුයේ ඕනෑම මට්ටමේ ආයතනයක කාර්යක්ෂම තත්ත්ව කළමනාකරණ පද්ධතියක් පවත්වා ගැනීම සඳහා වැදගත් වන ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව කළමනාකරණ හා තත්ත්ව සහතික පද්ධතියක් පවත්වා ගැනීමයි. මේ යටතේ ISO 9000, ISO 9001, ISO 9004 යනාදී තත්ත්ව කළමනාකරණ පද්ධති පෙන්වාදිය හැකි ය.

ISO 17025, විද්‍යාගාර තත්ත්ව කළමනාකරණ පද්ධති

ISO 17025 : 2005, මගින් උත්සාහ දරනුයේ විද්‍යාගාර තුළ තත්ත්ව පාලනය සඳහා වන කළමනාකරණ පද්ධතියක් පවත්වා ගැනීම හා තාක්ෂණික කාර්ය දියුණු කිරීමයි.

ISO 14000 පරිසර කළමනාකරණ පද්ධතිය

මේ මගින් ආයතනවල ක්‍රියාකාරකම්වල දී පරිසර කළමනාකරණය සඳහා මග පෙන්වීම සඳහා වන තත්ත්ව කළමනාකරණ පද්ධති ඉදිරිපත් කර ඇත.

ISO 22000 : 2005 ආහාර ආරක්ෂණ, කළමනාකරණ පද්ධති

ආහාරවල ගුණාත්මක බව හා ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම තත්ත්ව සහතික පද්ධතිය ඉදිරිපත් කර ඇත.

ISO 50001 : 2011 බලශක්ති කළමනාකරණ පද්ධති

ආයතන තුළ බලශක්තිය කාර්යක්ෂමව පරිහරණය සඳහා අවශ්‍යවන මගපෙන්වීම සඳහා වන තත්ත්ව කළමනාකරණ පද්ධතිය මෙයින් ඉදිරිපත් කර ඇත.

OHSAS 18001 : ව්‍යුහ්තිය සූරක්ෂිතතාව හා සෞඛ්‍යයට අදාළ තත්ත්ව කළමනාකරණ පද්ධති

සේවකයකුගේ ව්‍යුහ්තියට අදාළ සූරක්ෂිතතාවය හා සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා වැදගත්වන මග පෙන්වීම හා තත්ත්ව කළමනාකරණ පද්ධති මෙයින් ඉදිරිපත්කර ඇත.

HACCP : ආපදා විශ්ලේෂණ සහ තීරණාත්මක පාලන තත්ත්ව සහතිකය

ආහාර ආරක්ෂණය හා ඒ ආශ්‍රිත ආපදා කළමනාකරණය සඳහා මෙම තත්ත්ව පාලනය ඉතා වැදගත් වන අතර, මෙයින් උත්සාහ දරනුයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ අමුදව්‍ය ලබාගැනීමේ සිට අවසාන පරිහෝගිකයා දක්වා වන විවිධ අවස්ථාවල දී එම ආහාරයට ජේව, රසායනික හෝ හොතික ආපදා සිදුවිය හැකි අවස්ථා හා ආකාර නිසි පරිදි හඳුනාගෙන පාලනය කිරීමයි.

ඉහත සඳහන් විවිධ තත්ත්ව පාලනය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලබාගත හැකි ය.

ආහාර ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියේ නිපුක්ත නිෂ්පාදකයින් අනුගමනය කළ යුතු තවත් අවශ්‍යතා රාජියකි. මේ යටතේ රජය විසින් පනවා ඇති රෙගුලාසි හා නියෝග අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන අතර එම තත්ත්ව උල්ලංසනය කළ විට නීතිමය කටයුතුවලට යටත්වීමට සිදුවෙයි. මෙහි දී 1980 අංක 26 දරණ ආහාර පනතේ ඇති රෙගුලාසිවලට යටත් වෙයි. මෙම රෙගුලාසි පිළිපැදිම අත්‍යවශ්‍ය වෙයි. මෙම රෙගුලාසි හා නියෝග ඇතුළත් අංක 1376/9 (2005 ජනවාරි 19 බදාදා) හා අංක 1660/30 (2010 ජූනි 29 අගහරුවාදා) ආණ්ඩුවේ ගැසට නිවේදන පරිදිලනයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකි ය.

6.3.4 සමාජ වගකීම් හා ආචාරධර්ම

ව්‍යාපාරයක් සිදු කිරීමේ දී සඳාවාර සම්පන්න ව හා වගකීම් සම්භයක් සහිත ව සාධාරණ ව්‍යාපාරයක නිපුක්ත වීමට කටයුතු කළ යුතු යි. සමාජ වගකීම් හා ආචාරධර්ම පිළිපැදිය යුත්තේ ව්‍යාපාරයක් කිරීමේ දී ඇති වන බොහෝ සාධක හා කරුණු නීතිරිති මගින් පාලනය කළ නොහැකි බැවිති. ආචාරධර්ම ප්‍රධාන ලෙස ආකාර කිහිපයකින් ඉටු කළ යුතු යි.

අභ්‍යන්තර ආචාරධර්ම

අභ්‍යන්තර ආචාරධර්ම ලෙස සලකනුයේ ව්‍යාපාරයක් සිදු කිරීමේ දී ව්‍යාපාරය තුළ දී ව්‍යවසායකයා, කළමනාකරුවන් කටයුතු කළ යුතු හැසිරිය යුතු හා කතා කළ යුතු ආකාරය, සේවකයන් පාලනය, පාරිහෝගිකයන් ඉදිරියේ සේවකයන් කටයුතු කළ යුතු අයුරු, සේවක අධිතිවාසිකම්, ඉල්ලීම්, වැටුප් ගෙවීම්, පාරිහෝගිකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම, සාධාරණ ව්‍යාපාරයක් කිරීම, සාධාරණ මිලකරණය, බොහෝරීම, අලෙවිකරණය හා ගුණාත්මකභාවය පවත්වා ගැනීම වැනි කරුණු ය.

බාහිර ආචාරධර්ම

මෙයින් අදහස් කරනුයේ සාධාරණ මිල ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම, සාධාරණ නිෂ්පාදනය, අලෙවිය, තරගකරුවන් සමඟ සාධාරණ ලෙස කටයුතු කිරීම, පවතින නීතියට ගරු කිරීම, බදු ගෙවීම වැනි කරුණු ය.

සමාජ වගකීම

සමාජ වගකීම ලෙස සලකනුයේ ව්‍යාපාරය මගින් සමාජයට දායාද කළ යුතු හා සමාජයට ලබාදිය යුතු තත්ත්වයන් වෙයි. මෙහි දී පරිසර සංරක්ෂණය, පස සංරක්ෂණය, වනාන්තර, සතුන් සංරක්ෂණය, පොදු සම්පත් ආරක්ෂා කිරීම, මහජන සේවය, දරුවන් ආරක්ෂා කිරීම, වැඩිහිටි හා අසරණ පිරිස්වලට පිහිට වීම වැනි කරුණු දැක්විය හැකි ය.

සාධාරණ ව්‍යාපාරයක නියුත්ක වන ව්‍යවසායකයින් සිය ව්‍යාපාර ව්‍යාපාරික හා සමාජීය ආචාරයර්මවලට අනුගත ව සිදු කිරීම සඳහා කටයුතු කළ යුතු සි.

● සාමූහික සමාජීය වගකීම (CSR) (Coperate Social Responsibility)

පාරිසරික වගකීම, පාරිසරික කළමනාකරණ පද්ධති සහ සම්මත, මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) නීති පද්ධතින් හා පාරිසරික බලපෑම අධ්‍යයනයන් (Environmental Impact Assessment) වැනි ක්‍රියාකාරීත්ව මගින් උත්සාහ දරනුයේ ව්‍යාපාරයක සමාජ වගකීම තහවුරු කිරීම සි.

ව්‍යාපාරික ආයතනයක සමාජ වගකීම පිළිබඳ ව සලකා බැලීමේ දී වර්තමානයේ බහුල ව හාවිත වන සංකල්පයක් වන්නේ සාමූහික සමාජ වගකීම (Corporate Social Responsibility - CSR) පිළිබඳ සංකල්පය සි. මෙම ප්‍රතිපත්ති මගින් ව්‍යාපාර ආයතන ස්වේච්ඡාවන් ම එකත වූ පාරිසරික සංරක්ෂණ සඳහා දායක වීමට උනන්දු වෙයි. මෙම සඳහා ආයතනය ක්‍රියාත්මක ම, අවශ්‍ය වන නීති රිති රෙගුලාසි සැකසීමට, ජ්‍යා ක්‍රියාවලියේ යෙද්වීමට, අචාරයර්ම ගොඩනැගීමට හා රිති සම්පාදනය කිරීමට උනන්දු කරවයි.

එසේ ම ආයතනය විසින් එහි පාරිභෝගිකයන්, සේවකයන්, ආයෝජකයන්, ප්‍රජාව හා වෙනත් කණ්ඩායම් මෙන් ම පරිසරය ආරක්ෂා කිරීම, පරිසරයට සිදු වන අභිතකර බලපෑම ඉවත් කිරීම යනාදිය පිළිබඳ ව ද උනන්දු වෙයි.

ව්‍යාපාර ගබඳකෝෂයේ අර්ථ දැක්වීමට අනුව සාමූහික සමාජ වගකීම යනු ව්‍යාපාර ආයතනවල අපද්‍රව්‍ය හා පරිසර දුෂ්ඨණය අවම කිරීම සඳහා ප්‍රශ්නස්ථ ක්‍රියාවලියකට යොමු වීම, සමාජීය හා අධ්‍යාපනික වැඩිසටහන්වලට අනුග්‍රහය දැක්වීම හා මානව සම්පතින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ව්‍යාපාර ආයතන කුප්‍රවීම පෙන්නුම් කරන අතර ආයතන පවත්වාගෙන යැමේ දී ප්‍රජාව හා පරිසරය වෙනුවෙන් වගකීමක් සහිත ව කටයුතු කිරීම වශයෙන් ද සඳහන් වෙයි.

ව්‍යාපාර ආයතනයක් මේ සඳහා දක්වන උනන්දුව පිළිබඳ වැදගත් නිර්ණායකයක් වශයෙන් එම ආයතනය සඳහා ISO 26 000 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලබා ගැනීම පෙන්නුම් කළ හැකි ය.

පාරිසරික කළමනාකරණ පද්ධති හා සම්මත මගින් CSR උනන්දු කරවීම කෙරෙයි. පාරිසරික කළමනාකරණ පද්ධති හා සම්මත යටතේ දී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කෙරෙයි. 2010 නොවැම්බර 01 දින ජාත්‍යන්තර තත්ත්ව සංවිධානය විසින් ISO 26 000 හෙවත් ISO SR ඉදිරිපත් කර ඇති අතර ඒ තිරසාර සංවර්ධනය සඳහා

ව්‍යාපාරික ආයතනවල කැප වීම උනන්ද කිරීම අපේක්ෂා කරයි. මෙහි දී සලකා බලන මූලික මූලධර්ම (Key Principles) ලෙස වගකීම, විනිවිද්‍යාවය, සාර්ථමානුකුල හැසිරීම, සියලු ම කොටස්කරුවන්ගේ (Stakeholders) අපේක්ෂාවලට ගරු කිරීම, නීතියේ පාලනයට ගරු කිරීම, අන්තර්ජාතික සම්මතවලට අනුකුල ව හැසිරීම හා මානව හිමිකම්වලට ගරු කිරීම පෙන්වා දිය හැකි ය. එසේ ම ISO 26 000 යටතේ සලකා බලන විෂයයන් වගයෙන් සංවිධාන පාලනය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, පරිසර සංරක්ෂණය, සාධාරණ මෙහෙයුම් පාලනයක්, පාරිභෝගික ගැටලු විසඳීම හා ප්‍රජා දායකත්වය හා සංවර්ධනය තහවුරු කිරීම පෙන්වා දිය හැකි ය.

සමාජය හා පාරිසරික වගකීමක් සහිත ව ව්‍යාපාර කටයුතු කිරීමේ දී පිළිපැදිය යුතු නීති හා රිති මෙන් ම ආචාර්යරධර්ම සම්බන්ධක් ද මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරිපත් කර ඇත. මේ කටයුතු නිශ්චිතය සඳහා පහත සඳහන් අනුපනත් හා නීති රිති ඉදිරිපත් කොට තිබේ. ඒවානම්,

- (1) 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත.
- (2) 1988 අංක 56 දරන ජාතික පාරිසරික සංගේධිත පනත.
- (3) 2000 වසර අංක 53 දරන ජාතික පාරිසරික සංගේධිත පනත.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර සංරක්ෂණය සඳහා පහත සඳහන් නීති පනවා ඇත.

පරිසර සංරක්ෂණය සඳහා වන නීති

- (1) 2008.01.05 දින අංක 1533/16 දරන ගැසට් නිවේදනය යටතේ පනවා ඇති පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීමේ දී පිළිපැදිය යුතු කරුණු
- (2) 2008.02.01 දින අංක 1534/18 දරන ගැසට් පත්‍රයෙන් පනවා ඇති ජාතික පරිසර ආරක්ෂණ හා ගුණාත්මක නීති
- (3) 1994.12.20 දින අංක 850/4 දරන ගැසට් පත්‍රයෙන් පනවා ඇති අභියාචනා පිළිබඳ පියවර.

වායුගේලය ආරක්ෂා කිරීම සඳහා වන නීති

- (1) 2003.06.30 දින අංක 1295/11 දරන ගැසට් පත්‍රයෙන් පනවා ඇති වාහන හා ඉන්ධන සම්බන්ධ ආනයනයේ දී වාත දුෂ්ණය පාලනයට අදාළ සම්මත
- (2) 2003.10.10 දින අංක 1309/20 දරන ගැසට් පත්‍රයේ පවතින ඕසේෂන් වියනට හානිකර ද්‍රව්‍ය පාලනය කිරීමේ නීති හා සම්මත
- (3) 2008.07.09 අංක 1557/14 දරන ගැසට් පත්‍රයෙන් පනවා ඇති වාහනවලින් පිට වන දුම්වල තිබිය යුතු තත්ත්ව හා සම්මත
- (4) 2008.08.15 අංක 1562/22, 2014.11.05 අංක 1887/20 සමාජය හා පාරිසරික වගකීම සහිත ව්‍යාපාර කටයුතු කිරීමේ දී පිළිපැදිය යුතු නීති හා රිති මෙන් ආචාර්යරධර්ම සම්බන්ධක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරිපත් කර ඇත.

පරිසර ආරක්ෂණය සඳහා වන රෙගුලාසි

- (1) ලේඛනයක කරමාත්ත සහ කාර්මික ක්‍රියාකාරකම් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතු 2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනය යටතේ පළකරන ලද ආයු
- (2) ජාතික පරිසර සංරක්ෂණය හා ගුණත්වය සඳහා වන රෙගුලාසි සහිත 2008.02.01 දිනැති අංක 1534/18 දරණ ගැසට් නිවේදනය යටතේ පළ කරන ලද ආයු

වායුගෝලීය තත්ත්ව ආරක්ෂා කිරීම සඳහා පවතින රෙගුලාසි

- (1) වායු විමෝශවක ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතින් ඇතුළත් අංක 1295/11 යටතේ 2003.06.03 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ පවතින රෙගුලාසි
- (2) ඕසේන් සනනත්වය අඩු කරන රසායනික සංයෝග හාවිතය තහනම් කිරීමට පනවා ඇති 2003.10.10 දින අංක 1309/20 දරණ ගැසට් නිවේදනයේ පවතින ආයු
- (3) රථවාහනවලින් විමෝශවනය වන උච්ච සඳහා ප්‍රමතින් ඇතුළත් ලේඛනය සහිත 2008.07.09 දින අංක 1557/14 දරණ ගැසට් නිවේදනය යටතේ පළකරන ලද ආයු
- (4) වායු දූෂණ වර්ග අනුමත අනුමත කළ හැකි සංසරණ වායු ගෝලීය ගුණාත්මක ප්‍රමතින් සඳහා පවතින 2008.08.15 දින අංක 1562/22 දරණ ගැසට් නිවේදනයේ පවතින රෙගුලාසි
- (5) වායු විමෝශවක ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමති සඳහා 2014.11.05 අංක 1887/20 දරණ ගැසට් නිවේදනය හා 2015.01.02 දින අංක 1895/43 දරණ ගැසට් නිවේදනය යටතේ පළ කරන සංයෝධිත රෙගුලාසි

අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පවතින අණපනත්

- (1) මයිත්තේත්තා 20ව අඩු පොලිතින් හෝ පොලිතින් නිෂ්පාදන හාවිතය තහනම් කිරීම සඳහා වන 2006.10.10 දින අංක 1466/5 දරණ ගැසට් නිවේදනයේ පළ කරන ලද ආයුව
- (2) කසල සහ උපලේඛනයක අපද්‍රව්‍ය කළමනාකරණයේ දී බැහැර කිරීමේ දී හා විනාශ කිරීමේ දී අනුගමනය කළ යුතු කරුණු ඇතුළත් 2008.02.01 දින අංක 1534/12 දරණ ගැසට් නිවේදනය යටතේ පළ කරන ලද රෙගුලාසි

ඇඩය පාලනය සඳහා 1996.05.23 දින අංක 924/12 දරණ ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි

තව ද විශාල ව්‍යාපාර/ ව්‍යාපාති සිදු කිරීමේ දී පාරිසරික බලපෑම් තක්සේරු කිරීම (Environmental Impact Analysis - EIA) සිදු කිරීම කළ යුතු සි. මෙහි දී ව්‍යාපාතිය සිදු කිරීම හේතුවෙන් පරිසරයට සිදු වන ධනාත්මක මෙන්ම සාණාත්මක බලපෑම් හඳුනා ගැනීම සහ ඒ මගින් සිදු වන පාරිසරික බලපෑම් ඇගයීමක දී මහජන සහභාගිත්වය පිළිබඳ ව පිළිගත් පරිපාලන විධානයක් පැවතීම හා ප්‍රලේඛන මත පිහිටා තීරණය ගැනීම මගින් තත්ත්වය පාලනය කළ හැකි අතර අවශ්‍ය විටක දී එය අධිකරණ විමර්ශනයට යටත් කළ හැකි ය.

ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීමට පුරුම එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා ගෙවෙනු තික සහ සමාජීය පරිසරයට සිදු වන බලපැමි හඳුනා ගැනීම, අනාවැකි පළ කිරීම, ඇගයීම හා පාරිසරික බලපැමි හැකි තාක් අවම කිරීම පාරිසරික බලපැමි තක්සේරු කිරීම ලෙස “බලපැමි තක්සේරු කිරීම සඳහා වන අන්තර්ජාතික සංගමය” හෙවත් IAIA සංවිධානය විසින් අර්ථ දක්වා ඇත.

එම මගින් හඳුනා ගන්නා පාරිසරික බලපැමි අවම කිරීම සඳහා හෝ බලපැමි පිළිගත හැකි මට්ටමක් දක්වා පාලනය කිරීම සඳහා නව තාක්ෂණික විසඳුම් පරික්ෂා කිරීම හෝ යෝජනා කිරීම සිදු කළ යුතු ය. පාරිසරික බලපැමි තක්සේරුව මගින් ප්‍රතිපත්ති සම්පාදකයන්ට අදාළ ව්‍යාපෘතිය සිදු කරයි ද තැන් නම් අතහැර දමයි ද යන්න තීරණය කළ හැකි ය. ව්‍යාපෘතිය නිසා ලැබෙන ප්‍රතිලාභවලට සාපේක්ෂ ව පාරිසරික බලපැමි ඉහළ මට්ටමක පවතී නම් ව්‍යාපෘතිය නවතා දැමීය යුතු යි.

● ව්‍යාපාරය පවත්වා ගෙන යාමේ දී බලපාන අනෙකුත් නීති රෙගුලාසි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සිදු කිරීමේ දී පවතින නීති රෙගුලාසි සඳහා ගරු කිරීම හා ඒ අනුව කටයුතු කිරීම වැදගත් වෙයි. ව්‍යාපාර සඳහා බලපාන නීතිරිති හා රෙගුලාසි විශාල සංඛ්‍යාවක් පවතින අතර, ඒ පිළිබඳ ව්‍යවසායකයන් දැනුවත් වීම වැදගත් වෙයි. මෙහි දී ප්‍රධාන ලෙස ම වැදගත් වන්නේ,

- ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පනත යටතේ වන නීතිරිති හා රෙගුලාසි
- පාරිභෝගික ආරක්ෂා පනත යටතේ වන නීති රෙගුලාසි
- මිල පාලන පනත යටතේ වන නීති රෙගුලාසි
- ප්‍රමිති කාර්යාලය අයන් පනත යටතේ වන නීති රෙගුලාසි
- ආභාර පනත යටතේ වන නීති රෙගුලාසි
- මූෂ්‍ය හා සුවද විලුවුන් පනත යටතේ වන නීති
- පාරිසරික පනත යටතේ නීති රෙගුලාසි
- ආනයන අපනයන පාලන පනත යටතේ පවතින නීති රෙගුලාසි
- කිරුම් මිනුම් ආයුෂා පනත යටතේ පවතින නීති රෙගුලාසි
- මහජන සෞඛ්‍ය ආරක්ෂාවට අදාළ නීතිරිති රෙගුලාසි
- සාපේශ්‍ය හා කාර්යාල සේවක පනත යටතේ වන නීතිරිති
- සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ වන නීතිරිති පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමයි.

ක්‍රියාකාරකම 6.2

1. ඔබ ප්‍රදේශයේ පවතින ව්‍යාපාර ආයතනයක් තෝරාගෙන එම ව්‍යාපාර ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන අභ්‍යන්තර ආවාර ධර්ම, බාහිර ආවාර ධර්ම හා සමාජ වගකීම පිළිබඳ ව අධ්‍යයනය කරන්න.
2. ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු ඇසුරෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපාර ආයතන මගින් සිදු කරන ආවාරධර්මවලට හා නීති රෙගුලාසිවලට පවතැනී ක්‍රියාකාරීත්ව ලැයිස්තුගත කරන්න.

ව්‍යාපාරයක් පවත්වාගෙන යැමි සඳහා අවශ්‍ය වන පහසුකම් පිළිබඳ ව විමර්ශනය කිරීම ඕනෑම ව්‍යාපාරයකු කළ යුතු කාර්යයකි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හා පවත්වාගෙන යැමී ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම හා පහසු කිරීම සඳහා සහාය වන විවිධ සේවා උපකාරක සේවා වේ.

7.1 ➡ මූල්‍යමය පහසුකම්

ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පවත්වා ගැනීම හා පුළුල් කිරීම සඳහා මුදල් අවශ්‍ය වේ. අවශ්‍ය මූල්‍ය පහසුකම් සපුරාගත හැකි ආකාර කිහිපයකි. ඒවා තම තමන් සතු ඉතිරි කිරීම යෝදාගැනීම, ව්‍යාපාරයේ තිබෙන ලාභය නැවත ආයෝජනය හා ගෙනයෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම වේ. ව්‍යාපාරයක් ඇරිඹීමේ දී ගෙනයෙන් ව්‍යාපාරයක් අතර පවතින වඩා ප්‍රචලිත කුමයකි.

වර්තමානයේ ගෙනයෙන් ආකාර කිහිපයක් පවතී. ඒවානම් ක්ෂේර ගෙනය, කල්ඛනා හා විධිමත් හා අවිධිමත් ගෙනයෙනි.

7.1.1 ගෙනය

ව්‍යාපාර ඇරිඹීම හා පුළුල් කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා අඩු පොලී පහසු ගෙනයෙන් අවස්ථා තිබිය යුතු ය. එවිට ව්‍යාපාරයක් වැඩියෙන් ආයෝජනය කිරීමට උනන්දු වෙයි.

ගෙනය යනු කිසියම් ව්‍යාපාරයකු හෝ ව්‍යාපාරික ආයතනයක් ගිවිසගන්නා ලද කොන්දේසිවලට යටත්ව කිසියම් කාල සීමාවක දී පොලිය සමග නැවත ගෙවීමට ලබා ගන්නා මුදලකි. ගෙනය ලබාගැනීම නිසා ව්‍යාපාරයකුට හෝ ව්‍යාපාරික ආයතනයකට හෝ වගකීම් වැඩි වේ. ගෙනය පහසුකම් රාජු මෙන්ම පුද්ගලික බැංකු හා වෙනත් මූල්‍ය ආයතනවලින් ලබා ගත හැකි ය. ගෙනය යනු වෙළඳපොලකි. එසේම එය ව්‍යාපාරයකි. මෙහි දී මුදලක් ලබා ගැනීම හා ඒ සඳහා පොලිය වශයෙන් තවත් මුදලක් ගෙවීම කළ යුතු ය. ගෙනය මුදලක් ලබා ගැනීම යනු ප්‍රාග්ධනය සපුරා ගැනීමක් වන අතර පොලිය එම ප්‍රාග්ධනයට දරන වියදමයි. ගෙනය දිගු කාලීන හා කෙටි කාලීන වශයෙන් වර්ග දෙකකි. වසර 5කට වඩා වැඩි කාලයක දී ගෙවා නිම කළ යුතු ගෙනය කෙටි කාලීන ගෙනය වේ. වසර 5කට වඩා වැඩි කාලයක දී ගෙවානිම කළ යුතු ගෙනය දිගුකාලීන ගෙනය වශයෙන් හඳුන්වයි.

7.1.2 ක්ෂේර ගෙනය (Microfinance)

ක්ෂේර ගෙනය කිසියම් පුද්ගලයකු හෝ මූල්‍ය ආයතනයක් හෝ ඇප නොමැතිව හෝ පහසු ඇපයක් (Collateral) යටතේ කෙටි කාලසීමාවකට, පහසු කොන්දේසිවලට යටත්ව ලබාදෙන සාපේක්ෂව කුඩා මුදලකි. බොහෝවිට මෙම මුදල උපරිම රුපියල් ලක්ෂ 5කට නොවැඩි වෙයි. ශ්‍රී ලංකාවේ ක්ෂේර ගෙනය ලබාදෙන බැංකු, මූල්‍ය ආයතන හා වෙනත් ආයතන විශාල සංඛ්‍යාවක් පවතී.

ක්‍රුං ගාස පහසුකම් ලබා දීම ප්‍රධාන වගයෙන් ම අරමුණු කරගනුයේ වාණිජ බැංකුවකින් විශාල ගාස මුදලක් ලබා ගනීමට අපහසු කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට පහසු ගාස මුදලක් ලබා දීමයි. මෙහි දී විශේෂයෙන් ම පහත සඳහන් කරුණු සලකා බලනු ලැබේ.

- ක්‍රුං හා කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට පවතින ප්‍රාග්ධන ගැටළු විසඳීම සඳහා උපකාරී වීම
- ඇපකර නැති ක්‍රුං හා කුඩා ව්‍යවසායකයන්ගෙන් ගාස නැවත ලබා ගැනීමේ දී අධික අවශ්‍යතාමක් පවතින බැවින් වාණිජ බැංකු ගාස ලබා දීමට ඉදිරිපත් නොවන ව්‍යවසායකයන් සඳහා ගාස ලබා දීම
- ගාස ඉල්ලුම් කිරීමේ දී ක්‍රුං හා කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට වාණිජ බැංකු සඳහා අවශ්‍ය වන අධික ලියකියවිලි සැකසීමට නොහැකියාව වැනි ගැටපු මගහැරවීමට උපකාරී වීම

ක්‍රුං ගාස පහසුකම් ලබා ගැනීමේ දී දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ අනෙක් වගයෙන් එක් එක් ව්‍යවසායකයා ගාස මුදල් සඳහා ඇප වීමයි. මේ නිසා ඇප ඉදිරිපත් කිරීමට ඇති ගැටළුව විසඳූ ව්‍යවසායකයන්ට ගාස මුදල පහසුවෙන් ලබා ගත හැකි ය. වර්තමානයේ ක්‍රුං ගාස ලබා දීම සඳහා විශාල ආයතන සංඛ්‍යාවක් පවතී. උදාහරණ වගයෙන් ස්වයං රැකියා ප්‍රවර්ධන ගාස යෝජනා ක්‍රම, දිලිංගම පිටු දැකීමේ ක්‍රුං ගාස යෝජනා ව්‍යාපෘතිය දැක්විය හැකි ය.

ත්‍රියාකාරකම 7.1

මෙම ප්‍රදේශයේ ක්‍රුං ගාස ලබා දෙන ආයතන පිළිබඳ අධ්‍යයනය කරන්න.

7.1.3 කල්බදු (Leasing)

කල්බදු යනු කිසියම් පුද්ගලයෙකට හෝ ආයතනයකට අයත් ව්‍යත්කමක්, ගිවිසගන්නා ලද කාලයීමාවකට හා මුදලක් ගෙවීමට යටත්ව ව්‍යවසායකයු හෝ ව්‍යාපාර ආයතනයක් තම හාවිතයට ගැනීමයි. මෙහි දී අදාළ වත්කම ඉඩමක්, ගොඩනැගිල්ලක්, වාහනයක් හෝ යන්තු සූත්‍ර වන අතර ව්‍යවසායකයා එය හාවිතයට ගනිමින් ව්‍යාපාරික කටයුතු සිදුකරයි. කල්බදු හේතුවෙන් ද ව්‍යවසායක හෝ ව්‍යාපාරයේ වගකීම් වැඩි වෙයි. කල්බදු පහසුකම් ලබාදෙන ආයතන විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ පවතී. වත්කමක්, කල්බදු ක්‍රමයට මිලදී ගැනීමක දී රට අවශ්‍ය මුදලය පහසුකම් සපයන මුදල ආයතන, කල්බදු සමාගම නම් වේ. මෙවා විශාල වටිනාකමකින් යුත් දේපොල මිල දී ගැනීම සඳහා කෙරිකාලීන හා දිගුකාලීන පහසුකම් සපයන ආයතන වේ.

කල්බදු පිළිබඳ සලකා බැලීමේ දී දැකිය හැකි විශේෂ ලක්ෂණය නම් කොන්දේසියට යටත්ව ව්‍යවසායකයාට අවශ්‍ය වන ඉහළ වටිනාකමක් සහිත ඉඩමක්, වාහනයක්, යන්ත්‍රේපකරණ හෝ වෙනත් ප්‍රාග්ධන උපකරණයක් ලබා ගැනීමේ හැකියාව වේ. අවශ්‍ය වාරික සියලුළු ගෙවා අවසන් වන තුරු එම වත්කම අයිතිය අදාළ කල්බදු පහසුකම් ගෙවූ ආයතනය සතු වෙයි. කල්බදු ක්‍රමයේ වාසිය නම් ව්‍යවසායකයාට විශාල මුදලක් එකවර නොගෙවා අදාළ වත්කම මිල දී ගෙනී සඳහා කෙරිකාලීන හා

ලැබෙන ආදායමෙන් අදාළ වාරික ගෙවා වත්කම අත්පත්කර ගැනීමේ පහසුවයි. තව ද ව්‍යවසායකන්ට භා ව්‍යාපාර සංවර්ධනය සඳහාම විශේෂීත වූ නෘත්‍ය වැඩසටහන් රජය, මහ බැංකුව ප්‍රමුඛ විවිධ වාණිජ භා සංවර්ධන බැංකු භා වෙනත් ආයතන මගින් වර්තමානයේ බහුලව සිදු කරයි.

7.2 ➡ ප්‍රලේඛනය (Documentation)

ව්‍යාපාරයක් පවත්වාගෙන යන බොහෝ ව්‍යවසායකයන් නොසලකා හරින නමුත් ඉතා වැදගත් උපකාරක සේවාවක් වන්නේ ප්‍රලේඛනය වේ.

ව්‍යවසායකයන්ට නිවැරදි තීරණ ගැනීම සඳහා නිවැරදි තොරතුරු අවශ්‍ය බව මෙයට පෙර පැහැදිලි කරන ලදී. නිවැරදි තොරතුරු ලබාදීමේ ප්‍රධාන මූලාශ්‍ය වන්නේ ව්‍යාපාරයට අදාළ ප්‍රලේඛන වේ. ඒ නිසා ඔහුම ව්‍යවසායකයකු සියලුම තොරතුරු නිවැරදි පරිදි ප්‍රලේඛනය කිරීම වැදගත් වේ.

මිනැම ව්‍යවසායකයකු ප්‍රශ්නයක් පරිදි ප්‍රලේඛන පවත්වා ගත යුතු අතර ඒ තුළ පහත සඳහන් ලේඛන අනිවාර්යයන් පවත්වාගත යුතු ය.

(1) ව්‍යාපාර ලියාපදිංචිය (Business Registration)

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී ව්‍යාපාර නාමය නීතිගත කිරීම සඳහා ලියාපදිංචි කළ යුතු ය. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් පහත ප්‍රතිලාභ ලැබේ.

- ව්‍යාපාර අයිතිය තහවුරුවීම්
- ව්‍යාපාරයට අනන්‍යතාවක් ලැබීම්
- නෘත්‍ය ලබාගැනීමේ පහසුව
- ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමේදී ප්‍රශ්නයැනීමක් ඇතිවීම
- රාජ්‍ය අනුග්‍රහය ලැබීමට සුදුසුකමක්වීම
- නීතිමය රකවරණය ලැබීම

(2) ව්‍යාපාරයට අදාළ ව්‍යාපාර සැලැස්ම (Business plan)

(3) ව්‍යාපාරයට අදාළ නීති රිති සංග්‍රහය (Bylaws)

(4) රස්වීම් වාර්තා (Meeting minutes)

(5) විවිධ මෙහෙයුම් හිටිසුම (Different operating agreements)

(6) රහස්‍ය ගිවිසුම (Secret agreements)

(7) සේවක වාර්තා

(8) අවබෝධන ගිවිසුම

(9) බඩු වට්ටෝරු

(10) ගිණුම් හා මූල්‍ය වාර්තා

(11) අලෙවී තොරතුරු

(12) ආනයන ලේඛන

හාන්ඩ් ආනයන ක්‍රියාවලිය නෙතිකව සිදු කිරීමේ දී අවශ්‍යවන ලිඛිත රෙගුලාසි මෙහි දී වැදගත් වේ.

➤ පිටරටින් ගෙන්වන දැන පිළිබඳව විශ්වාසනීයත්වය තහවුරු කිරීම මෙයින් අරමුණු කෙරේ.

දානා : බදු ලේඛන

සංයුතිය පිළිබඳ ලේඛන

(13) අපනයන ලේඛන

අපනයනය හාන්ඩ් සඳහා අදාළ ලියකිවිලි වැදත්වේ.

දානා : නිරෝධායන සහතික

ව්‍යවසායකයුතු දේශීය ගනුදෙනු කටයුතු යෙදීමේ දී විශාල අවදානමක් හා තරගයක් නොමැති අතර එබැවින් විශාල ලේඛන සංඛ්‍යාවක් පවත්වා ගැනීම අවශ්‍ය නොවේ.

නමුත් ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළඳාමට යොමු වන්නේනම් විශාල ලේඛන සංඛ්‍යාවක් පවත්වාගත යුතු වෙයි. මෙම ලේඛන ප්‍රධාන ලෙස වාණිජ ලේඛන, ප්‍රවාහන ලේඛන, මූල්‍ය ලේඛන සහ රජයේ ලේඛන ලෙස වර්ග කළ හැකි ය.

මෙම එක් එක් ලේඛන වර්ගයට අයත් ලේඛන සඳහා උදාහරණ 7.1 වගුවෙන් පෙන්වාදෙයි.

වගුව 7.1 - එක් එක් ලේඛන වර්ගයට අයත් ලේඛන

වාණිජ ලේඛන	ප්‍රවාහන ලේඛන	මූල්‍ය ලේඛන	රජයේ ලේඛන
<ul style="list-style-type: none"> ● මිල ගණන් කැඳවීම ● විකුණුම් ඉල්ලීම් ● පර්ශේර්මා ඉන්වොයිසි ● වෙළඳ ඉන්වොසි ● පරික්ෂණ සහතික ● ඇසුරුම් විස්තර ● රක්ෂණ සහතික ● නිෂ්පාදන පරික්ෂණ සහතිකය ● සෞඛ්‍ය ආරක්ෂණ සහතිකය ● සම්ක්ෂණ සහතික ● බුමකරණ සහතික 	<ul style="list-style-type: none"> ● නැවුගත කිරීමේ සහතික ● බොක් රිසිට් පත් ● නොහාරපත් ● නිවාස පිටපත් ● මුහුදු මාර්ග බිල් ● ගුවන් මාර්ග බිල් ● නැවුගත කිරීමේ සහතික ● වරායගත කිරීමේ සහතික 	<ul style="list-style-type: none"> ● නැවුගත ලිපි ලබා ගැනීමේ උපදෙස් පත් ● භූවමාරු බිල් ● විස්වායා ලුදුපත (Trust receipt) 	<ul style="list-style-type: none"> ● නිෂ්පාදන රට ● ආනයන අපනයන ප්‍රකාශන ● ආනයන අපනයන බිල්පත් ● ජාත්‍යන්තර ආනයන සහතික (ITC) ● බාරදීම තහවුරු කිරීමේ සහතිකය ● ගොඩබැලීම් සහතිකය ● පාරිභෝගික ඉන්වොයිසි

7.3 ➡ බෙදාහැරම් ජාල (Logistics)

පොහොර, රසායනික ද්‍රව්‍ය හා අනෙකුත් අමුදව්‍ය වැනි නිෂ්පාදන යෙදුවුම් සහ නිෂ්පාදිත නිෂ්පාදන ආයතන හෝ වෙළඳපොල දක්වා පූල්ල් ලෙස බෙදා හැරීම සහ ගබඩා කිරීම ව්‍යාපාර සාර්ථක වීම සඳහා අත්‍යවශ්‍ය වේ.

මේ සඳහා බෙදා හැරීම ජාල (Logistics) වැදගත් වේයි. මෙහි දී වෙළඳපොලක පවතින යෙදුවුම් බෙදා හැරීම මෙන්ම ප්‍රාථමික නිෂ්පාදන මෙන්ම අනෙකුත් නිෂ්පාදන බෙදා හැරීම හා ඒ හා සම්බන්ධ විවිධ සේවාවන් සම්බන්ධිකරණය හා ස්ථාවරව පවත්වා ගැනීම වැදගත් වේයි.

7.3.1 ප්‍රවාහනය

උපකාරක සේවාවක් වශයෙන් ප්‍රවාහනයේ කාර්යභාරය ව්‍යාපාර දියුණුවට වැදගත් වේයි. යෙදුවුම් හා නිමවුම් ප්‍රවාහනයට අමතරව සේවකයන් ප්‍රවාහනය ද ඉතා වැදගත් වේයි. ව්‍යාපාර කාර්යක්ෂම හා එලදියී ලෙස දියුණු වීම සඳහා ප්‍රවාහනය අතිශයින්ම වැදගත් වේයි. ඒ සඳහා මාර්ග පහසුකම් හා ප්‍රවාහන පහසුකම් වැදගත් වේයි. මේ නිසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම රටක ව්‍යාපාර සංවර්ධනයට අතිශයින් ම වැදගත් වේයි. ප්‍රවාහන සේවා ලෙස මහාමාර්ග ප්‍රවාහනය, දුම්රිය ආණ්ඩු ප්‍රවාහනය, ගුවන් හා ජල මාර්ග ප්‍රවාහනය පෙන්වා දිය හැකිය.

7.3.2 ගබඩාකරණය

ව්‍යාපාරික කාර්යයන් මතාව සිදු කිරීම සඳහා අතිශයින්ම වැදගත් සේවාවක් වශයෙන් ගබඩාකරණය පෙන්වා දිය හැකි ය. පහත සඳහන් තේතු නිසා ගබඩාකරණය ව්‍යවසායකයන්ට වැදගත් වේයි.

- නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා කාලීන යෙදුවුම් හා අමුදව්‍ය අවශ්‍ය පරිදි ගබඩාකර තබා ගැනීම නිසා නිෂ්පාදනය අඛණ්ඩව සිදු කළ හැකි ය.
- නිෂ්පාදිත අලෙවිය සිදු වන තුරු ගබඩා කර තබා ගත යුතු ය.
- නිෂ්පාදන ඒවා ඉල්ලුම් කරන කාලය හා ප්‍රදේශය අනුව කර්යක්ෂමව ඉල්ලුම සපුරාලීම් සඳහා සුදුසු පරිදි ගබඩා කර තබා ගැනීම වැදගත් වන අතර ඒ අනුව ඉල්ලුමට අනුව සැපයුම් ලබා දිය හැකි ය.
- නිෂ්පාදනය කාලීනව සිදු වන විට හා අතිරික්ත සැපයුම තමානුකූලව වෙළඳපොලට ලබා දීම සඳහා ගබඩාකරණය වැදගත් වේයි.
- මිල ගණන් විවෘත පාලනය සඳහා මෙන්ම නිෂ්පාදකයාට ඉහළ මිලක් ලබා ගැනීම සඳහා ගබඩාකරණය වැදගත් වේයි.

මෙහි දී සලකා බැලිය යුතු විශේෂ කරුණ නම් ඒ ඒ හාණ්ඩ්වල ස්වභාවය අනුව ගබඩාකරන තත්ත්ව පාලනය කර ගබඩා කර ඒවා සුරක්ෂිත ලෙස තබා ගැනීමයි. ඒ අනුව අදාළ හාණ්ඩ්වල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගත හැකි ය.

7.3.3 පර්යේෂණ හා සංවර්ධන කටයුතු

ව්‍යාපාරිකයින් මූහුණ දෙන තාක්ෂණීක ගැටලු සඳහා පර්යේෂණ සිදුකර ප්‍රායෝගික විසඳුම් සෙවීම වැදගත් වේ. මේ සඳහා නොකළවා සිදුකරන පර්යේෂණ වැදගත් වේ.

ක්ෂේද, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා පර්යේෂණ හා සංවර්ධනය ඉතා-වැදගත් වෙයි. නව හාන්චි නිෂ්පාදනය හඳුන්වා දීම, පවතින හාන්චි නැව්කරණය හා නව සැපයුම් ජාල සංවර්ධනය සඳහා පර්යේෂණ හා සංවර්ධනය වැදගත් වෙයි. එසේම හාන්චි නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට, ගුණාත්මකභාවය වැඩි කිරීමට, පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීමට නව නිෂ්පාදන තාක්ෂණයන් බිජි කිරීමට හා දියුණු කිරීමට මෙන්ම ආයතනික කාර්යක්ෂමතාවය වර්ධනය සඳහා ද පර්යේෂණ හා සංවර්ධනය වැදගත් වෙයි.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ට අදාළව පර්යේෂණ සේවා සපයන ආයතන රාජියක් ඇත.

- කාර්මික සංවර්ධන ආයතනය
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
- තේ, රඛර, පොල් හා වෙනත් පර්යේෂණ ආයතන
- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
- විශ්වවිද්‍යාල
- ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය

7.4 ➤ රක්ෂණය

ව්‍යවසායකත්වය යනු අධික අවධානම් සහගත කාර්යයක් බව මෙයට පෙර පෙන්වා දෙන ලදී. ව්‍යවසායකයෙක් ව්‍යාපාරයක් පවත්වා ගෙන යැමි දී විවිධ අවධානම් තත්ත්වයන්ට මූහුණ පායි. එබැවුන් ව්‍යවසායකයන් විසින් මූහුණපාන අවධානම් තත්ත්වයන් නිසා වන අලාභය අවම කර ගැනීම සඳහා කටයුතු කිරීම වැදගත් වෙයි. මේ සඳහා ගත හැකි කියාමාරුග මෙයට ප්‍රථම පැහැදිලි කරන ලද අතර එයින් වඩා පහසු හා ප්‍රවලිත ක්‍රමයක් වශයෙන් රක්ෂණය පෙන්වා දිය හැකි ය.

මූල්‍ය හෝ වෙනත් දේපලකට සිදුවන අලාභයන්ගෙන් ආරක්ෂා විම සඳහා රක්ෂණය වැදගත් වෙයි. ගොඩැනුගිලි ගිනි රක්ෂණ, ස්වභාවික ආපදා රක්ෂණය, වාහන රක්ෂණය සහ ජීවිත රක්ෂණය මේ සඳහා වන උදහරණ වෙයි. මෙහි පවතින මූලධර්මය වන්නේ අවධනම විශාල පිරිසක් අතර බෙදා ගැනීමයි. මේ සඳහා ගෙවීමක් කළ යුතු සි.

රක්ෂණයක දී රක්ෂණය සපයන ආයතනයක් හා රක්ෂණය මිල දී ගන්නකු සිටී. රක්ෂණය සපයන ආයතනයක් යනු රක්ෂණකරුවකු, රක්ෂණ සමාගමක් හෝ ප්‍රතිරක්ෂණ සමාගමක් විය හැකි ය. රක්ෂණය මිල දී ගන්නා පුද්ගලයකු හෝ ආයතනයක් රක්ෂණ ඔප්පු හිමියකු ලෙස හැදින්වෙයි.

රක්ෂිතයා රක්ෂණය කරනු ලබන්නේ රක්ෂණය මිල දී ගන්නාට සිදුවන අලාභයක් හෝ පාඩුවක දී රක්ෂිතයාට වන්දී ගෙවීමට රක්ෂණකරුගේ පොරාන්ස් සහතිකයක් ලබා ගැනීම මතය. මෙය රක්ෂිත හිටිසුම ලෙස හැදින්වෙයි. රක්ෂිත හිටිසුමක අදාළ කොන්දේසි සඳහන් ව ඇත.

රක්ෂිතයාට සිදුවන අලාභය මූල්‍යමය පාඩුවක් නොවිය හැකි ය. තමුත් එය මූල්‍යමය කොන්දේසිවලට යටත්ව වන්දී ගෙවීම සිදු කරයි. මෙම මූල්‍යමය වන්දී හිමිකරුනීම සඳහා රක්ෂිතයා රක්ෂණ කොන්දේසිවලට අනුව රක්ෂිත වාරික නියමිත පරිදි ගෙවීම සිදු කළ යුතු ය.

උදාහරණ වශයෙන් දේපල ගිනි ගැනීමේ දී අදාළ අලාභය මූල්‍යමය වශයෙන් තක්සේරු කර අලාභය මූදලින් ගෙවීම පෙන්වා දිය හැකි ය.

7.5 ➤ සන්නිවේදනය

ව්‍යාපාර ලෝකයේ පවතින තරගකාරීන්වය ක්‍රුළ ව්‍යවසායකයන්ට සාර්ථක වීම සඳහා වර්තමානයේ සන්නිවේදනය අතිශයින් ම වැදගත් මෙවලමකි. සන්නිවේදනය යනු එක් පාර්ශවයක සිට තවත් පාර්ශවයකට තොරතුරු හෝ පණිවිඛ ලබා දීම සහ එය මැනවින් තේරුම්ගෙන ප්‍රශ්නය් ප්‍රතිචාර දැක්වීම වෙයි. කළමනාකරණයේ දී සන්නිවේදනය වැදගත් වෙයි.

එසේම ව්‍යවසායකයෙකුට වෙළඳ ලෝකයේ තරගයට මුහුණ දී ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සන්නිවේදනය වැදගත් වෙයි. සාම්ප්‍රදයික සන්නිවේදන මෙවලම වන පුවත්තන, ගුවන්විදුලිය, රුපවාහිනිය හා අනෙකුත් ලිඛිත මාධ්‍ය මෙන් ම ඩිජ්ටල් සන්නිවේදන මෙවලම වන ජ්‍යාගම දුරකථන, අන්තර්ජාලය, මුහුණුපොත, යු රිපුබ් මනාව ගොඳා ගෙන ප්‍රවාරණ කටයුතුවල යෙදීම අතිශයින් ම වැදගත් වෙයි. තම හාණ්ඩ හා සේවා වෙළඳපෙනු හඳුන්වා දීමේ දී මෙන් ම තම ව්‍යාපාරය සමාජය ක්‍රියාත්මක දී සන්නිවේදනය අතිශයින් ම වැදගත් වෙයි.